



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ගරු ආණ්ඩුකාරතුමාගෙන් ලැබෙන සංදේශ:**

2016 ජූනි මස 14 අඟහරුවාදා දින  
 2016 ஜூன் மாதம் 14 ஆம் திகதி செவ்வாய்க்கிழமை  
 Tuesday 14th June 2016

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ මූලාසනාරූඪත්වයෙන් පෙ.ව.10.00 ට සභාව රැස්විය.

**ගරු සභාපතිතුමාගේ නිවේදන:**

කෙළරඳ ත්‍රිකුණාමරු - කුලසභා ඉගැන්වීමේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධාන වාර්තාවක් මු.ප. 10.00 මණිකු සභාපති සභාවට භාර දෙනු ලැබූයේ.

The Council met at 10.00 a.m Hon.Chairman Kanchana Jayarathna preside the Chair

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ த்ரிகுணாமரூ கௌரவ இயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

සියළු දෙනාටම සුභ උදෑසනක් වේවා! ගරු ප්‍රධාන අමාත්‍යතුමනි, ඒවගේම ගරු අමාත්‍යතුමන්ලා, විපක්ෂනායකතුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමිය සහ මන්ත්‍රීතුමන්ලාගෙන් අවසරයි. අද දිනට නායකත්වයක් සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා පළමුවෙන්ම තිබෙන්නේ,

මේ යටතේ පසුගිය දිනක සලකා බැලීමකින් ගරු මන්ත්‍රීතුමා විසින් මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව සභාවේ සමස්තයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියළු දෙනාගෙන්ම ඉල්ලීමක් ආවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අදාළ අමාත්‍යාංශයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා ඇතුළු ගරු සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉඩකඩ ලබා දෙන්න කියලා. ඒ අනුව සලකා බැලීමකින් ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාවක් තමුන්තාන්සේලාගේ අදහස් සියල්ලත් අපි ගරු සභාපතිතුමා වෙත ලියා දැන්වීමෙන් පසු 2016.06.28 වෙනි දින පස්වරු 2.00 ට ගරු ප්‍රධාන අමාත්‍යතුමා විසින් ප්‍රධාන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව කැඳවලා තියෙනවා. එදා සවසට. ඒ අවස්ථාවට අදාළ නිලධාරීන් සමඟ ගරු සභාපතිතුමා සහභාගී වෙන බව දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියළුම ගරු මැති ඇමතිතුමන්ලාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා උපදේශක කාරක සභාවට සහභාගී වෙලා ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ගරු සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු ඒ අයත් එක්ක කරන්න තියෙන සාකච්ඡාව පැවැත්වීම සඳහා ඒ ස්ථානයේ කටයුතු සුදානම් කරලා තියෙනවා කියන පනිවිඩය තමුන්තාන්සේලාට දැනුම් දෙනවා.

**අභිනව මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඥා හෝ දිවුරුම් :**

මේ යටතේ කිසිවක් නැහැ.

**නොපැමිණ සිටීමේ අවසරය පිළිබඳ යෝජනා:**



**සබරගමුව පළාත් සභාව**  
**ආරක්‍ෂක මාකාණ සභා**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ගරු මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ**  
 කෙළවර උග්‍රාධිපති ආචාර්ය  
 Hon.Member Ananda Millangoda

---

ස්තූතියි ඒ ගරු මන්ත්‍රීතුමන්ලාට ඒ සියළු නම් ප්‍රකාශ කළ ගරු මන්ත්‍රීතුමන්ලාට අද දිනට සභාවේ නිවාඩු ලබාදීම ක්‍රියාත්මක කරනවා.

ගරු සභාපතිතුමනි පරාක්‍රම අනාමුද්‍ර ගරු මන්ත්‍රීතුමන්, වරුණ ලියනගේ ගරු මන්ත්‍රීතුමන් නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා.

**ලිපි ලේඛණ පිළිගැන්වීම :**

මේ යටතේ කිසිවක් නැහැ.

**ගරු මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන**  
 කෙළවර උග්‍රාධිපති ඉන්ද්‍රිකානු ලක්‍ෂ්මි  
 Hon.Member Indunil Shantha Gunasena

---

**කාරක සභා වාර්තා පිළිගැන්වීම:**

මේ යටතේ කිසිවක් නැහැ.

ප්‍රභාත් භාණු මුණිප්‍රිය ගරු ඇමතිතුමා, ඉමටියාස් කාදර් මැතිතුමන් අකිල සාලිය එල්ලාවල මැතිතුමන් නිවාඩු ඉල්ලා තිබෙනවා.

**පෙන්සම්:**

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

**ගරු මන්ත්‍රී එම්.වයි.එම්.ඉල්ලාර්**  
 කෙළවර උග්‍රාධිපති ආර්.කේ.ආර්.ඉල්ලාර්  
 Hon.Member M.Y.M.Ifilar

---

**ගරු මන්ත්‍රී එම්.වයි.එම්.ඉල්ලාර්**  
 කෙළවර උග්‍රාධිපති ආර්.කේ.ආර්.ඉල්ලාර්  
 Hon.Member M.Y.M.Ifilar

---

ඒ සියළු දෙනාට නිවාඩු ලබාදීම සුදුසු යැයි යෝජනා කරනවා.

ගරු සභාපතිතුමා පෙන්සමක් ඉදිරිපත් කිරීමට තියෙනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
 කෙළවර ත්‍රිකුණාමරු කුමාරතුංග  
 Hon.Chairman Kanchana Jayarathna

---

**ගරු සභාපති කංචන ජයරත්න**  
 කෙළවර ත්‍රිකුණාමරු කුමාරතුංග  
 Hon.Chairman Kanchana Jayarathna

---



**සබරගමුව පළාත් සභාව**  
**ආරක්ෂක මාකාණ සභා**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

පෙන්නම් ඉදිරිපත් කළ යුත්තේ සභා ලේකම්තුමාට කලින් ඉදිරිපත් කළ යුතුයි. පසුව තමයි න්‍යාය පත්‍රයට ගේන්නේ. න්‍යාය පත්‍රයේ අපිට ලැබුණොත් පමණයි අපි න්‍යාය පත්‍රයට ගේන්නේ. එය සභා කටයුතු වලදී සාකච්ඡා කරලා තියෙනවා. සලිත කරුණාරත්න මන්ත්‍රීතුමාත් ඉදිරිපත් කරලා තියෙනවා. රීතියේ තියෙන්නේ සභා ලේකම්තුමාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි සභාවට ඉදිරිපත් කරන්නේ. රීතිවල තියෙන්නේ එහෙමයි. ඉන් අනතුරුව න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුයි කියලා. අපි න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තිබුණේ නෑ. හරි ඔබතුමාට ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් අපි අවස්ථාව දෙන්නම්.

**ගරු මන්ත්‍රී එම්.වයි.එම්.ඉල්ලාර්**  
**දෙණරා උග්‍රාඨිඤ්ඤා ආරක්ෂක මාකාණ සභා**  
**Hon.Member M.Y.M.Iflar**

ගරු සභාපතිතුමානි දැල මාලදැල්ල ගුරුගේවත්තේ අංක 14 පදිංචි එම්.එල්.ඩී.එස්.එස්.ලේකම් මහත්තයාගේ පෙන්නම් මම මේ අවස්ථාවේදී සභාගත කරනවා පෙන්නම් කාරක සභාවට.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**දෙණරා ත්‍රවිඤ්ඤා කණ්ණාසුරු**  
**Hon.Chairman Kanchana Jayarathna**

බොහොම ස්තූතියි ගරු ඉල්ලාර් මන්ත්‍රීතුමානි.

**ගරු අමාත්‍ය රංජිත් බණ්ඩාර මැතිතුමා.**  
**දෙණරා අමාත්‍ය ආරක්ෂක මාකාණ සභා**  
**Hon. Minister Ranjith Bandara**

ගරු සභාපතිතුමානි මට පෙන්නම් ඉදිරිපත් කිරීමට නොහැකි වුණත් මම ගරු පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් මන්ත්‍රීතුමාට යොමු කරනවා පෙන්නම් ඉදිරිපත් කරන ලෙස.

**ගරු මන්ත්‍රී ප්‍රභාත් මහේෂ් ද අල්විස්**  
**දෙණරා උග්‍රාඨිඤ්ඤා ආරක්ෂක මාකාණ සභා**  
**Hon.Member Prabath Mahesha de Alwis**

ගරු සභාපතිතුමානි තෙප්පනාව කුමර විද්‍යාලයේ දරුවන්ට අහිමි වූ සමස්ත ලංකා සංගීත තරගයේ ප්‍රථම ස්ථානය පිළිබඳව කුමර විද්‍යාලයේ දෙමව්පියන් පාසැල් සංවර්ධන සමිතිය ගුරුවරුන් ඉදිරිපත් කර ඇති පෙන්නම් මෙම ගරු සභාවට ඉදිරිපත් කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**දෙණරා ත්‍රවිඤ්ඤා කණ්ණාසුරු**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ගරු ප්‍රභාත් මන්ත්‍රීතුමානි. ගරු ඇමතිතුමානි අදාල පෙන්නම් පෙන්නම් කාරක සභාව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.

**ප්‍රශ්න:**



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

මිලිභට ගරු අපීත් කුමාර මැද්දෙගම මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද 6/1/2016/09 දරණ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලැබී නැහැ. ගරු සමාජ සුභ සාධන, පරිවාස හා ළමා රක්ෂණ, ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යතුමා, ඔබතුමාගේ අමාත්‍යාංශයෙන්.

පිළිතුරු එවලා තියෙනවා. ඔබතුමාට ඒ පිළිතුරු ලැබුණද ගරු මන්ත්‍රීතුමා, එය අපි ලැබීමට සලස්වනවා.

**අමාත්‍යාංශ නිවේදන හෝ අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ:**

*ගරු අමාත්‍ය රංජිත් බණ්ඩාර මැතිතුමා.*  
*கௌரவ அமைச்சர் ரஞ்சித் பண்டார*  
*Hon. Minister Ranjith Bandara*

*ගරු අමාත්‍ය රංජිත් බණ්ඩාර මැතිතුමා.*  
*கௌரவ அமைச்சர் ரஞ்சித் பண்டார*  
*Hon. Minister Ranjith Bandara*

අපීත් කුමාර මැද්දෙගම මැතිතුමා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රශ්නයට පිළිතුරු ලැබී තිබෙනවා. මම වාචිකව දෙන්නද, ලිඛිතව දෙන්නද.

ගරු සභාපතිතුමනි මම ගරු සභාවට ජනවාරි මස 12 වෙනි අභ්‍යන්තරවාදා දින යෝජනාවක් ගෙනවා ඒ යෝජනාවේ අන්තර්ගත වුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරයේ පාසැල් ළමුන් සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී විශාල තදබදයකට හේතු වෙවිච්චි කාරණාවක් සම්බන්ධව. එම කාරණාව මම මේ හැන්සාඩ් වාර්තාවේ තියෙනවා. මම යෝජනා කරන්නේ මේ යෝජනාවේ ඉදිරිපත් කළේ ඒ තදබදය අවම කර ගැනීම සඳහා රත්නපුර නගරයට යෝජනා වෙවිච්චි පාසැලක් සඳහා මුල් ගලක් තිබ්බා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න කොට එවකට. ඒ මුල් ගල් තිබ්බ ස්ථානයේම සබරගමු පළාත් සභාවෙන් ද්‍රවිඩ මාධ්‍ය, සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය මාධ්‍ය තුනෙන්ම දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි පාසැලක් ගොඩ නගන්න කියන යෝජනාව මම ගරු අධ්‍යාපන ඇමතිතුමාට යෝජනා කරනවා. ඒවගේම ගරු සභාපතිතුමනි රත්නපුර දිස්ත්‍රික්කයේත් කැගල්ල දිස්ත්‍රික්කයේත් සෑම නගරයකම වගේ ප්‍රාථමික පාසැල් තියෙනවා. නමුත්

*ගරු අමාත්‍ය රංජිත් බණ්ඩාර මැතිතුමා.*  
*கௌரவ அமைச்சர் ரஞ்சித் பண்டார*  
*Hon. Minister Ranjith Bandara*

ලිඛිතව ලබා දෙන්න.

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன*  
*Hon. Chairman Kanchana Jayarathna*

ලිඛිතව ලබා දෙන්න. ස්තූතියි. මිලිභට අපීත් කුමාර මැතිතුමා විසින්

ඉදිරිපත් කර ඇති 6/1/2016/10 දරණ ප්‍රශ්නය සම්බන්ධයෙන් පළාත් මාර්ග සංවර්ධන ගරු අමාත්‍යතුමා විසින් ලිඛිතව

මේ රත්නපුර නගරයට ප්‍රාථමික පාසැලක දැඩි අවශ්‍යතාවය තිබෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලා මේ සම්බන්ධව එදා කතා කළා. නමුත් මේ යෝජනාව ගරු අධ්‍යාපන



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

අමාත්‍යාංශයේ ලේකම්තුමාටවත්, අමාත්‍යතුමාටවත් සභාවෙන් ගිහිල්ලා නෑ. ඒ නිසා මම යෝජනා කරනවා ගහබඩ සිවලිය පරණ තිබුණ තැන නව ප්‍රාථමික පාසැලක් ඉදි කිරීම සම්බන්ධව ඒ යෝජනාව අධ්‍යාපන අමාත්‍යවරයාට , අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් , අමාත්‍යාංශ යටත් සභාවෙන් යවන ලෙස යෝජනා කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ගරු රංජිත් බණ්ඩාර අමාත්‍යතුමානි. පළමුව ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මේ වනතුරුත් අධ්‍යාපන අමාත්‍යතුමාටත් , අධ්‍යාපන අමාත්‍යාංශයටත් ගිහිල්ලා නැත්නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒවගේම අපි කඩිනමින් මේ පිළිබඳව සොයා බලා ඔබතුමාගේ ඉල්ලීම පරිදි අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඉදිරි කටයුතු කරන බව දැනුම් දෙනවා.

**පෞද්ගලික ප්‍රකාශ කිරීම:**

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

**ශෝක ප්‍රකාශ යෝජනා:**

ගරු සභානායකතුමා

**ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.**  
**கௌரவ அ.க.சி அமைப்பாளர் அசோக ஜயவர்தன**  
**Hon.Gov.Whip Asoka Jayawardane**

ගරු සභාපතිතුමානි මේ ගරු සභාවේ මන්ත්‍රීවරයෙකු සහ ගරු අමාත්‍යවරයෙකු ලෙසද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙසද වැඩි කාලයක් ආදර්ශමත් සේවයක් කළ උපනිස්ස ද සිල්වා මැතිතුමා පසුගිය දිනවල අභාවයට පත් වුණා. එතුමා පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කිරීමට දිනයක් නියම කිරීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් කර ගන්නා ලෙස මම යෝජනා කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි සභානායකතුමානි. අපි ඉදිරි දිනයකදී අභාවයට පත් වෙච්ච හිටපු අපේ ගරු මන්ත්‍රීතුමා උපනිස්ස ද සිල්වා මැතිතුමා වෙනුවෙන් සභාවේ ශෝකය මේ වෙලාවේ ප්‍රකාශ කරන අතර, විධිමත් පරිදි ශෝක යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දිනයේදී න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බව අපි සභාවට දැනුම් දෙනවා.

**පොදු කටයුතු ආරම්භයේදී දැනුම්දීමක්**  
**අවශ්‍ය නොවන යෝජනා:**

මේ යටතේ කිසිවක් නැහැ.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**පොදු කටයුතු ආරම්භයේදී දැනුම්දීමක් අවශ්‍ය යෝජනා:**

මේ යටතේ කිසිවක් නැහැ.

**පළාත් සභාවේ පොදු කටයුතු:**

සබරගමුව පළාත් සභාවේ 2016 වසර සඳහා පළමුවන මුදල් පරිපූරකය සහ ඊට අදාළ වන්නා වූ 2015 අංක 4 දරණ ප්‍රඥප්තිය සංශෝධනය සඳහා වූ විසර්ජන ප්‍රඥප්තිය, ඒවගේම 2015 අංක 03 දරණ විසර්ජන (සංශෝධන) ප්‍රඥප්තිය හා 2015 අංක 07 දරණ විසර්ජන (සංශෝධන) ප්‍රඥප්ති වලින් සංශෝධිත 2017 අංක 10 දරණ විසර්ජන ප්‍රඥප්තිය සංශෝධනය සඳහා ඉදිරිපත් කිරීම සඳහා ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාට ආරාධනා කරනවා.

*ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්*  
**கௌரவ பிரதான அமைச்சர்**  
**Hon.Chief Minister Mahipala Herath**

ගරු සභාපතිතුමනි ගරු අමාත්‍යවරුනි, ගරු විපක්ෂනායක තුමනි, ගරු උපසභාපතිතුමනි ගරු

මන්ත්‍රීවරුනි, ගරු මන්ත්‍රීතුමියනි ,ඔබතුමන්ලා සියළු දෙනාගෙන් අවසරයි. ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සබරගමුව පළාත් සභාව විසින් 2016 වර්ෂය සඳහා සම්මත කරන ලද වාර්ෂික මුදල් ප්‍රකාශය සංශෝධනය කිරීම සඳහා මවිසින්

අද දින පරිපූරක මුදල් ප්‍රකාශයක් මෙම ගරු සභාව වෙත ගරු සභාපතිතුමනි ඉදිරිපත් කරනවා. මෙම පරිපූරක මුදල් ප්‍රකාශය මගින් පළාතේ සංවර්ධනය හා පළාත් සභාවේ ඵදිනෙදා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෙන අරමුදල් වශයෙන් දැනට වෙන් වෙලා තිබෙන මුදල් වලට අතිරේකව රුපියල් මිලියන 3635/- ක් සහ සපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එම මුදල් පිළිවෙලින් මිලියන 1126 ක් පුනරාවර්තන වියදම් වෙනුවෙන්ද රුපියල් මිලියන 2509 ප්‍රාග්ධන වියදම් වශයෙන්ද වැය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම මුදල් ප්‍රකාශය අනුමත කර දෙන ලෙස ගරු සභාවෙන් ඉදිරි වැඩ කටයුතු සඳහා මේ පළාතේ මා ඉතා ගෞරවයෙන් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. මේ මුදල් ප්‍රකාශය අද මම සභාගත කරනවා.

*ගරු සභාපති කංචන ජයරත්න*  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

විපක්ෂනායකතුමනි.

*ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස*  
**கௌரவ எதிர்க்கட்சித் தலைவர் டபிள்யூ சோமதாச**  
**Hon.Opposition Leader W.Somadasa**



ගරු සභාපතිතුමනි ප්‍රධාන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරපු සබරගමුව පළාතේ 2016 පළමු පරිපූරක මුදල් ප්‍රකාශය තේරුම් අරගෙන තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරු. මුදල් අවශ්‍යතාවයක් අපිට තියෙන බව. ඒ එක්කම අපිට රීති ගැටළු කීපයක් තියෙනවා. පරිපූරක මුදල් ප්‍රකාශය ඉදිරිපත් කරපු ආකාරය, ඒවගේම විසර්ජන ප්‍රඥප්තිය මේසය උඩ තියෙනවා. අපි කියවලා බලලා නෑ නාම. ඒවගේ ගැටළු කීපයක් අපිට තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි ගරු ප්‍රධාන ඇමතිතුමා සමඟ ඇමති මණ්ඩලයත් සමඟ මිනිත්තු පහක සාකච්ඡාවක් අපේ මන්ත්‍රී කණ්ඩායමට ලබා දෙන්න. මොකද අපි මේ රීති ගැටළු තියෙද්දී අපි කටයුතු කළොත් අපි පූර්වාදර්ශකයට යනවා. ඉගෙනීමක් වෙනවා. ඒක සභාවේ ගෞරවයට ආරක්ෂා නොවෙන බවක් අපිට ජේනවා. ඒ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මේ සාකච්ඡාව ඉල්ලා සිටිනවා.

ගරු සභාපති කංචන ජයරත්න  
 ගෞරව ත්‍රවිණාභර් කණ්ණ ඉයාරත්න  
 Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි විපක්ෂනායකතුමනි. මෙතෙක් පැවති සම්ප්‍රදානුකූල ක්‍රමවේදය යටතේ තමයි මෙතෙක් මේ පළවෙනි අවස්ථාව නෙමෙයි මේ කටයුතු කරලා තියෙන්නේ. ගරු ප්‍රධාන ඇමතිතුමනි එතුමා ඉල්ලීමක් කරනවා ඔබතුමාත් එක්ක යම්කිසි සාකච්ඡාවක් කිරීමට අවශ්‍යයි

කියලා. ඔබතුමා ඒ පිළිබඳව යම් අදහසක් දක්වනවාද.

ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල භේරත්  
 ගෞරව ධීරුතාන අනාමජ්ජර මහාචාර්ය ඥානරත්

Hon.Chief Minister Mahipala Herath

ගරු සභාපතිතුමනි මගේ වගකීම තමයි මේ ගරු සභාවේ න්‍යායපත්‍රානුකූලව වැඩ කටයුතු කිරීමට ඔබතුමාට දෙන සහයෝගය. ඒ අනුව මේ කාරණාව අපි කල් ඇතුළුව ඉදිරිපත් කරලා තිබුණා. එහෙම අපි උදේත් ගරු විපක්ෂනායකතුමාත් එක්ක මිත්‍රශීලීව කතා කළා. මගෙන් එහෙම ඉල්ලීමක් නම් කළේ නෑ, ඔබතුමා මේ ගෙන යන න්‍යායපත්‍රානුකූලව ගෙන යන වැඩ සටහන ගැන ඔබතුමා නීත්‍යානුකූලව ගරු සභාවේ අයිතිය තියෙනවා. ඒ අනුව ගරු සභාවට කැමැත්ත අනුව කටයුතු කරන්නට පුළුවන්. මගේ පෞද්ගලික එකඟතාවය මෙතෙක්දී මෙතෙක්ට ගැලපෙන්නේ නෑ. ඒ නිසා න්‍යායපත්‍රානුකූලව වැඩ කටයුතු කරනවාද නැත්නම් වෙනත් ආකාරයට මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවාද කියන එක ගරු සභාපතිතුමනි තීන්දුවක් දෙස ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මම විපක්ෂනායකතුමා උදේ මුණ ගැහුණා නම් අපිට මේ සම්බන්ධයෙන් පැහැදිලිවම කතා කරන්නට තිබුණා. එහෙම එකක් තිබුණේ නැති නිසා මට මොකත් වචනයක් කියන්නට බෑ. ඔබතුමා කරුණාකර තීන්දුවක් අරගෙන මේ සම්බන්ධයෙන් ඒ දෙන තීන්දුවකට සභාව සහ ඔබතුමා ගන්නා තීන්දුවකට මාගේ කිසිම විරෝධතාවයක් නෑ. නමුත් හැබැයි ඒක අපේ න්‍යායපත්‍රානුකූලව එතුමා කිව්වා නීත්‍යානුකූල ප්‍රශ්න තියෙනවා කියලා. මං හිතන විදිහට මේක හැමදාම නිලධාරීන් විසින් සකස් කරන පරිපූරක

ඇස්තමේන්තුවක්. මේ ඉදිරි වර්ෂවල සංවර්ධන වැඩ කටයුතු වලට ගරු සභාපතිතුමනි පක්ෂ විපක්ෂ හේදයකින් තොරව කටයුතු කරන්න පුළුවන් ආකාරයට අපි වැඩ කරන්නේ. ඒ නිසා මේකෙදී නීත්‍යානුකූල ප්‍රශ්නයක්



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

නියෝජ්‍ය නම් අපිට මිනිත්තු පහෙනුත් විසඳා ගන්න බැරි වෙනවා. ඒකයි මගේ අදහස. නීත්‍යානුකූල ප්‍රශ්නයක් නියෝජ්‍ය නම් මිනිත්තු පහෙනුත් මේක විසඳන්න බැ. ඒක මං හිතන්නේ එතකොට කල් දාන්න වෙනවා. මම නම් කල් දානවාට එකඟ නැ. අපිට කෙටි කාලයක් නියෝජ්‍ය. අපි කැමතියි ඔබතුමන්ලාටත් සහයෝගයක් හැටියට කටයුතු කරලා අපේ ආණ්ඩු පක්ෂයෙනුත් එකඟතාවය ඒකයි. සහයෝගය කටයුතු ඒකයි. ඒ අනුව විපක්ෂනායකතුමාගේ ඉල්ලීම ගැන ඔබතුමා කල්පනා කරලා සභාවේ වැඩ කටයුතු අනුව තීන්දුවක් ගන්නට මගේ විරුද්ධත්වයක් නැ.

**ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස**  
**கௌரவ எதிர்க்கட்சித் தலைவர் டபிள்யூ சோமதாசு**  
**Hon.Opposition Leader W.Somadasa**

ගරු සභාපතිතුමනි අපි අතර මත ගැටුමක් නැහැ. මොකක් හරි විපක්ෂනායකතුමාට තමන්ගේ කණ්ඩායමෙන් ගැටළුවක් නියෝජ්‍ය නම් ඒක නිරාකරනය කරන්න කාලයක් දුන්නයි කියලා මගේ විරුද්ධත්වයක් නැ. එහෙම අපි අතරේ දැන් කිව්වොත් මේ සභාවේ ඔබතුමාගේ නියෝගය නියෝජ්‍ය නම් අපිට මේක අනුමත කළ හැකියි. හැබැයි අනුමත කරපුවහම සභාවේ යම් යම්කටයුතු අතර අපි අතර මත ගැටුම් ඇති වෙන විදිහට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒකට අපේ එහෙම එකඟතාවයක් නැති නිසා ඔබතුමාගේ එකඟතාවය අනුව එහෙම කාලයක් දුන්නත් මගේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි මම සුදානම් ඒකට කතා කරන්න. න්‍යාය පත්‍රයේ තත්ත්වය ඔබතුමා බලා ගන්න.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ගරු සභාපතිතුමනි පොදු ප්‍රශ්නයක් උඩ ඒ කතා කරද්දී විපක්ෂ කණ්ඩායම රැස් කරලා තිබුණේ නැ, විපක්ෂ කණ්ඩායම රැස් වෙලා තමයි මේ තීන්දුව ගත්තේ. මේ සභාව පටන් ගන්න සුළු මොහොතකට පෙර. ඒ නිසා ප්‍රධාන ඇමතිතුමා සමග සාකච්ඡා කරන්න මේ විෂයට මේ තීන්දු අරගෙන තිබුණේ නැ කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. මේක අපිට ජේනවා මුදල් අවශ්‍යතාවයක් ජේනවා. අපි එතුමාත් එක්ක කතා කරලා ඒ සහයෝගය අනුමැතිය දෙන්නත් අපි සුදානම්ව සිටිනවා.

**ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්**  
**கௌரவ பிரதான அமைச்சர் மஹிபால ஹேரத்**  
**Hon.Chief Minister Mahipala Herath**

විපක්ෂනායකතුමා යෝජනා කරන්නේ පූර්වාදර්ශයක් නොවිය යුතුයි කියලා. දැන් මේ කාරණාවෙන් පස්සේ පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. මෙවිට කාලයකට මේ සබරගමුව පළාත් සභාව මම නෙමෙයි මට පෙර ඉතිහාසයේ සභාපතිතුමන්ලා ගණනාවක් පත් වෙලා මේක න්‍යායපත්‍රානුකූලව මේක ඉෂ්ඨ සිද්ධ වෙලා තිබුණා. සමහර මේකේ බොහොම ජ්‍යෙෂ්ඨ මේ සභාවේ ඉතා පැරණි මැති ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා බොහෝ

පිරිසක් මෙතන සභා වාර ගණනක් නියෝජනය කරපු ගරු මන්ත්‍රීතුමන්ලා ඉන්නේ. අද මේ අවස්ථාවේ ඉන්නවා. අද මේක පළවෙනි එක නෙමෙයි පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් වෙවිව. එතකොට මේ පළවෙනි වතාව තමයි මම





**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

සභාපතිවරයා වශයෙන් පත් වූණාට පස්සේ සහ මම දන්න කාල සීමාවේ නම් කිසි වෙලාවක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් වෙවි වෙලාවක කිසිම මොහොතක මේවගේ වෙලාවක් ඉල්ලා වෙන් කරදීමේ කටයුත්තක් මම සිරිපාල මන්ත්‍රීතුමානි මම දැක්කේ නෑ. යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳව සමහර වෙලාවට ඒ සංශෝධන ඉදිරිපත් කරනවා සංශෝධන ඉදිරිපත් කළාට පස්සේ සමහර වෙලාවකට ඡන්දයකට යනවා. සමහර වෙලාවකට ඡන්දයකට නොගොස් ඒ පිළිබඳව අවසාන කටයුතු ඉවර කරනවා.

**ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්**  
**கௌரவ பிரதான அமைச்சர் மஹிபால ஹேரத்**  
**Hon.Chief Minister Mahipala Herath**

ගරු සභාපතිතුමානි මේක සමහර වෙලාවට අපේ විපක්ෂනායක තුමා අපහසුතාවයට පත් වෙලා ඇති. අපි එතුමාට සහයෝගය දෙමු. හැබැයි ගරු සභාපතිතුමානි මම කොන්දේසි වලට නම් එකඟ වෙන්නේ නෑ. මට තේරෙනවා ඉල්ලාර් ගරු මන්ත්‍රීතුමා පුටුවේ කැරකෙන වේගයත් එක්ක මොනවා හරි කොන්දේසි ටිකක් ඉල්ලලා වගේ. මම විපක්ෂනායකතුමාට සහයෝගයක් ලෙස ඒ කටයුත්තේ අපි එකඟ වෙන්නම්.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ගරු ප්‍රධාන අමාත්‍යතුමා ඔබතුමාගේ ප්‍රකාශයට මම ගරු කරනවා. දැන් ඔබතුමා කියන ප්‍රකාශය අනුව විපක්ෂනායකතුමා

යම් අපහසුතාවයකට පත් වෙන නිසා මේ සඳහා සුදුසු තීන්දුවක් දෙන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරනවා. හැබැයි මේකෙන් අපහසුතාවයට පත් වෙන්නේ මාව. මේක පළවෙනි පූර්වාදර්ශය බවට පත් වෙනවා. මම දන්නේ නෑ මේක පිටුපස්සේ ඉල්ලාර් මන්ත්‍රීතුමා ද ඉන්නේ.මේක පිටුපස්සේ ඉන්නේ සිරිපාල මන්ත්‍රීතුමාද කියලා මම දන්නේ නෑ. මෙතුමාගේ ප්‍රකාශය අනුව මම කියන්නේ. ඒක පිටුපස්සේ අපිත් මන්ත්‍රීතුමා ඉන්නවද කියලා කියන්න මම දන්නේත් නෑ, මට ප්‍රශ්නය තියෙන්නේ තමුන්නාන්සේලා දන්නවා මේක සභාවක් හැටියට බොහොම වැදගත් විදිහට හිටපු සභාපතිවරු මේක ඉතාම ඉහළට කරගෙන ආවා. අපි ඒක තවත් ශක්තිමත්ව ඉස්සරහට අරගෙන යන්න තමයි තමුන්නාන්සේලා සියළු දෙනාගේම සහයෝගය ඇතුළු ප්‍රධාන ඇමතිතුමා ආණ්ඩු පක්ෂය ඇතුළු විපක්ෂයත් එක්ක බොහොම සහයෝගීලීව මේ කටයුතු කරගෙන යන්නේ. පළවෙනි වතාවට තමයි තමුන්නාන්සේලා ඉල්ලීමක් කළේ සාමාන්‍යයෙන් මම දන්නවා පළාත් සභා ඉතිහාසයේ මන්ත්‍රීවරයෙක් හැටියට සමහර වෙලාවට පරිපූරක ඇස්තමේන්තු එදා උදේට තමයි සමහර වෙලාවට ඒ නිලධාරීන්ට තිබිවි කාල සීමාවත් එක්ක ඉල්ලාර් මන්ත්‍රීතුමා දන්නවාගේ එදා උදේට තමයි අපිට ඒක ලැබෙන්නේ. මෙවර ඒක ලැබිවි ගමන් තමුන්නාන්සේලාට ඒක ලැබෙන්න සලස්වනවා. ආණ්ඩු පක්ෂයේ රැස්වීම අද උදේ එක් රැස් වුණා කියන එක අපිට එක කාරණාවක් හැටියට දකින්න බෑ. මේක බෙදලා යම් කාල සීමාවක් වෙනවා. ඒක නිසා ඒක දිගට මම එක් කතා කරන්න

ලැස්ති නෑ. මම කැමති නෑ පූර්වාදර්ශ දෙන්න. මමත් බලන්නේ මේක කෙරිවිව ක්‍රමවේද නැති කරන්නේ නැතුව ඒ ක්‍රමය ආරක්ෂා කරලා සභාවේ ගරුත්වය ආරක්ෂා කරලා කටයුතු කරන්න කියලා. ඒ නිසා ගරු ප්‍රධාන ඇමතිතුමා මේ පිළිබඳ තීන්දුව දීමේ වගකීම මට දෙනවා නම්. මොකද මට



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ගැටළුවක් නෑ අපි තමුන්නාන්සේලා දන්නවා මේ පළාත් සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අතිරේක මුදල් ප්‍රතිපාදනයක් ඉල්ලීම කරන්නේ ඒක තමුන්නාන්සේලාගේ වැඩ කටයුතු සහ සමස්ත සබරගමු පළාතේ ජනතාව වෙනුවෙන් මේක ඉල්ලීම කරන්නේ. ඒ නිසා මට ගැටළුක් නෑ වෙලාව ලබාදීමේ. හැබැයි මේක පූර්වාදර්ශයක් නොවිය යුතුයි ගරු විපක්ෂනායකතුමනි. මින් ඉදිරියට යම් යම් පනත් හා යම් යම් කාරණා ඉදිරිපත් කරන හැම වෙලාවකදීම තමුන්නාන්සේලා සභාවේ න්‍යාය පත්‍රය නවත්තලා. සභාවේ කටයුතු පැත්තක තියලා මට තමුන්නාන්සේලාට වෙලාව දෙන කටයුත්ත කරන්න ගියොත් අපිට මේක කරගෙන යන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ගරු ආණ්ඩු පක්ෂයේ ගරු ඇමතිතුමන්ලාගේත් ගරු ප්‍රධාන ඇමතිතුමාගේත් අවස්ථාවක් ලබාදීම එතුමාගේ විරුද්ධත්වයක් නෑ කියලා එතුමා ප්‍රකාශ කරන නිසා මෙම ගරු සභාව මිනිත්තු 15 කට නවත්තනවා. තේ පානය සඳහා ඒ කාලය තුළදී තමුන්නාන්සේලා සාකච්ඡා කරලා අවසන් කර සභාවට එන ලෙස ඉල්ලා සිටිනවා. මෙම ගරු සභාව පෙ.ව.10.55 ට රැස් වෙනවා. බොහොම ස්තූතියි.

තේ පානයෙන් අනතුරුව ගරු සභාපතිතුමා මූලාසනය ගනී.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

---

සියළු දෙනාටම ස්තූතියි. විපක්ෂනායකතුමාගේ ඉල්ලීමෙන් සභාව කල් තැබීමෙන් අනතුරුව සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා විපක්ෂනායකතුමාගේ ඉල්ලීම පරිදි ගරු ප්‍රධාන අමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡාවට අපි අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව ඔබතුමා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවෙන් අනතුරුව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් ගරු විපක්ෂනායකතුමා.

**ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස**  
**கௌரவ எதிர்க்கட்சித் தலைவர் டபிள்யூ சோமதாசு**  
**Hon.Opposition Leader W.Somadasa**

---

ගරු සභාපතිතුමනි අපේ න්‍යාය පත්‍රය අනුව මේ යෝජනාවට අපේ මන්ත්‍රීවරු අදහස් දක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අවස්ථාව ලබාදීලා අපි ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ යෝජනාවට සහයෝගය දෙන එක ඒ වෙලාවට අපි තීරණය කරන්නම්.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

---



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ඉතිං ගරු විපක්ෂනායකතුමා ගරු මන්ත්‍රීවරු සභාවේ නැතේ.

**ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්**  
**கௌரவ பிரதான அமைச்சர் மஹிபால ஹேரத்**  
**Hon.Chief Minister Mahipala Herath**

ගරු විපක්ෂනායකතුමාණි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. බොහොම දෙපාර්ශවයම ගැන හිතලා ඔබතුමා මේ අවස්ථාවේ අපේ මේ තියෙන සුභදන්වය සබරගමු පළාතේ ජනතාව වෙනුවෙන් අපි දෙපක්ෂයම කටයුතු කරන පිරිසක් සේ සලකලා මේ අවස්ථාව අපිට ලබාදීම ගැන අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමාණි අපේ සාමාන්‍ය වැඩ පිළිවෙල පරිපූරක ඇස්තමේන්තුවක් සභාගත කිරීමෙන් පළවෙනි දවස තමයි අපි මේ සභා ගර්භයේ ඉන්න ගරු මන්ත්‍රීතුමන්ලාට පරිපූරක ඇස්තමේන්තුව ලබා දෙන්න . මෙවර අපි කල් ඇතුව යැව්වේ විශේෂයෙන්ම අපේ සභාපතිතුමා ගත්තහම, අපේ ඇමතිතුමා ගත්තහම අපේ ශ්‍රීලාල් ඇමතිතුමා ගත්තහම, රංජිත් බණ්ඩාර ඇමතිතුමා ගත්තහම ඒවගේම භාණු මුණිප්‍රිය මේ සෑම අමාත්‍යාංශයකම වගේ විශාල වශයෙන් ගෙවීම් තියෙනවා. මේ ගෙවීම් සම්බන්ධයෙන් අපිට භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබෙන හින්දා අපිට සිද්ධ වෙනවා මෙවැනි පරිපූරක මගින් අපි සතු මුදල් හෝ එකතු කරලා ඒවා ගෙව්වේ නැත්නම් අපේ වාර්ෂික සංවර්ධන සැලැස්ම සම්පූර්ණයෙන් අඩාල වෙනවා. අපි

හිතනවා භාණ්ඩාගාරයෙන් කොයි මොහොතේ හෝ මුදල් ලැබෙයි කියලා. නමුත් ගෙවීම් සඳහා අපිට මුදල් අවශ්‍ය නිසයි අපි මේ පරිපූරක ඇස්තමේන්තුව අපි විශේෂයෙන්ම සෑම ගරු මන්ත්‍රීතුමෙකුගේම ,ගරු ඇමතිතුමෙකුගේම

මේ සෑම ගරු මහජන නියෝජිතයෙකුගේම නිවෙස් වලට මේ පරිපූරක ඇස්තමේන්තුව කල් වෙලා ඇතිව යැව්වා. ඒ නිසා අපිට ඒ සියළු කරුණු සලකලා විපක්ෂය අපි සමග සාකච්ඡා කරලා අපිත් සමග එකඟතාවයකට ඒම ගැන ගරු සභාපතිතුමාණි අපි බොහොම සංතෝස වෙනවා. මොකද අපි මේ සියල්ල කරන්නේ සබරගමු පළාතේ විසි එක් ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපේ ඉදිරි කටයුතු කරගෙන යාමට ගරු සභාපතිතුමාණි මේ පරිපූරකය නැත්නම් මේ මුදල් ප්‍රකාශය ඉතා ඉක්මනින් අපිට ඉදිරි කටයුතු සඳහා වැඩ කටයුතු අරඹන්නට අවස්ථාවක් ලෙස අද අනුමත කර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ගරු විපක්ෂනායකතුමාණි. අදහස් දක්වන්න ඉන්නවාද. අපි සම්මත කරන්නද. මොකද තත්වය. යෝජනා තිබෙනවාද.

**ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස**  
**கௌரவ எதிர்க்கட்சித் தலைவர் டபிள்யூ சோமதாச**  
**Hon.Opposition Leader W.Somadasa**



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ගරු සභාපතිතුමනි ඔබතුමාට අපේ පළමුව ස්තූතිය එළ කර සිටිනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා. ප්‍රධාන අමාත්‍යතුමා මුල් කරගෙන අපිට මේ පරිපූරක මුදල් ප්‍රකාශනය ගැන. අපිට සාකච්ඡා කරන්න. අපිට රීති ප්‍රශ්නයක් තිබෙන බව අපි පැහැදිලි කළා. ඒ රීති අනුව කටයුතු නොවුණු නිසා ඒත් අපි ප්‍රධාන ඇමතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කරලා අපි තීන්දුවකට ආවා. මේ පරිපූරක මුදල් ප්‍රකාශනයට අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ න්‍යාය පත්‍රය අනුව යන කොට අවසානයේ අපේ සහයෝගය දෙන්න.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතිය ගරු විපක්ෂනායකතුමනි. අපි ස්තූතිවන්ත වෙනවා ගරු ප්‍රධාන අමාත්‍යතුමාටත් ඒවගේම විපක්ෂනායකතුමාටත් මේ පිළිබඳව අදහස් දක්වන්න කටයුතු කිරීම පිළිබඳව. පළමුවෙන්ම මම කිව යුතු කාරණාවක් තමයි මේ කාරණාව පූර්වාදර්ශයක් නොවිය යුතුයි. ගරු ප්‍රධාන අමාත්‍යතුමා ප්‍රකාශ කළා වගේම අපි යම් දින කීපයකට පෙර මේ විසර්ජන පනත ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒ නිසා මින් ඉදිරියට මේක පූර්වාදර්ශයක් බවට පත් නොවී මේ කටයුත්ත සාකච්ඡා හෝ ප්‍රධාන

අමාත්‍යතුමා සමග යම් හමුවීම් හෝ සාකච්ඡා තියෙනවා නම් තමුන්නාන්සේලා පිටතදී අවසාන කරගෙන සභාව තුළදී මගේ න්‍යාය පත්‍රයට බාධා නොවෙන ආකාරයට කටයුතු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් විපක්ෂනායකතුමා ප්‍රමුඛ

විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. අපි 2015 අංක 4 දරණ විසර්ජන සංශෝධන ප්‍රඥප්තිය 2015 අංක 3 දරණ විසර්ජන ප්‍රඥප්තිය හා 2015 අංක 07 දරණ විසර්ජන ප්‍රඥප්තිය යන ප්‍රඥප්ති වලින් සංශෝධිත 2004 අංක 10 දරණ විසර්ජන සංශෝධන ප්‍රඥප්තිය සඳහා බෙදීමක් අවශ්‍යයිද. ස්තූතිය ගරු විපක්ෂනායකතුමනි. ස්තූතිය ගරු ප්‍රධාන අමාත්‍යතුමනි.

ඒ අනුව 2015 අංක 4 දරණ විසර්ජන සංශෝධන ප්‍රඥප්තිය සහ 2015 අංක 3 දරණ විසර්ජන සංශෝධන ප්‍රඥප්තිය හා 2015 අංක 7 දරණ විසර්ජන සංශෝධන ප්‍රඥප්ති වලින් සංශෝධිත සංශෝධිත ප්‍රඥප්ති හා 2014 අංක 10 දරණ විසර්ජන ප්‍රඥප්තිය සංශෝධන සහිත විසර්ජන ප්‍රඥප්ති ගරු සභාවේ සියළු දෙනාගේ ඒකමතිව තීන්දු අනුව ඒකමතිකව සභා සම්මත වූ බව ගරු සභාවට දැනුම් දෙනවා.

**පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ කටයුතු:**

ගරු විපක්ෂනායක ඩබ්.සෝමදාස මැතිතුමාගේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා දැන් අපි අවස්ථාව ලබා දෙනවා.

**ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස**  
**கௌரவ எதிர்க்கட்சித் தலைவர் டபிள்யூ சோமதாச**  
**Hon.Opposition Leader W.Somadasa**



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ගරු සභාපතිතුමනි 2016 මැයි 01 වෙනි දින මම ඔබතුමාට ඉදිරිපත් කලා මේ පළාත් සභාවට යෝජනාවක් හැටියට. විශේෂ යෙන්ම අධික වර්ෂාව පවතින දිනවල දරුණු අකුණු සැර වැදීම කැගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්වල බහුලව සිද්ධ වේ. එම අකුණු සැර වැදීම නිසා මිනිස් ජීවිත හා දේපළ දරුණු ලෙස විනාශ වී ඇත. එබැවින් මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා දේපළ හානි අවම කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කර මේ ස්වභාවික උවදුරෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් කඩිනමින් ආරම්භ කිරීම සුදුසු බව මම මේ ගරු සභාවට යෝජනා කරමි.

ගරු සභාපතිතුමනි විශේෂයෙන් කැගල්ල දිස්ත්‍රික්කයේත් රත්නපුර දිස්ත්‍රික්කයේත් අධික වර්ෂාව කාලවල්වල අකුණු සැර වැදීම නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිදු වෙලා තියෙනවා. ඒවගේම නිවාසවල තියෙන විදුලි භාණ්ඩ විශාල වශයෙන් හානියට පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි මම යෝජනාව කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ 2010 සිට 2016 දක්වා මේ වෙන කොට මරණ 18 ක් සිදු වෙලා තියෙනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

-----

ගරු මන්ත්‍රීතුමන්ලා ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා සභාවේ අසුන් ගත්තොත් හොඳයි.

**ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස**  
**கௌரவ எதிர்க்கட்சித் தலைவர் டபிள்யூ சோமதாச**  
**Hon.Opposition Leader W.Somadasa**

-----

2010 මරණ දෙකක්. 2011 මරණ 06 ක්. 2012 මරණ තුනක්. 2013 මරණ සිදු වෙලා නෑ. ඒවගේම නිවාස හානි සිදු වෙලා තියෙනවා. 2014 මරණ 03 ක් සිදු වෙලා තියෙනවා. 2015 මරණ සිදු වෙලා නෑ, දේපළ හානි සිදු වෙලා තියෙනවා. 2016 මරණ 04 ක් සිදු වෙලා තියෙනවා. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් මරණ 18 ක් මේ අකුණු සැර වැදීම් වලින් සිදු වෙලා තියෙනවා. ඒවගේම කැගලු දිස්ත්‍රික්කය ගත්තහම මරණ 26 ක් සිදු වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේ අකුණු සැර වැදීලා 2010 මරණ හතරක්ද , 2011 මරණ හයක්ද, 2012 මරණ 09 ක්ද 2013 මරණ 01 ක්ද 2014 මරණ එකක්ද 2015 මරණ තුනක්ද 2016 මේ වෙන කොට මරණ දෙකක්ද සිදු වෙලා තියෙනවා. මේ විදිහට ජීවිත හානි සිදු වෙලා තියෙන්නේ අකුණු සැර වැදීම නිසා. අකුණු නවත්තා ගැනීම සඳහා අපි විශේෂයෙන්ම අදාල අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේ අකුණු වදින ප්‍රදේශය තෝරා ගෙන අපිත් ඒවාට සහයෝගය දක්වනවා. ඒ ප්‍රදේශ සොයා බලා වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා අකුණු සැර නවත්වන්න අකුණු සැර නොවදින්න ක්‍රමවේදයක් සකස් කර දෙන්න කියලා අපි එතුමාට යෝජනා කරනවා. ඒකයි අපි මේ යෝජනාව ගෙනාවේ. විශාල මරණ සංඛ්‍යාවක් විශාල දේපළ හානියක් සිදු වෙන නිසා මේ අපේ සභාවේ අවධානය යොමු කරලා ඒකට පිළියම් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

-----



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ස්තූතියි ගරු විපක්ෂනායකතුමනි.  
 මිලභට හර්ෂ සියඹලාපිටිය ගරු  
 මන්ත්‍රීතුමා.

*ගරු ආ.ප.සංවිධායක හර්ෂ සියඹලාපිටිය*  
*கௌரவ அரச.க.அமைப்பாளர் ஹர்ஷ சியம்பலாபிடிய*  
 Hon.Gov.Whip Harsha Siyambalapitiya

ගරු සභාපතිතුමනි අපේ ගරු විපක්ෂනායකතුමා ගෙනාපු යෝජනාව අපි පිළිගන්නවා. ඒකට දැන් අපේ සමාජ සේවා අමාත්‍යාංශය තුළින් ගොඩක් කටයුතු සිද්ධ වෙලක් තියෙනවා. ඒ අවශ්‍ය තැන් වලට අකුණු සන්නායක හයි කරලා ඒ කටයුතු වලින් ඒ ජනතාව බේරා ගන්න. විශේෂයෙන්ම දැන් අද ගම්බද අකුණු සැර වැදීම ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. අර ජංගම දුරකථන කුළුණු අපිට මේක දැන ගන්න තියෙන කාරණාව නම් දැන් නගරබද තදාසන්න ප්‍රදේශවල මේ කුළුණු වලට හොඳට තඹ කම්බි යොදලා ඒ අකුණු පොළවට හොඳට උරා ගන්න ලෙසට අවශ්‍ය කටයුතු කරනවා. නමුත් ගම්බද වෙන කොට මේ දුරකථන කොම්පැනි එවාට එව්වර උනන්දුවක් දක්වන්නේ නෑ. මොකද ගම්බද අපේ මේ අභිසක මිනිස්සුන්ගේ ජීවිත ගැන එව්වර තකන්නේ නැති එකක් තමයි අපිට දැන ගන්න ලැබී තිබෙන්නේ. ඒ නිසා අපි මේ පළාත් සභාවෙන් යෝජනා කරන්න කැමතියි අපේ සමාජ සේවා අමාත්‍යාංශය මගින් හා ආපදා කළමනාකරන අමාත්‍යාංශය හා රේඛීය අමාත්‍යාංශය තුළින් ඒ ඒ ආයතනවලට මේ හැම කුළුණක්ම අපේ

රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශ වලට විශාල කුළුණු ප්‍රමාණයක් තියෙනවා ඒ හැම කුළුණක්ම නියමාකාරයෙන් ඒ තාක්ෂණයට අනුව විද්‍යානුකූලව ඒ අකුණු සන්නායක ඒවාට හයි කරලා දුන්නොත් අපේ ගම්බද මෙවැනි තත්ත්වයන් ගොඩාක්

අඩු කර ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා විපක්ෂනායකතුමා ගෙනාපු යෝජනා ඉතාම කාලෝචිතයි. පසුගිය වර්ෂාව කාලයේ එහෙම ගොඩක් එවැනි තත්ත්වයන් තිබුණා. ඒවෙන් ගොඩක් බේරිලා ඉන්න අපේ ජනතාවක් දැනුවත් කරලා පෙළක් වෙලාවට අපේ උදවිය නොදැනුවත්කමින් ගිහිල්ලා කුඹුරු වැඩ කරනවා. ඒවගේ තැන්වල ඉන්නේ නැතුව අකුණක් ආකර්ෂණය වෙන විදිහේ කටයුතු කරන්නේ නැතුව ඒවා හැකිතාක් ප්‍රවේශම් වෙනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තූතියි.

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன*  
 Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු හර්ෂ සියඹලාපිටිය මන්ත්‍රීතුමාට. මිලභට නිහාල් ආරුක් ගරු මන්ත්‍රීතුමා.

*ගරු මන්ත්‍රී නිහාල් ආරුක්*  
*கௌரவ உறுப்பினர் நிறுநால் பாரறுக்*  
 Hon.Member Nihal Farook

ගරු සභාපතිතුමනි ප්‍රධාන ඇමතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුනි, විපක්ෂනායකතුමා ප්‍රමුඛ සියළුම මන්ත්‍රීවරුනි, මන්ත්‍රීතුමියනි අද දින න්‍යාය පත්‍රයේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා යටතේ වුණත් විපක්ෂනායකතුමා

ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. ඒවගේම පවතින අධික වර්ෂාව තත්ත්වය නිසා දරුණු අකුණු සැර වැදීම කෑගල්ලේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුලව සිදුවේ. එම අකුණු



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

සැර වැදීම නිසා මිනිස් ජීවිත හා දේපළ හානි දරුණු ලෙස විනාශ වී ඇත. එබැවින් මිනිස් ජීවිත බේරා ගැනීම හා දේපළ හානි අවම කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කර ස්වභාවික උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සුදුසු වැඩ පිළිවෙලක් ආරම්භ කර දෙන මෙන් ගරු සභාවට යෝජනා කරමි. කියලා තමයි එතුමා යෝජනාවේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි දන්නවා පහුගිය වර්ෂාවත් එක්ක අපේ දිස්ත්‍රික්කයට විශාල ව්‍යවසනයක් සිදු වුණා. කැගල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම. ගංවතුර හා නාය යැම් නිසා විශාල ජීවිත හානි සංඛ්‍යාවක් අපිට අහිමි වුණා. කැගල්ල දිස්ත්‍රික්කය ගත්තහම මේ උවදුර නිසා මං හිතන්නේ පුද්ගලික වශයෙන් විසිදාහකට වැඩි පිරිසකට මේ උවදුරට මුහුණ දෙන්නට සිදු වුණා. 47 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒවගේම මේ වනවිටත් අතුරුදහන් වුණ සංඛ්‍යාව 102 ක් සටහන් වෙලා තිබෙනවා. ඒවගේම මේ අනතුර නිසා තවත් අනතුරට පත් වුණ සංඛ්‍යාව 19 ක් හැටියට වාර්තා වෙනවා. ඒවගේම මේ ගංවතුර සහ නාය යැම් නිසා විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කැගල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් 240 ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙනවා. ඒවගේම අර්ධ වශයෙන් ගෙවල් 1693 ක් හානියට පත් වෙලා තිබෙනවා. ඒවගේම මේ වනවිට අපිට ගැටළුවට පත් වෙලා තිබෙන්නේ ගරු සභාපතිතුමනි නාය යැම් බහුල ප්‍රදේශවල විශේෂයෙන්ම කැගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ වනවිට කඳවුරු පවත්වාගෙන යනවා විශාල ප්‍රමාණයක්. මේ වනවිට 59 ක් කැගල්ල දිස්ත්‍රික්කයේ පමණක් කඳවුරු පවත්වාගෙන යනවා.

පාසැල්වල තමයි ගොඩක් අවස්ථාවල මේ අය මේ වනවිට කඳවුරුවල සිටින්නේ. ඒ නිසා පාසැල් ආරම්භ කිරීමට පවා සමහර පාසැල් ආරම්භ කරලා තිබෙනවා. සමහර පාසැල් තවම ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. මේ පිළිබඳව විශේෂ අවධානය නිරන්තරයෙන්ම යොමු විය යුතුයි. මොකද අපි මේ ආපදා පිළිබඳව අනතුරු පිළිබඳව අකුණු සැර පිළිබඳව කතා කරනවා. නමුත් මේකට නිසි පිළියමක් මොන ආණ්ඩුවක් පත් වුණත් හරි ක්‍රමවේදයක් තාම සකස් වෙලා නැ. මේක තමයි ඇත්ත තත්ත්වය. මොකද ජනතාව අපහසුතාවයට පත් වෙවිච් අවස්ථාවේ ඒ අවශ්‍ය වෙලාවේ තමයි යම්කිසි මිනිස්සුට සහනයක් අවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ නොලැබෙන කොට මිනිස්සු කුපිත වෙනවා. මේ මිනිස්සු ආණ්ඩුව ගැන රජය ගැන මහජන නියෝජිතයින් ගැන වෛදරයක් ඇති වෙනවා. ඒ තුළින් තමයි උද්ඝෝෂණ හැම දෙයක්ම ඇති වෙන්නේ. ඒ නිසා මේකට පෙර සුදානමක් අපි ඇත්ත වශයෙන්ම මොන පක්ෂයේ මොන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ රටේ අභිසක ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහජන නියෝජිතයින් හැටියට මේකට ඉදිරියේදී සැලසුම්සහගත වැඩ පිළිවෙලක් අවශ්‍ය කරනවා. අපි දන්නවා රත්නපුර සහ කැගල්ල දිස්ත්‍රික්කවල විශේෂයෙන් නාය යැම් වලට ගංවතුර උවදුරු වලට මුහුණ දෙනවා. ඒවගේම අකුණු සැර වැදීමෙන් විශාල පිරිසක් වර්ෂයක් ගාතේ මිය යනවා. මේවාට අපිට පිළියමක් යොදන්න බැරි වුණොත් මං හිතන්නේ මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. මේකෙන් මිදෙන්නට අපි හැම කෙනාම එක් වෙලා සාකච්ඡා කරලා අමාත්‍යාංශ මට්ටමින්

මේකෙන් 1500 කට වැඩි පවුල් සංඛ්‍යාවක් ඉන්නවා. 5000 කට වැඩි පුද්ගලයෝ සංඛ්‍යාවක් අද මේ කඳවුරුවල ජීවත් වෙනවා. මේ අයට එනිතොදා කටයුතු කිරීමේදී නොයෙක් බාධා මේ වනවිට ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම

රේඛීය අමාත්‍යාංශ මට්ටමින් දෙපාර්තමේන්තු මට්ටමින් සියළු දෙනාට අපි වැඩ පිළිවෙලක් සකස් කරන්නට වෙනවා. සමහර අවස්ථාවල අපි දන්නවා මේ වෙන විටත් ඒ උවදුරු වලට පත් වෙවිච් තැන් වලට අපේ සමහර රජයේ නිලධාරීන් විශාල



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

කැප කිරීමක් කළා. සමහර ග්‍රාම නිලධාරීන් ඒ ස්ථාන වලට ගිහිල්ලා තාම පරීක්ෂාවක්වත් කළේ නෑ. ඒවගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සමහර ග්‍රාම නිලධාරීන් අපි දන්නවා අපේ ප්‍රදේශවල ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරනවා. තමන්ගේ රාජකාරි කටයුතු කරන්නේ නෑ. මේවගේ තත්ත්වයකට අද පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක අපි නිවැරදි කරගෙන අපේ අසරණභාවයට පත් වෙන ඒ ජනතාව වෙනුවෙන් ඒ අවස්ථාවේදීම යම්කිසි වැඩ පිළිවෙලක් යොදලා අපිට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි මහජන නියෝජිතයින් හැටියට අපිට ලබා දෙන්න පුළුවන් සේවය කියන එක අපිට මතක් කරන්නට පුළුවන්. ඒවගේම පහුගිය දවස් කීපයකට කලින් මේ අකුණු සැර වැදීමෙන් දෙහිඕවිට කලාපයේ පාසැල් ශිෂ්‍යයාවක් කනාගම ප්‍රදේශයේ ජීවිතක්ෂයට පත් වුණා. ඉතාම අසරණභාවයට පත් වුණු ඒ පවුල ඒවගේ මේ ප්‍රදේශවල බහුලව මේ දිස්ත්‍රික්ක දෙකේම සිද්ධ වෙනවා. අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ප්‍රකාශ කළ විදිහට අද විශාල වශයෙන් හැම ප්‍රදේශයකට මේ කුළුණු ඇති කරලා තිබෙනවා. මේ කුළුණු නිසා විශේෂයෙන්ම අකුණු සැර වැදීම අද බහුලව පවතිනවා කියන එකයි විශ්වාසය. ඒ නිසා මේකට ඉල්ලීමක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේකට අකුණු සංඥා සවි කිරීමේ වැඩ පිළිවෙලක් පළාත් සභාවෙන් කාලයක් තිස්සේ කරගෙන යනවා. තවත් මේවා තිබෙන ප්‍රදේශ බහුලව තිබෙනවා. ඒ ප්‍රදේශ හඳුනාගෙන ඒවාට මේ අකුණු සන්නායක සවි කිරීමේ වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කළොත් වඩාත් සුදුසුයි කියලා මේ අවස්ථාවේදී යෝජනා

කණගාටුවට කාරණාව තමයි ගරු සභාපතිතුමනි අධ්‍යාපන ඇමතිතුමනි මේ ස්ථානයේ නාය යන නිසා පාසැල් ලමුන් ඉවත් කළාට ඊට උඩින් අද විශාල පාරක් කපාගෙන යනවා. නාය යෑමට තර්ජනය වෙලා තියෙන මේ ප්‍රදේශයේ. මේක මම පොලීසියට දැනුම් දුන්නා. ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දුන්නා. ග්‍රාම නිලධාරීන්ට දැනුම් දුන්නා. තමන් මේක නවත්තලා නෑ. මේ පිළිබඳව අපි කණගාටු වෙනවා. විශේෂයෙන්ම හිටපු මහජන නියෝජිතයින් තමයි මේක කටයුතු කරන්නේ මේ සම්බන්ධයෙන්. මේ පිළිබඳව අපේ කණගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒවගේම තවත් මේ වගේ නාය යෑමට ලක් වෙන තැන් බොහෝ හඳුනාගෙන තිබෙනවා. බොහෝ ප්‍රදේශ. ඒවා මගේ හිතේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් තවම පරීක්ෂා කරලා නැහැ. ඒ පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරලා ඒවගේම රුවන්වැල්ල ඉඹුලාන, බංගලිවත්ත ප්‍රදේශය නාය යෑමට ලක් වෙන ප්‍රදේශයක් හැටියට නම් කරලා තිබෙනවා. තමන් ඒ ප්‍රදේශයේ ජනතාව ඉන්නේ ඉතාමත් කුතුහලයකින්. මේක නාය යයිද නැද්ද කියලා සැකයකින් ඉන්නේ. ඒ නිසා ඒවගේ ස්ථාන කඩිනමින් පරීක්ෂා කරලා බලලා ඒ අයට ආරක්ෂාවක් සලසාදීම මගේ හිතේ අපේ වගකීමක්. ඒ නිසා ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු වෙයි කියලා බලාපොරොත්තු වෙමින් අවස්ථාව ලබාදීම පිළිබඳව ඔබතුමාට ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கனரவு தவிசாளர் கஞ்சன ஜயரத்தன*  
**Hon. Chairman Kanchana Jayarathna**

-----

කරන අතර ඒවගේම ගරු සභාපතිතුමනි පහුගිය දවස්වල ඇති වුණු නාය යෑම් නිසා විශේෂයෙන්ම දෙහිඕවිට කලාපයේ අටුළුම වෙල ප්‍රාථමික පාසැලේ දරුවන් ඉවත් කරලා දැන් වෙනත් ස්ථානයක තමයි පාසැල පවත්වාගෙන යන්නේ.





**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ස්තූතියි ගරු නිහාල් ආරුක් මන්ත්‍රීතුමනි. මිලභට ගරු නියෝජ්‍ය සභාපති උදයකාන්ත ගුණතිලක මැතිතුමා.

**ගරු නි.සභාපති උදයකාන්ත ගුණතිලක**  
**கௌரவ பி.தவிசாளர் உதயகாந்த குணதிலக**  
**Hon.D.Chairman Udayakantha Gunathilaka**

ගරු සභාපතිතුමනි අපේ විපක්ෂනායකතුමාගේ යෝජනාව සම්බන්ධව කතා කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව ස්තූතිවන්ත වෙනවා.

විශේෂයෙන් පහුගිය කාලයක් තිස්සේ ඇඳ හැලුණ වර්ෂාවත් එක්ක ඒ අයහපත් කාල ගුණ තත්ත්වයත් එක්ක අකුණු සැර වැදීමේ වැඩිවීමේ ප්‍රවනතාවයක් තියෙනවා. ඒවගේම පහුගිය වර්ෂාපතනය වගේම කුඩා කාලයේ අකුණු සැර වැදුණාට වඩා අකුණු වලින් අනතුරට පත් වෙන ප්‍රමාණය ඒවගේම ගෙවල් දොරවල් වලට ඒවගේම ජීවිත වලට ඒවගේම හරකුන්ට ,ඒවගේම අලීන්ට ඒ සියළු මනුස්සයින්ට සත්වයින්ට හානිදායක තත්ත්වයක් පහුගිය කාලයේ අපිට දකින්නට ලැබුණා. ඒකට නොයෙක් කාරණා නොයෙක් දේවල් පිළිබඳව මත එළ වෙලා තිබෙනවා. විදුලි ඡංගම දුරකථන සන්නායක කුළුණු නිසා මේවා ඇති වෙනවා කියලා මතයකුත් තියෙනවා. ඒවා සමහර ස්ථානවල පහුගිය කාලයේ ඉදි කරන්නට දුන්නේ නෑ ජනතාව විරෝධය දැක්වුවා. ඒවගේම සමහර අවස්ථාවල ඒවේ තියෙන සන්නායක ඇලුමිනියම් කම්බි පරිපත කම්බි කපාගෙන ගිය

අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ නිසා ඒ අකුණු පොළවට අද්ද ගන්න එක වෙන්නේ නෑ. ඒ නිසා ඒවා පස්සේ ඒවා පුපුරනවා. අහක තියෙන තැනකට පුපුරනවා කියන තත්ත්වයට තමයි තියෙන්නේ. සමහර ඒවා ප්‍රමිතියකට වෙච්චි

තැන් තියෙනවා. ප්‍රමිතියකට නැතිව ඉදි කරපු තැන් තියෙනවා කියලයි දැන ගන්නට තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රමිතිය පිළිබඳව ඒ අදාල ආයතන සම්බන්ධ කරලා ඒවගේම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හුඟක් ඒවා ජල විදුලිබලාගාර හඳුනවා වගේම මේවා ආරම්භ වෙනවා. ආරම්භ වුණාට සමහර වෙලාවට ඉහළින් ඒවා අනුමැතිය ඇවිල්ලා ආරම්භ වෙනවා. ප්‍රාදේශීය සභාවේ අනුමැතිය එහෙම නැත්නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියක් නැතිව ආරම්භ වෙනවා. එහෙම වෙන ඒවේ අපිට විශ්වාසයක් නෑ. මේවා නියම විදිහට ප්‍රමිතියට හැදෙනවා කියන විශ්වාසයක් අපි තුළ නෑ.

ඒ නිසා මේ තත්ත්වය මේ සෝමදාස මන්ත්‍රීතුමාගේ යෝජනාව එදාට වඩා අනතුරු බොහොමයක් අකුණු සැර වැදීම නිසා අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය අපි අවම කර ගැනීමට යම්කිසි දැන් අපේ ආසනයේ ස්ථාන දෙකක දැන් පහුගිය අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඒ පාසැලකට ඒ අකුණු සැර වැදීම නිසා අකුණු සන්නායක හයි කළා. ඒවගේ ඒ ස්ථාන හොයලා බලලා ඒ අකුණු සන්නායක හයි කරලා ඒ ජීවිත හානි දේපළ හානි අවම කර ගන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි මේකේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය අවබෝධ කරගෙන ඒ පිළිබඳව සොයලා බලලා කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒවගේම මේ යෝජනාව වැදගත් බව මතක් කරමින් මට අවස්ථාව ලබාදීම පිළිබඳව ගරු

සභාපතිතුමාට ස්තූතිය පුද කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**



Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. මිලභට ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල මැතිතුමා.

ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල  
 ශ්‍රී ලංකා විපක්ෂයේ නායකයාණන් ශ්‍රී ජයරත්න කිරිඇල්ල  
 Hon.Opposition Whip Siripala Kiriella

ගරු සභාපතිතුමනි අපේ ගරු විපක්ෂනායක ඩබ්.සෝමදාස මැතිතුමාගේ යෝජනාව ස්ථිර කරමින් අදහස් දක්වනවා.

ගරු සභාපතිතුමනි මේ අකුණු වැදීම සම්බන්ධව ගත්තහම දැනට මට තේරෙන ආකාරයට වසර 30 කට කලින් මේ උවදුර ගරු සභාපතිතුනි 1% වගේ තිබුණේ. කුඹුරු වැඩ කරන කොට කුඹුරේ ඉන්න සතෙකුට එහෙම තමයි තිබුණේ මේක. මේක ඔබතුමාටත් මතක ඇති ඉස්සෙල්ලා දුරකථන ගත්තහම දුරකථන පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ආදායම් බදු ගෙවන පොලීසියේ වැරදිකරුවෙක් නොවන උසාවි නොගිය කෙනෙකුට තමයි දුරකථනයක් දෙන්නේ. අද දුරකථන ගත්තහම අස්සක් මුල්ලක් නැර කෝටි ගණන් තියෙනවා. මේක දුරකථන මොබිටෙල්, ඩයලොක්, සෙල්

ටෙල්,එඩ්සෙලාට් විවිධ දේවල් මේවා ඔක්කෝම ආවේ ඇමරිකන් හඬ අක්කර භාරසිය දහතුනක් එදා දෙන කොට මට අද වාගේ මතකයි වාසුදේව නානායක්කාර මැතිතුමා සමඟ අපි මේකට විරුද්ධව පෙළපාලි ගියා ඉරනවිල ඇමරිකන් හඬට

විරුද්ධව. අද ගත්තහම ගරු සභාපතිතුමනි වසර 30 කට කලින් මේ අකුණු වැදීම අද 1% නම් අද 60% දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ අකුණු වැදීමට මේක පළවෙනි හේතුව වෙලා තියෙන්නේ. දැන් අපි ළඟදී ඇහැලියගොඩ වත්තේ ළමයෙක් අවුරුදු 19 ඒ ළමයා තොරණගොඩ. ගිහිල්ලා බයිසිකලේ ඉදගෙන ටෙලිෆෝන් එකෙන් කතා කර කර ඉන්න කොට ඩෝන් ගැවා එහෙමම මැරුණා. ඒවගේම දැන් මේ සති තුනකට ඉස්සෙල්ලා පත්තරේ තිබුණා අක්කයි මල්ලියි විත්‍රපටියක් බල බලා හිටියා හැන් ෆෝන් එකෙන්. අනේ අක්කේ කියලා කිව්වා විතරයි මැරිලා ගියා. මේ වගේ මරණ සංඛ්‍යාව ගත්තහම අපිට නිරතුරුවම අහන්න සිද්ධ වෙනවා එකක්. දෙකක්. හැම පළාතකම මැරෙනවා කියලා. ඒවගේම අක්කර 50 ගත්තහම ඇහැලියගොඩ ඔහුගේ සෙල්ටෙල් කුළුණක් හිටවන්න එන කොට ගමේ ජනතාව මට 319 ක් අත්සන් කරලා පෙන්සමක් දෙන කොට මම ඒකට විරුද්ධව කටයුතු කරලා නැවැත්තුවා. නමුත් දිවුරුම්පිටියේ කන්දේ හයි කරලා තියෙන කුළුණ ගත්තහම ඒකේ වැදුණ අකුණ කෙලින්ම වැදුණේ අක්කර 50 කියන ගම්මානයට. ඒකටත් අපේ ප්‍රධාන ඇමතිතුමාට කිව්වට පස්සේ අකුණු සන්නායක තුනක් ද කොහේද සවි කරලා දුන්නා. අන්න අපිට එදා ඒ අක්කර 50 කියන ගමේ .

මේක හැම දෙයක් ගත්තහම ගරු සභාපතිතුමනි එකක් තමයි අරපරිස්සම. අනිත් එක තමයි නොසැලකිල්ල. නොසැලකිල්ල කියන්නේ අකුණු ගහන

වෙලාවට ඒවෙන් පරිස්සම් වෙන්නට වැඩ කටයුතු කරනවා නම් මේ අද යෝජනාව අපිට හේන්නට වුවමනාවක් නෑ. මේ ගැන දැනුවත් කරනවා නම් රජයක් වුණහම රජයෙන් ජනතාව දැනුවත් කරන්න ඕනේ අකුණු සන්නායක නෙමෙයි අකුණු වදින



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

එක අවම කර ගන්න පිළියම් මොනවද යොදන්නේ කියලා. අකුණු සන්නායක හයි කරන තැන අකුණු වදින්නේ නෑ. ඒවගේම මේ ළහදී මාස හයකට කලින් ප්‍රධාන ඇමතිතුමාට කියලා ඒකත් මේ මියනකොලතැන්න පලිගල ඒකේ අපි හයි කෙරුවා තුනක්ද කොහේද. ඊට පල්ලෙහාට වැදුණා ඒ ලයින් එකට වැදුනේ නෑ. මේවෙන් මේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අර ඇමරිකන් හඩ ඉරනවිල කියන එකට මේවගේ දියුණු වෙයි මේ දුරකථන හීන වෙයි මේවා නැති කාලයක් අවුරුදු 30 කට ඉස්සෙල්ලා දැන් අද ගත්තහම මේකේ ගෙදර තුටු දෙකක් ඉතුරු වෙන්නේ නෑ. හැන්ඩ් ෆෝන් ලැන් ෆෝන් මේ හැම එකක්ම ගත්තහම ලවි කරන එක තමයි මේකෙන් කරන්නේ. ඒවා කරන කොට ඉලව්ව හෙන ගහනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අකුණු වැදීම වලක්වා ගැනීමට නම් රජය පළාත් සභාව, ප්‍රාදේශීය සභාව මීට වඩා ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් කළොත් වැදගත් වෙනවා. මේවෙන් මිනිස්සු මැරෙනවා. මොකද අත පය කැඩිලා අංග විකල වෙලා ඉතුරු වෙන්නේ නෑ. මැරිලාම යනවා. හදවතටමයි වදින්නේ හෙනය. ඒ නිසා අද ගත්තහම අපේ ඩබ්.සෝමදාස ගරු විපක්ෂනායකතුමා ගෙනාපු යෝජනාව ඉතා වැදගත් වෙනවා. ජනතාව දැනුවත් කරන්නට. ඒවගේම රජයෙන් මේ ජනතාව දැනුවත් කරලා මේ අනතුරු අවම කර ගන්නට කටයුතු සලස්වන්න කියලා මේ යෝජනාවට එකතු කරමින් මෙතුමාගේ යෝජනාව ස්ථිර කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා ගරු සභාපතිතුමනි.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ துவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

-----

ස්තූතියි විපක්ෂයේ සංවිධායක සිරිපාල කිරිඇල්ල මැතිතුමාට. මිලහට ගරු මන්ත්‍රී අපීන් ශාමින්ද මැතිතුමා.

**ගරු මන්ත්‍රී අපීන් ශාමින්ද**  
**கௌரவ உறுப்பினர் அஜித் ஷாமின்ද**  
**Hon.Member Ajith Shyaminda**

-----

ගරු සභාපතිතුමනි විපක්ෂනායකතුමාගේ යෝජනාව ස්ථිර කරමින් මටත් වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් විශේෂයෙන් පසුගිය මේ යෝජනාව මං හිතන්නේ සභා වාර දෙක තුනක් කල් ගත්තත් ඒ අතරතුර අපිට පසුගිය කාලයේ වෙච්චි ස්වභාවික විපත් ගංවතුර හා නාය යෑම් කටයුතුත් මේ හා සමානවම අපේ පළාතේ ජනතාවට සෘජුවම බලපාපු අවස්ථාවක්. විශේෂයෙන් මේ සෝමදාස විපක්ෂනායකතුමාගේ යෝජනාව ගත්තහම ඉතාමත් වැදගත් යෝජනාවක් හැටියට මමත් දකිනවා. මොකද අපේ බලප්‍රදේශයේ අපේ හැම ගමකම එක පැත්කින් විදුලි සැර වැදීම නම් ඒ කාලයේ ඉදන් ඒක ස්වභාවික දෙයක්. එක පැත්තකින් වෙන දෙයක්. නමුත් මේ සන්නිවේදන කුළුණු ඉදිකිරීම් තුළින් ජනතාව තුළ ලොකු සැකයක් ප්‍රෙහෙලිකාවක් තියෙනවා මේ තුළින් ඒ අකුණු සැර නිවාස වලට එහෙම නැත්නම් මේක විහිදී යෑමක් තියෙනවා කියන එක මතයක් තියෙනවා. ඒ මතය නිකන්ම හැදිවිච්චි එකක් නෙමෙයි අත්දැකීම එක්ක තමයි තියෙන්නේ. අපි දැන් මේක සමාජසේවා අමාත්‍යතුමාත් එක්කත් කතා

කළහම එතුමාත් දැන ගත්තු විදිහට කිව්වේ මේ සන්නිවේදන කුළුණු ඉදිකිරීම් එක්ක ඊට සාපේක්ෂව හොඳ අකුණු සන්නායක ක්‍රම භාවිතා කළ යුතුයි. නමුත් ඒ ක්‍රමය ප්‍රමිතියට නිසි ලෙස හරි ක්‍රමවේදයකට භාවිතා නොකිරීම තුළින්



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

තමයි ඒ අකුණු සැරක් ආවහම ඒ අකුණු සන්තායකයට ක්ෂණිකව පොළවට ඇද ගැනීමට අවශ්‍ය කඳ ඒ තඹ කම්බිය අවශ්‍ය විදිහට දාලා තිබුණේ නැත්නම් එතනින් විසි කිරීමක් වෙනවා කියන එක පිළිබඳව එතුමාත් කිව්වා. එතුමාටත් ඒ විදිහට තොරතුරු ලැබීලා තියෙනවා කියලා. අපිට වෙලා තියෙන්නේ අපේ රටේ මේ තාක්ෂණයත් එක්ක ජනතාවට ආරක්ෂක ක්‍රමවේදයක් හැදුණට අපේ රටවල් වල මේවා හයි කරන කොට ඒ අවශ්‍ය දේවල් හොරට හයි කරන්න ගියහම තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. අපි ගරු සභාපතිතුමනි අපිට සෘජුවම පළාත් සභාවක් විදිහට දායක වෙන්නට බැරි වුණත් මෙතුමාගේ යෝජනාවෙන් අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු පහකට සැරයක් මේ ආවර් පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් සකස් කරලා දැන් මේවාට ප්‍රාදේශීය සභාව මැදිහත් වෙන්නේ ඉදිකිරීම් වලට අවසර දීම පමණයි. බලපත්‍ර ක්‍රමයක් නෑ. නමුත් මේවා ඉදි කරන කොට ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රාදේශීය සභාවේ ,නගර සභාවේ අනුමැතිය අවශ්‍යයි. ඉදිරි කාලයේදී මේවා පිළිබඳ පරීක්ෂණ ක්‍රමවේදයක් අවුරුදු පහකට සැරයක් හරි මේ ප්‍රමිතියට තියෙනවද කියලා දැන් උදාහරණයක් හැටියට අපේ ගේ ඉස්සරහා තියෙන කන්දේත් මේවගේ එකක් තියෙනවා. දැන් අකුණු ගහන වෙලාවට අකුණු සැර වදිනවා වැඩියි කියලා අපිට දැනෙනවා. ඒ නිසා මේකේ ඇත්තකුත් තියෙනවා. ගරු සභාපතිතුමනි මේ නිසා අපේ පළාතේ ජනතාවගේ ජීවිත වලට ලොකු බලපෑමක් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ යෝජනාවත් එක්ක යෝජනා කරන්නේ සන්නිවේදන කුළුණු පරීක්ෂණ ක්‍රමවේදයක් නිසි පරිදි අකුණු

පහුගිය ගංවතුර කාලයේ නාය යැමි අරනායක බුලත්කොහුපිටිය සහ මගේ හිතේ ඉතිහාසයේ වැඩිම නාය යැමි ප්‍රමාණයක් ලක් වුණේ පහුගිය වර්ෂාවත් එක්ක. දින තුනක් විතර එක දිගටම වර්ෂාව. හැම කන්දක්ම අයිත් නොවුණට පැලීලා තියෙනවා. ඊයේ මම දැක්කා උඩුවක මළ ගෙදරක ගියහම ඒ හරියත් පාරත් පැලීලා. පොළොව හැම තැනම ලිහිල් වෙලා කොයි වෙලාවේ කඩා වැටෙයිද කියන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ.

ඒවගේම තමයි තල්දුව,මානියංගම ඒ ප්‍රදේශවල දින තුනක් ඒ ගංවතුර ඒ ප්‍රදේශ වලට තිබුණා. ජනතාවට ආහාර උයා ගන්න ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි මහජන නියෝජිතයෙක් හැටියට අපේ සමාජ සේවා අමාත්‍යතුමාට රංජීත් බණ්ඩාර අමාත්‍යතුමාට කතා කළහම එතුමා කිව්වේ ගංවතුර බැස්සහම වෙන දේවල් ඉතුරුව කරමු. දැනට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට පිසු ආහාර දෙන්න කටයුතු කරමු කියලා. ඒ අනුව ඒ ගංවතුර ගලපු දවසේත් අපි තුන වෙනකත් ඒ තල්දුව,මානියංගම ඒ අවට ග්‍රාම සේවක වසම් පහක් විතර යට වෙලා තිබුණා. අපි එදා දවසේ ආහාර හදන්න බැරි නිසා පාන් දුන්නා. පහුවදා කෑම පාර්සල් දාහක් එක්දාස් පන්සියක් විතර බෙදුවා. ඒ විදිහට අවශ්‍ය කටයුතු කරන්න අපේ රංජීත් බණ්ඩාර ඇමතිතුමා සමාජ සේවා අමාත්‍යතුමා හැටියට ඒවාට බැඳිහත් වෙලා අවශ්‍ය උපදෙස් දුන්නා. අපි ඒ සඳහා ස්තූතිය කෘතවේදීතාවය පිරි නමනවා. ඒවගේම අපේ පළාතේ ජීවිත අනතුරු

සන්තායක යොදලා තිබෙනවාද. ඒකට අවශ්‍ය ප්‍රමිතිය යොදලා තිබෙනවද කියන එක ගැන ඒ න්‍යාමක කොමිෂමට හරි දන්වලා ඒ පරීක්ෂණ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. එහෙම යෝජනා කළ යුතුයි කියලා මමත් යෝජනා කරනවා. ඒවගේම

රාශියක් අපේ වමිල මන්ත්‍රීතුමන්ලාගේ ඉදුනිල් මන්ත්‍රීතුමාගේ බලප්‍රදේශයේ තමයි අරනායක වැඩි ජනතාවක් ලක් වුණේ. බුලත්කොහුපිටිය ප්‍රදේශයේ 17 දෙනෙක් මිය ගියා. තාමත් අවතැන් කඳවුරු රාශියක් තියෙනවා. ඉතිං අපි බලාපොරොත්තු



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

වෙනවා ජනාධිපතිතුමාත් මේ මාසයේ පළවෙනිදා මේ ප්‍රදේශයට ඇවිල්ලා විශේෂ සම්බන්ධීකරණ කමිටු වාරයක් කියලා කඩිනමින් ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු කියලා ඉඩම් ලබා දෙයි කියලා. ඒක කඩිනමින්ම වෙයි කියලා බලාපොරොත්තුව අපේක්ෂාව තියෙනවා. මොකද කුඩා දරුවොත් එක්ක කුඩාරම්වල කුඩා පන්සල්වල ,ප්‍රජා ශාලාවල රාශියක් ඉන්නවා. ඒ අනුව අපහසුතාවයන් වලට ගැටළු වලට ඒ අය ලක් වෙලා ඉන්නේ. ඒ අය කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. ඒ නිසා ඒක කඩිනම් කරන්න අපේ පුළුවන් විදිහට අපෙත් මැදිහත්වීම වෙමු. විශේෂයෙන්ම අපේ පළාතට ඉස්සරට වඩා මේ වෙන කෙට හදිසි ආපදා ලක්වීම් වැඩියි. දැන් ඊයේ පෙරේදා කොස්ගම කැමිප් එක ගිනි ගන්න වෙලාවේ අපේ පළාතේ නොවුණට අපේ පළාතේ බවුන්ඩ්‍රිය අපේ තල්දුව ප්‍රදේශයේ ජනතාවත් අයිත් වුණා. මං හිතන්නේ ඒකේ පුපුරන ද්‍රව්‍ය 10% පමණ තමයි තිබුණා කියලා කියන්නේ. ඔක්කෝම තිබුණා නම් මං හිතන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයට වෙනකන්ම විනාශ වෙන්න තිබුණා. අපි දැක්කා මේ කොස්ගම ළඟට යනකන්ම ඒ මෝටාර් විසි වෙලා තිබුණා. ඒ විදිහට නොයෙකුත් ව්‍යවසනයන් ආපදා මේ මෑත කාලයේ වැඩියෙන් අපිට අත් විදින්න ලැබුණා. අපි ඒවා මේ ජනතාව පීඩාවට පත් වෙන නිසා ඒ පිළිබඳව මතක් කළේ. අපි ගරු සභාපතිතුමනි මේත් සමග පුළුවන් නම් අපි පළාතක් විදිහට හදිසි ආපදා වලට උදව් කරන්න අපේ ලේ බැංකුව වගේ අපේ මොකක් හරි සමාජ සේවා අමාත්‍යාංශයට අනුබද්ධව ඒකකයක් පිහිටුවන්න පුළුවන් නම් ඉදිරි කාලයේදීත් සාකච්ඡා කරලා ක්ෂණිකව ඒවාට උදව් කළ හැකියි.

කරන්න ඔරු බෙදලා තිබුණා. නමුත් මෑත කාලයේ එහෙම තිබුණේ නෑ. දැන් හදිසියේ අපි ගන්න හැදුන් එහෙම ගන්න ක්‍රමවේදයක් තිබුණේ නෑ. ඒ නිසා අපි ගරු රංජිත් බණ්ඩාර ඇමතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා මේවා පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරලා ඒ විදිහට හදිසි ආපදා වලදී ගන්න ඔරු කීපයක් ලබලා දීලා තියන්න කියලා. මොකද බෝට්ටු ලබා දීලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට. ගරු සභාපතිතුමනි බෝට්ටු කිසි වැඩක් නෑ. මොකද බෝට්ටුවක් ගියා විතරයි ඔරු ටික ඔක්කෝම ගිලෙනවා. අනිත් පොඩි ඔරු. එහෙම වෙනවා . නාවික හමුදාවෙන් බෝට්ටු ඇවිල්ලා ඒ කුඩා ඔරු ටික ඔක්කෝම ගිලුනේ අර තල්දුව දිහේ යන කොට වීදුරු තියෙන කඩ ටික ඔක්කෝම විනාශ වුණා. ඒ නිසා ඒ බෝට්ටු වලින් ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න ඔරු දෙක තුනක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියන එක මතක් කරමින් විශේෂයෙන් සෝමදාස මැතිතුමා විපක්ෂනායකතුමා ගෙනාපු යෝජනාව නැවතත් ස්ථිර කරමින් එතුමා අපේ සන්නිවේදන කුළුණු සහ ඒ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණයක් කරලා මේ පිළිබඳව තීරණයක් ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ගරු සභාපතිතුමාට ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. බොහෝම ස්තූතියි.

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன*  
*Hon.Chairman Kanchana Jayarathna*

උදාහරණයක් හැටියට ගං වතුර ගැලුවේ දැන් තල්දුව මානියංගම අපේ පැත්තේ ඔරු තිබුණේ නෑ. මොකද ඔරු අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඉස්සර නම් ගංවතුරට ඔරු එකතු කරලා තිබුණා. තොටුපලට විතරක් නෙමෙය ගං වතුරට විතරක් ඔරු පාවිච්චි

ස්තූතියි ගරු මන්ත්‍රීතුමනි. මිලඟට අපිත් කුමාර මැද්දෙගම මන්ත්‍රීතුමා.



ගරු මන්ත්‍රී අජිත් කුමාර  
 ගෞරව උග්‍රාභිනීන් අක්‍රිත් කුමාර  
 Hon. Member Ajith Kumara

ගරු සභාපතිතුමනි අපේ පළාතේ ගරු විපක්ෂනායකතුමා කරලා තිබෙන යෝජනාව මාස කීපයක් කල් ගිහිල්ලා හරි අද විවාදයට ලක් කිරීම ගැන අපි සතුටු වෙනවා. ඒවගේම එතුමා යෝජනාවේ ඉදිරිපත් කරලා තිබෙන අවස්ථාවේ සබරගමුවේවත් ලංකාවේවත් කිසිම අනතුරකට ලක් වෙලා තිබුණ අවස්ථාවක නෙමෙයි. ඒ වකවානුවේ හදිස්සියේම ගංවතුර නායයෑම කරදර රාශියකට අපේ පළාත් සභා සීමාව තුළත් ලංකාවේත් කරදරයට ලක් වෙන්න සිද්ධ වුණා.

ඒවගේම එතුමාගේ යෝජනාවෙන් ඉල්ලා සිටින කාරණාව අකුණු සැර වැදීම නිසා ඇති වෙන විනාශයයි. ඔබතුමාත් දන්නවා වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කන්දගම කියන ප්‍රදේශයේ ලංකාවේ අකුණු සැර වදින කාල පරිච්ඡේදයක් ආවොත් කාලගුණ විපර්යාසයක් නිසා හෝ කාලගුණ තත්ත්වය යටතේ ඒ ප්‍රදේශයට අනිවාර්යයෙන්ම අකුණු තුන හතරක් වදිනවා. ඒ ගෙවල්වල විදුලි පද්ධතියට අකුණු වදිනවා. ඒ ගෙවල්වල මිදුලට අකුණු

වදින්න පටන් ගන්නවා. මේ දන්න තරමින් ගෙවල් හතක් අටක් විපතට පත් වෙලා හානි වෙලා තියෙනවා. ඒකට සහන දෙන ක්‍රමයක් නෑ. ඒ ගෙවල් වලට අකුණක් වැදුණහම විදුලි මීටරයට වැදුණහම කළුවරේ ඉඳන් ඒ මිනිස්සු ඒ බිල ගෙවලා ඒක සකස් කර ගන්නවා මිසක් ඒකට අපි සහනයක් දෙන ක්‍රමයක් ඒ මිනිස්සු දැනුවත් වෙලා නෑ. හැබැයි මේ

පළාත් සභාවට මේ බලය තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මට මතකයි මම පාර්ලිමේන්තුවේ ඉන්න කාලයේ 2002 අවුරුද්දේ අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එවකට ආපදා කළමනාකරන අමාත්‍යවරයෙක් පත් කෙරුවා. හැබැයි ඒ කාලයේ ආපදාවක් කළමනාකරනය කරන්න තිබුණේ නෑ. ඒ වෙලාවේ විපක්ෂය කිව්වා අකුණු ගහන්නත් ඇමතිවරයෙක් පත් කරලා කියලා. අකුණු වලටත් ඇමතිවරයෙක් පත් කරලා කියලා ලොකු දෝෂාරෝපණයක් කළා. මේ සඳහා අමාත්‍යාංශයක් මුදල් වෙන් කරලා ඇමතිවරයෙක් පත් කරලා කරන්නේ. මේක හරි අපරාදයක් කියලා. බැහැයි එයින් පස්සේ සුනාමිය ලංකාවට ආවා. ඒවගේ විශාල ආපදාවකට මේ ලංකාව පත් වෙන්න පටන් අරන් තියෙනවා. අදත් දවස් දෙකක් වැස්සොත් ඔබතුමා කිව්වා වගේ කන්දක් දෙකක් නාය යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හොඳව වැස්සොත් අකුණක් වැදිලා දෙන්නෙක් තුන්දෙනෙක් මැරෙන්න පටන් ගන්නවා. මොකක් හරි ලොකු කාලගුණ විපර්යාසයක් තියෙන කාල පරිච්ඡේදයක්. ඉතිං එහෙම නම් ඒකට කොහොමද අපි පළාත් සභාවක් හැටියට අපේ පළාතේ ජනතාවට අවශ්‍ය රැකවරණය ලබා දෙන්නේ කියන එක තමයි අපි කල්පනා කරලා බලන්නට ඕනේ. ඒ නිසා කාලෝචිත යෝජනාවක්. අකුණු සැර පමණක් නෙමෙයි අපි දන්නවා ක්ෂණිකව අපිට රංජීත් බණ්ඩාර ඇමතිතුමා කොහේ හිටියත් හදිස්සියේ හුළඟක් ආවොත් හදිස්සියේ ගංවතුරක් ආවොත් නාය යෑමක්

වුණොත් ක්ෂණිකව ඉන්න පළාත කුමක් වුණත් ඒ තමන්ගේ නිලධාරී කණ්ඩායම ඉස්සෙල්ලා ඒකට යොදවලා ඒ අවශ්‍ය කටයුතු සංවිධානය කරනවා කියලා අපි දන්නවා. හැබැයි අපිට සීමාවක් තියෙනවා. යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවන් පැරණි සීමාවන් තියෙන්නේ. අලුත් සීමාවන් ඒකට සකස් කර ගන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒවගේම



අලුත් ක්‍රමවේද අපිට සකස් කර ගන්න වෙලා තියෙනවා. ඒවගේම ක්ෂණිකව මෙතෙක්ට අවශ්‍ය කරන , දැන් අපි දන්නවා ශාලාව ඔබතුමා මතක් කලා ඒ ශාලාව ප්‍රදේශයේ විනාශ වෙවිවී ගෙවල් වලට වන්දි දෙන කොට පැරණි ක්‍රම පාවිච්චි කරන්න බැහැ. මොකද කෝට්ටි ගණන් වටිනා ගෙවල් තියෙන්නේ. කෝට්ටි ගණන් වටිනා බිස්නස් එක අතේ තියෙන්නේ. ඒ නිසා ඒවා දෙන ක්‍රම අලුතින් සකස් කරන්න වෙලා තියෙනවා. ඉතිං අපිත් ඉදිරියේදී යම් ක්‍රමවේද සකස් කරන්න බලාපොරොත්තුව මත අපි යම් වැඩ පිළිවෙලකට පළාත් සභාවෙන් ඔබතුමා කිවවා වගේ ඒකකයක් පිහිටුවන්න හරි අලුත් ප්‍රඥප්තියකින් මේකට බලය අරගෙන අපි ආයතනයක් බිහි කරන්න හරි වැඩ පිළිවෙලකට යායුතුව තියෙනවා. නැත්නම් නාය ගියහම අපිට ක්ෂණිකව ගිහිල්ලා කැම ටිකක් දෙන්නට එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඉඩම් හොයන්න ගිහිල්ලා කරදර වෙන එක හරි වතු අධිකාරිවරුන්ගේ සහ වතු භාමිපුතුන්ගේ පස්සෙන් ගිහිල්ලා ඉඩම් ඉල්ලගෙන පෙරැත්ත කරන එක හරි තමයි අපිට නාය යෑමෙන් පස්සේ ඉතුරු වෙන්නේ. ඒක අපිට අන්තිමට සිද්ධ වෙන්නේ ඒ උදවියට අවශ්‍ය කරන පහසුකම දෙන්න බැරි වෙනවා. එහෙම නම් අපි මේකට මොකක් හරි ක්‍රමවේදයක් සකස් කර ගන්න ඕනේ අපිට තියෙන මේ බලය ඇතුළත අපිට කරන්න පුළුවන් යම්කිසි ආයතනයක් හරි යම්කිසි දෙපාර්තමේන්තුවක් හරි ස්ථාපනය කර ගැනීමේ වැඩ පිළිවෙල. ඒ නිසා මං

කරන්නට ඕනේ. මොකද හදිසි ආපදාවක් කියන්නේ අකුණු සැර වැදීමක් පමණක් නෙමෙයි. නොයෙකුත් ස්වභාවික අපිට ඇති වෙන්නා වූ ව්‍යවසනයන් ඇති වෙන විපත්. ඒකෙදි අපිට අද දවස් දෙකක් වැස්සොත් කොයි ප්‍රදේශයේද නායයක් යන්නේ කියලා කල්පනාවෙන් ඉන්නේ. මම හිතන්නේ ඔබතුමාත් එහෙමයි. පැල්මඩුල්ල ප්‍රදේශයේ වට්ටම් තියෙන්නේ කඳු කොහෙන් නරක ආරංචියක් එයිද කියලා කොයි පැත්තෙන් කන්දක් පාත් වෙයිද නරකක් වෙයිද කියලා සැකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා අද අපිට සිද්ධ වෙනවා අපිට එවැනි තැන් හඳුනාගෙන එවැනි තැන් වලට උචිත විදිහට මාර්ග සකස් කරන්න .එවැනි තැන් වලට උචිත විදිහට නිවාස සැලසුම්කරනයක්. මේ අපේ ලංකාවේ එවැනි ක්‍රමයක් නෑ. ජපානය වගේ ගත්තහම සුනාමියට ඔරොත්තු වෙන විදිහට නිවාස ඒගොල්ලෝ සකස් කරනවා. භූවලන වලට ඔරොත්තු දෙන විදිහට නිවාස ඒගොල්ලෝ සකස් කර ගන්නවා. අපිත් ඒ යම්කිසි ස්වභාවික විපත් වලට ඔරොත්තු දෙන විදිහේ රටක් හැටියට පත් වෙමින් යනවා. එහෙම නම් අපි කොහොමද ඒවාට උචිත විදිහට නිවාස සකස් වෙන්නේ. ඒවාට උචිත විදිහට අපි කොහොමද ගම්මාන සකස් කර ගන්නේ. ඒවාට උචිත විදිහට කොහොමද අපේ මාර්ග පද්ධතිය සකස් කර ගන්නේ කියලා මේ ගැන පොඩි පරීක්ෂණ වැඩ සටහනකට යන්න වෙනවා ගරු සභාපතිතුමනි. ඒක විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කඳු සහිත ගංගාවල් සහිත විශාල පල්ලම් සහිත

හිතනවා මේ යෝජනාවන් එක්කම එවැනි ආයතනයක් බිහි කරන්නට ඒකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල ගරු ඇමතිතුමා විසින් යෝජනා කරලා අපේ පළාත් සභාවේ යම්කිසි වැඩ සංවිධායක් ඇති කර ගන්නවා නම් වටිනවා කියන එක අපි මතක් කරන්නට ඕනේ. එදා විවාදයේදී ගං වතුර ගැන මට කතා කරන්නට වුනේ නැහැ. පොඩ්ඩක් ඒ ගැනත් වචනයක් කතා

භූමි ප්‍රදේශයක් සහිත කලාපයක් අපිට තිබෙන්නේ. එහෙම නම් අපිට මාර්ග සංවර්ධනයේදී සමහර වෙලාවට අපි කපන පාර නිසා ඒ ප්‍රදේශයේ පසුකාලයේ නාය යෑමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. අපි හදන ගම්මාන නිසා ඒ ගම්මාන පිහිටලා තියන්නේ ගලක් උඩ නම් ඒ පස් කන්ද ඒකේ ජල ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගත්තොත් මේක කාලයක්



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

යන කොට හිටි වෙන්න පටන් ගන්නවා. අපි නාය යෑමක් කිව්වට සාමාන්‍යයෙන් නාය යෑමක් කියන්නේ එක තැනක පස් ටික තව තැනකට උඩින් විසි වෙලා වෙන භානියට තමයි නාය යෑමක් කියන්නේ. වැඩි හරියක් වෙන්නේ අපේ රූට්ටල යන එක. සිංහලෙන් කියනවා නම්. පස් ඇදගෙන යාම. ඇදගෙන යාම් රාශියක් සිද්ධ වෙනවා. මේකේ ප්‍රධාන දේ තමයි අපේ ක්‍රියාකාරකමුත් මේකට බලපානවා. ඒ නිසා අපි මේකට යම්කිසි ක්‍රමවේදයක් මේ ප්‍රදේශයේ මේකට හඳුනාගෙන මේ ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී අපි පිළිගත් ක්‍රමවේදයක් තුළින් මේවා කරනවා නම් අපිට ඒ වෙන භානිය අවම කර ගන්න පුළුවන්. ඒවගේම අපේ සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමා මතක් කළ අකුණු සැර වැදීමේදී සන්නායක සකස් කරන්න ඕනේ කියලා. ඇත්ත මේ සන්නායක පහුගිය කාලයේ ගැලව්වා. පරණ තියෙන විදුලි සන්නායක වලට ගරු සභාපතිතුමනි ලොකු ඉල්ලුමක් තිබුණා. මේවා හොරෙන් ගිහිල්ලා ගලවා ගන්නා ඒවාට බිස්නස් එකක් ගියා. ඒකේ තියෙන රසායනික මූලධර්ම හොයාගෙන ලෝකයට අලෙවි කළා. සමහර තැන්වල උඩ කුරු ටික තියෙනවා යට තියෙන බිමට හයි වෙන කැලි ටික නෑ. මට මතකයි ඒ කාලයේ පළාත් සභාව යටතේ රත්නපුර රෝහල ප්‍රතිසංස්කරණය කරා. ඔය විදිහට අකුණු සන්නායක එක හතළිහකට වැඩිය රත්නපුරේ හයි කරලා තිබුණා. දැන් එකක්වත් නෑ. දැන් තියෙන්නේ නවීන පන්නයේ ඒවා විතරයි. රටේ සම්මත එහෙම වෙලා තිබුණා. නමුත් එහෙම දෙයක් වෙලා තිබුණා. මිනිස්සු වටේ ගියා.

ගැලව්වා ඔය තියෙන වතු වල පරණ දේවල් විදුපත් සන්නායක පද්ධති හැරුවා. ඒ ක්‍රමය තුලින් මේ අඩුපාඩුව සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන් නම් ඒ සන්නායක පද්ධතිය අලුත් ක්‍රමවේදයක් අනුව සකස් කරන්න මං හිතන්නේ මේවෙන් අපිට ටිකක් නිදහස් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට බලපාන

සාධයක් හැටියට ක්‍රමවේදය විද්‍යානුකූල වැඩ පිළිවෙලක් තුළ ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි කියන යෝජනාව කරමින් මගේ කතාව අවසන් කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ගරු අපීත් කුමාර මැද්දෙගම මන්ත්‍රීතුමනි. මිළහට ගරු ඉදුනිල් ශාන්ත ගුණසේන ගරු මන්ත්‍රීතුමා.

**ගරු මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන**  
**கௌரவ உறுப்பினர் இதுனில் ஷாந்த குணசேன**  
**Hon.Member Indunil Shantha Gunasena**

ගරු සභාපතිතුමනි, මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අපේ විපක්ෂනායකතුමාට මෙවැනි යෝජනාවක් ගෙන ඒම පිළිබඳව. එතුමාගේ කථාවේ දී පැහැදිලි කළා මරණ 18 ක් කැගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සිද්ධ වෙලා තියනවා කියලා. ඒ වගේම විශාල වශයෙන් ගරු සභාපතිතුමනි, දේපළ භානියට පත්වෙලා තියනවා. ඒ වගේම අපේ ගොඩාක් මන්ත්‍රීවරු කථා කරනකොට ප්‍රකාශ කළ

දෙයක් තමයි දුරකථන සංඤා කුළුණු නිසා මේ අකුණු ඇති වෙනවා කියන එක. ගරු සභාපතිතුමනි, මම මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා ඉන්නකොට මේ දුරකථන කුළුණු ඉදිකරන්න අවසර ඉල්ලුවාම ගම්වාසීන්ගෙන් මේ වගේ විරෝධතා ආවා. එවකට මම විදුලි සංදේශ කොමිෂන් සභාවේ නියාමනතුමාට කථා කරලා මේ ප්‍රශ්නය අපට නිරාකරණය කරලා දෙන්න කියලා කිව්වා. එතුමා කිව්වා මේ





**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

කුළුණක් හැඳුවාම ඒ අවට මේ අකුණු වැදීම සිද්ධ වෙන්නෙම නෑ කියලා. ඒ හයි කරන අකුණු සන්නායකයෙන් ඒ අකුණ ඇවිල්ලා භූගත කරනවා කියලා තමයි එතුමා කිව්වේ. ඊට පස්සේ තමයි අපි අවසරය ලබාදුන්නේ. ඒකේ ප්‍රමිතිය පිළිබඳ තමයි දැන් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ගැන අපේ ප්‍රාදේශීය සභාවට කිව්වාට ප්‍රාදේශීය සභාවෙන් ගන්නේ ඉදිකිරීමට අවසරය විතරයි. ඉන් එහා ටික බලාගන්න ඕන විදුලි සංදේශ නියාමන කොමිෂමෙන්. නැත්නම් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන්. නැත්නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. දැන් අකුණක් ගහනවා නම් ඊට කලින් කියන්නේ අකුණු ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි. අපි ඒ පිළිබඳව මීට අවුරුදු 50 ක ඉතිහාසය අරගෙන බැලුවොත් කොහේද වැඩියෙන්ම අකුණු ගහලා තියෙන්නේ. කොයි ප්‍රදේශයේ ද වැඩියෙන්ම අකුණු ගහලා තියෙන්නේ. ඉතින් අපි දන්නා හැටියට නම් උඩුනුවර ආසනයේ ලංකාතිලක ප්‍රදේශයට තමයි වැඩිපුරම අකුණු ගහනවා කියන්නේ. ඒ නිසා අපි පළාත් සභාව හැටියට මේ වැඩිපුරම අකුණු ගහලා තියන ප්‍රදේශ භොයාගෙන, අපට ඒකට වැඩියෙන් මුදලක් වියදම් වෙනවා නම් පළාත් සභාවට මුදල් නැත්නම් රේඛීය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අපි දැනුවත් කිරීමක් කරන්න ඕන මෙන්න මේ ප්‍රදේශවලට අපට අකුණු සන්නායක හයි කරලා දෙන්න කියලා. වෙන ව්‍යසනය වළක්වා ගැනීම සඳහා.

ඇතිවෙව්ව නාය යෑම් පිළිබඳව. ඒකේ විශාලම සිදුවීම සිද්ධ වුනේ මගේ ගෙදරට කිලෝ මීටර් කීපයක් එහායින් තියන අරණායක ආසනයේ. පවුල් දහස් ගාණක් අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා. ඉතින් ඒ අය දැන් මාසයකට වැඩි කාලයක් ගරු සභාපතිතුමනි, කිසිම තමන්ගේ ගෙදර තිබ්බ තැනක්වත් භොයාගන්න නැති තැන් හැට ගාණක් තියනවා. සමහර ගෙවල් කැඩිව්ව ඒවා තියනවා. අවධානම් කියලා අයින් කරපු ඒවා තියනවා. මේ අය අර මන්ත්‍රීතුමෙක් කිව්වා වගේ සතුටින් නෙමෙයි මේ කඳවුරුවල ඉන්නේ. ගරු සභාපතිතුමනි, ඒ නිසාම තවත් පවුල් දාහකට, එක්දහස් පන්සියයකට විසඳාගත නොහැකි ප්‍රශ්නයක මුහුණ දීලා තියනවා. ඒක විසඳලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. හේතුව තමයි ළමයින්ට මාසයයි දවස් දෙකක් දැන් ඉස්කෝලේ යන්න විදිහක් නෑ. උස්සාපිටිය ශ්‍රී සුමංගල කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින්ට මාසයයි දවස් දෙකක් දැන් ඉස්කෝලේ යන්න විදිහක් නෑ. දැන් දෙමව්පියෝ ඉවසලා, ඉවසලා ඊයේ ගිහිල්ලා උද්ඝෝෂණයක් කරලා ඉස්කෝලේ ගාව. පාර හරස් කරලා. දෙමව්පියන්ගේ පැත්තෙන් සාධාරණයකුත් තියනවා. හැබැයි අර එතන රැදීලා ඉන්න අයගේ පැත්තෙන් සාධාරණයකුත් තියනවා. ඒ අයට යන්න තැනක් නෑ. ඒ කට්ටිය කියන්නේ අපි අනාථයෝ නෙමෙයි. ඇත්ත කථාව. අපි දන්නවා. අපේ හිතවත්, ඥාතීන්, හඳුනන අය හොඳට ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන තිබුණ අය. ඇදිවන පිටින් එදා

ඒ වගේම ගරු සභාපතිතුමනි, මම අද සතුටු වෙනවා, අපේ සිරිපාල කිරිඇල්ල මැතිතුමා හෙණ ගහපත් කියලා මේ සභාවේ බැණලා තියනවා දවසක්. එහෙම කියපු අපේ මන්ත්‍රීතුමා අද හෙණ ගහන එක වළක්වන්න කථා කරන එක පිළිබඳවත් මම සතුටු වෙනවා. එතකොට සන්නායකම ඕෆ් කරන්න වෙනවා ඒ වෙලාවට. මම ඒ ගැන වැඩිය කථා කරන්නේ නෑ. ඒ වගේම ගොඩාක් මන්ත්‍රීවරු කථා කළා මේ අකුණු ගැසීමට අමතරව පසුගිය දින කීපය තුළ

දුටුගෙන ආවේ. ඒ මිනිස්සුන්ට අනාථයෝ කියනවා. හිහන්නෝ කියනවා. ඒක සම්පූර්ණයෙන් වැරදියි කවුරු හරි එහෙම කියනවා නම්. අපි ඒ කට්ටියට අනාථ කඳවුරු කියන්නත් ඕන නෑ. අවතැන් කඳවුරු කියන්නත් ඕන නෑ. ආරක්ෂිත ස්ථානය කියලා අපි කියන්න ඕන. ඒ කට්ටිය ආරක්ෂිතව තියලා තියන ස්ථානය. ඒ නිසා අපේ අධ්‍යාපන ඇමතිතුමාගෙනුත්, මහ ඇමතිතුමාගෙනුත් ඉල්ලනවා මේ ඉන්න අය ඒ ඉස්කෝලෙන් ඉවත් කරන්න පුළුවන්



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ක්‍රම තියනවා. වාකිරිගල රෝහල තියනවා, එකම ලෙඩෙක්වත් නැවතිලා නෑ. ගොඩනැගිලි පහසුකම් තියනවා. සියළු පහසුකම් තියනවා. අරණායකට කිලෝ මීටර් දෙකක් තුනක් එහායි. නාරංගම්මන විද්‍යාලය තියනවා. ගොඩනැගිලි දෙකක් තියනවා. භූමිය ඕනෑ තරම් ඉඩ තියනවා. එතනින් කිලෝ මීටර් භාගයක් එහා පැත්තේ කටුගහ විද්‍යාලය වහලා තියනවා. වඩු පාසල වහලා තියනවා. ඉතින් මම මේ අදාළ නිලධාරීන්ටත් මේවා දුරකථනයෙන් කථා කරලා කීවා. මේ ඉන්න සහෝදර ජනතාව කොටස් කොටස් වශයෙන් ස්ථානගත කළා නම් ඊයේ වගේ උද්ඝෝෂණ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම හිතන්නේ ඒ අයටත් පහසුයි. භූමිය ඕන තරම් ඉඩ තියනවා. අක්කර ගණන් ඉඩ තියන ස්ථාන. පිටරටින් ආධාර ලැබිලා තියනවා කුඩාරම්. ඒවා ගහලා දෙන්නත් පුළුවන්. ගොඩනැගිලිත් තියනවා. ඒ නිසා ප්‍රධාන අමාත්‍යතුමාටත්, විශේෂයෙන්ම අපේ සමාජ සේවා අමාත්‍යතුමාටත් අදම අපේ කැගල්ලේ දිසාපතිතුමාට කථා කරලා දවස් තුන හතරක් ඇතුළත මේ ස්ථාන ටිකට තවත් අවශ්‍ය පහසුකම් තියනවා නම් අපි හදලා දීලා, ඒ ඉස්කෝලෙන් ඒ සහෝදර ජනතාව අයිති කරලා, ඒ දරුවන්ට ඉස්කෝලේ යන්න අවස්ථාවකුත් ලැබෙනවා. අර ඉන්න සහෝදර ජනතාවට කුඩු වෙලා එකට ඉන්නවාට වඩා විසිරිලා ඉන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද ගරු සභාපතිතුමනි, තව මාසයකින්, දෙකකින්, තුනකින් මේ ගෙවල් හදලා ඉවර වෙනවා කියලා කියන්න බෑ.

තවම ඉඩම් හඳුනාගෙන ඒවා පවරා ගැනීමේ කටයුතු කරලා නෑ. ඒ නිසා කී දවසක් ඉස්කෝලේ වහන්න වෙයිද ? ඒ නිසා විශේෂයෙන්ම මේ රැස්වීමෙන් පස්සේ ඔබතුමන්ලා කථා කරලා කැගල්ලේ දිසාපතිතුමාටත් කථා කරලා මේ ඉස්කෝලේ ඉන්න සහෝදර ජනතාව අයිති කරන්න කටයුත්තක් කරන්න.

ඒ වගේම මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා අපේ රංජිත් බණ්ඩාර ඇමතිතුමාට. ප්‍රධාන ඇමතිතුමා ඒ වෙලාවේ විදේශගත වෙලා හිටියත් මෙතුමා අපේ කැගලු දිස්ත්‍රික්කයට ඇවිල්ලා, අපිත් එක්ක කථා කරලා, ඒ සෑම කඳවුරකටම අපිත් එක්ක ගිහිල්ලා ඒ අවශ්‍ය පහසුකම් ටික ලබාදුන්නා. අපි ඉස්සෙල්ලාම යනකොට කිව්වේ පන්සලේ භාමුදුරුවෝ, එහෙම නැත්නම් ඒ කඳවුරේ අය කීවේ අපට පැදුරු ටිකක්, බෙඩ් ෂීට් ටිකක් දෙන්න කියලා. මෙතුමා කියපු ගමන් පැදුරු 1000 කුයි, බෙඩ් ෂීට් 1000 කුයි හැන්දෑ වෙනකොට එව්වා. තව ඉල්ලපු බඩු ගොඩාක් ලබාදුන්නා. එතුමා විතරක් නෙමෙයි ලංකාවේ සතර දිග්බාගයෙන්ම ආගම් හේදයකින් තොරව, ජාති හේදයකින්, කුල හේදයකින්, පක්ෂ පාට හේදයකින් තොරව සියළුදෙනා ඇති තරම් මිනිස්සුන්ට ආහාර ද්‍රව්‍ය ගෙනල්ලා දුන්නා. කොච්චර ගෙනාවාද කිව්වොත් පහුවදා ආපහු හරවලා යැව්වේ පොලීසියෙන් දාලා. එව්වර ලැබුණා. තවත් තියනවා මාස ගාණකට ඇති වෙන්න. ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා ඒ අපේ සහෝදර ජනතාවට ඒ විදිහට උදව් උපකාර කරපු සියළුදෙනාටම අපේ ස්තූතිය, ගෞරවය පුද කරන්න ඕන. ඒ වගේම හැකි ඉක්මණින් ඒ අයට හිටපු තත්ත්වයට නැවත පත් කරන්න රජයට සහ පළාත් සභාවට ගතයුතු සෑම ක්‍රියා මාර්ගයක්ම හැකි ඉක්මණින් අරගෙන ඒ අයගේ මානසිකත්වය හොඳ තැනකට ගෙනල්ලා ඒ අයට ස්ථිර නිවහනක් හදලා

දෙන්න කටයුතු කරන්න කියන ගෞරවනීය ස්තූතිය කරමින් මම නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தனிசான்ற கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**



ස්තූතියි ගරු ඉඳුනිල් ශාන්ත මන්ත්‍රීතුමාට. මිලගට ගරු නිමල් විජේනායක මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී නිමල් විජේනායක  
 දෙසැරඟ උග්‍රාධිපති ශ්‍රීමත් ඩී.සී.විජේනායක  
 Hon. Member Nimal Wijenayaka

අපේ විපක්ෂනායක ඩබ්ලිව්.සෝමදාස මැතිතුමා ඉතාම කාලීන වැදගත් යෝජනාවක් ගෙනාවේ. මම හිතන්නේ අපේ කුමාර මැතිතුමා ප්‍රකාශ කළ පරිදි මේක පොඩ්ඩක් පස්සට ගියේ මම හිතන්නේ පහුගිය සති දෙකකට තුනකට උඩදී ඇති වෙච්ච අයහපත් කාලගුණ තත්ත්වය නිසා.

ඊට වඩා දැනෙන හානියක් අපේ පළාතේ ජනතාවට සිද්ධ වෙච්ච නිසයි. අපට තදින්ම දැනුණා අපේ විපක්ෂනායකතුමාගේ යෝජනාව පිළිබඳව. මොකද අපේ ඇහැළියගොඩ ආසනයේ ගල්පුස්සැල්ල කියන ප්‍රදේශයේ අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා දන්නවා. රත්නායක මන්ත්‍රීතුමා දන්නවා. අපේ කරුණාපාල මන්ත්‍රීතුමා දන්නවා. ඒ ප්‍රදේශයේ පවුල් මම හිතන්නේ සියයකට වැඩි ප්‍රමාණයක් මම

හිතන්නේ මේ අකුණු සැර වැදීම නිසා හානියට පත් වුණා. තුවාල වුණා. ගෙවල්වල විදුලි පද්ධතියන් හානියට පත් වුණා. මෙවැනි විශාල අසහනකාරී තත්ත්වයකට ඒ ප්‍රදේශයේ ජනතාව වසම් දෙකක ජනතාව අසහනයට පත්වුණා. ඒකට ගම්වාසීන්ගේ ලොකු විරෝධතා, උද්ඝෝෂණ ආදිය පැවැත්වුණා. ටෙලිකොම් ටවර් එකක් ඒ ප්‍රදේශයේ කඳු මුදුනේ පිහිටුවීම නිසා. ඉතින් ඇත්තටම ඒකට මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇවිල්ලා උපදෙස් ලබාදුන්නා.

නියමිත ප්‍රමිතියට අනුව මේ භූගත කිරීම සිදුවුනේ නැති නිසා. ඉතින් අපි ඇත්තටම ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ අපි සියළුම දේශපාලන අධිකාරිය දිස්ත්‍රික් ලේකම්තුමා දැනුවත් කරලා, ඒ අවස්ථාවේ දී විශේෂ වැඩ පිළිවෙලක් සාකච්ඡාවක් පවත්වලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සියළුම නිලධාරීන් ගෙන්වලා අවශ්‍ය වැඩ පිළිවෙලක් සංවිධානය කළා. ඒක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවන්න උපදෙස් ලබාදුන්නා. ඉතින් ඒ අනුව ගම්මු සැහීමකට පත් වෙලා ස්ථිර විසඳුමක් ලබාදෙන්න වැඩ පිළිවෙලක් සැලසුම් කළා. මම හිතන්නේ මෙවැනි කුළුණු සකස් කිරීමේ දී සහාපතිතුමනි, අපි දන්නවා අර මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ පරිදි අපේ රටේ තියනවා මෙම අකුණු සැර වැදෙන හඳුනාගත් ප්‍රදේශ. අන්න එවැනි ප්‍රදේශවල මෙවැනි සංවර්ධන කටයුතු, අපි දන්නවා තාක්ෂණය අවශ්‍යයි. නමුත් එවැනි ප්‍රදේශවල මේවා ඉදිකිරීම වැළැක්වීමට උපදෙස් ලබාදිය යුතුයි. අනෙක් එක තමයි මේ අකුණු සැර වැදීම පිළිබඳව ජනතාව දැනුවත් කළයුතුයි. මේක දෙආකාරයකින් වියහැකියි. එකක් විදුලිය මගින් මෙම අකුණු සැර එනවා. අනෙක් එක තමයි ගුවනින් එන අකුණු සැර. ඉතින් අකුණු සන්නාහක සවි කරලා විදුලි පද්ධතිය හරහා එන ඒ විදුලි සැර නවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ජනතාව දැනුවත් කළයුතුයි. ඒකට තාක්ෂණය තියනවා දැන්. විදුලි පරිපථය හරහා එන ඒවාට බ්‍රේකර්ස් සවි කළහැකියි.

ගුවනින් එන ඒවාට අකුණු සන්නාහක සවි කළයුතුයි. ජනතාව දැනුවත් කිරීමට තමයි මම හිතන්නේ වැඩ පිළිවෙලක් සකස් කළයුත්තේ. අපි දන්නවා දුරකථන වගේ දේවල් පාවිච්චි කිරීමේ දී වෙන හානි. ඒක වාස් කරන ගමන් කලා කළොත් තමයි අනිවාර්යයෙන්ම වදින්නේ අකුණු සැර. එවැනි තත්ත්වයක් තියනවා. ඒ වගේම අපේ ගම්මු වැල් පොටවල් ගැට ගහනවා ජනේලයේ තියන කම්බියේ. ඒ නිසා මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක්. එහෙම



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

කරන එක තමයි ඉතාමත්ම වැදගත් වන්නේ. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා විපක්ෂනායක සෝමදාස මැතිතුමාට. එතුමා කාලීන යෝජනාවක් ගෙනාවේ. මේක විවාදයට පමණක් සීමා කරන්නේ නැතුව අපි හැමදෙනාම ප්‍රකාශ කළ පරිදි විශේෂ වැඩ සටහන් සකස් කරලා ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. ස්තුතියි !

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன*  
*Hon.Chairman Kanchana Jayarathna*

ස්තුතියි ! ගරු නිමල් විජේනායක මන්ත්‍රීතුමාට. මිලඟට ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල මැතිතුමා.

සිදුවී තිබෙන්නේ කැගලූ දිස්ත්‍රික්කයේ. ඒ තුළ අපි කැගලූ දිස්ත්‍රික්කයේ සියළුම මන්ත්‍රීවරු වශයෙන් ඒ ගැන ගියවුනා. විශේෂයෙන්ම ඉඳුනිල් මන්ත්‍රීතුමාගේ ප්‍රදේශයේ එතුමාගේ නිවස අසල අභිංසක ජනතාවක් තමයි ඒ පීඩාවට පත්වුනේ. ඒ පිළිබඳව අපි දිගින් දිගටම කථා කරන්න අවශ්‍ය නෑ. නමුත් අද මේ යෝජනාව කාලෝචිතයි කියන අතර, ඒ අභිංසක ජනතාවට අපි මහජන නියෝජිතයෝ හැටියට පක්ෂ විපක්ෂ හේදයකින් තොරව, ජාති ආගම් හේදවලින් තොරව කරන්නට පුළුවන් උදව් උපකාර තිබේ නම් කිරීම අපේ යුතුකම හා වගකීම කියන එක මතක් කරමින් සබරගමුව පළාත් සභාවෙන් කළයුතු සෑම සුභ කටයුත්තකටම අපි අපේ කණ්ඩායමත්, විපක්ෂයේ කණ්ඩායමත් එකඟව කටයුතු කරනවා කියන පණිවිඩය දෙමින් ඒ අයට සහනයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි !

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன*  
*Hon.Chairman Kanchana Jayarathna*

ස්තුතියි ! සිරිල් පල්ලෙපොල ගරු මන්ත්‍රීතුමා. මිලඟට ගරු ජී.එම්.කරුණාපාල මන්ත්‍රීතුමා.

*ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල*  
*கௌரவ சிரில் பல்லேபொல*  
*Hon.Member Cyril Pallepola*

ගරු සභාපතිතුමනි, අපේ විපක්ෂනායකතුමා ගෙනාපු යෝජනාව බොහොම කාලෝචිතයි. ඒ වගේම අපි මතක් කරන්න ඕන මේ අකුණු සැර වැදීමෙන් සහ අපේ කැගලූ දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් බැලුවාම වැඩියෙන්ම විපත්



ගරු මන්ත්‍රී ජී.එම්.කරුණාපාල  
 ගෙනුම්භුරු ඒ.එම්.කරුණාපාල  
 Hon. Member G.M.Karunapala

කලා නොකර ඉන්න හැදුවේ මේ ඔක්කෝම කරුණු ටික කියවුන හින්දා. ආපදා අවස්ථාවේ දී ගොඩාක් දුකට පත්වුනා රන්තපුර හා කෑගල දිස්ත්‍රික්කයේ අය. ඒ අනුව ජනයාගේ සහභාගිත්වයෙන් විශාල උදව් උපකාර ටිකක් කළා. සිරිපාල කිරිඇල්ල ගරු මන්ත්‍රීතුමා කිවවා, විජේනායක මන්ත්‍රීතුමාත් කිවවා, මේ හෙණ වදින ආකාරය. ඒකට දැඩි විරෝධයක් පාලා අපි කටයුතු කළා. හැබැයි මොනවා වුනාද කියලා තවම පිළිතුරක් නම් ලැබීලා නෑ නේද මන්ත්‍රීතුමා? නව තාක්ෂණය අනුව මේ සියල්ල වැඩි වුනා කියන මතයේ මම ඉන්නේ. සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමා කිවවා ඇමරිකාවේ එදා වැඩ පිළිවෙලට වාසුදේව නානායකිකාර මන්ත්‍රීතුමාත් එක්ක දැවැන්ත විරෝධයක් පෑවා කියලා. පහුගිය සතියේ වුන සිද්ධියක් මත මේ ජාත්‍යන්තර ආයුධ වෙළෙන්දෝ හරි සතුටට පත්වෙලා තියනවා පහුගිය සතියේ ස්ථානය හා මොනවත් කියන්නෙ නෑ. මොකද අරකෙන් උස්සන්න පුළුවන් හින්දා. මගේ මතය ඒකයි. ජාත්‍යන්තර ආයුධ විකුණන්නන්ගේ සංවිධාන හා රටවල් හරි කැමැත්තෙන් ඉන්නවා මේ වකවානුවේ. ඒ එක්කම නව

තාක්ෂණයේ දියුණුව මත ඇති වුන විපර්යාසය නිසා සෝමදාස ගරු මන්ත්‍රීතුමා කියපු ආකාරයට හෙණ වැදීම් හා අනෙකුත් නාය යෑම් මේ සියල්ලට හේතු වුනා කියන මතයේ මම ඉන්නේ. ඒ මොනවා වුනත් අපේ අගමැතිතුමා පහුගිය සතියේ ප්‍රකාශනයක් කළා, අවිස්සාවේල්ල කිට්ටුව තැනකට ඇවිල්ලා. ඒකෙන් විශාල පාඩුවක් ඒ විපතට පත් වෙව්ව අයට, නොකියා බෑ ඒක. විපතට පත් වෙව්ව අයගේ සියළු සම්පාදනය රජය කරනවා කිව්වාම අනේ ඉතින් අර අභිංසක මිනිස්සු වතුර

බෝතලයක් අරගෙන යන එකත් නැවැත්වුවා. මේ ඉතිහාසයේ ඉඳලා මේ රටේ ඇති වුන විපත් සියල්ලට රජයකට වැඩියෙන් උදව් උපකාර කළේ මහජනයා. රජයකට කරන්න බෑ මේ තත්ත්වය. මේක තේරුම් නොගැනීම නිසා ඉදිරියේ ඇති වෙන විපත් හා විවිධ දේවල්වල දී මහජනයා පොඩ්ඩක් මේ මාතෘකාවලින් බැහැර වීමේ සිද්ධාන්තයක් තියනවා. ඒක හින්දා ගරු ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කරන්නේ සිහිපත් කරන්න තම තමාගේ නායකයින්ට, මේ සියල්ල රජයට කරන්න බෑ. අද බලන්නකෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද ජපානයේ. ජපන් ආධාරයක් දුන්නා ආණ්ඩුවට මිලියන ලක්ෂ දහයක්. අද ජපානයේ ඉන්න ව්‍යාපාරික මහත්වරු මේ ව්‍යාසනයට උදව් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෞද්ගලික ධනයක් ලබාදෙනවා. මේක තමයි පැතිකඩය.

එහෙම නම් මම වැඩි කාලයක් ගන්නේ නෑ. මම ඉල්ලීමක් කරන්නේ, මේ සියළු විපත්වල දී මම සිහිපත් කරනවා රංජිත් බණ්ඩාර ගරු ඇමතිතුමා සෑම දෙයක් ගැනම සොයා බලා අවශ්‍ය ආධාර උපකාර කරන්න අපට ශක්තියක් ලබාදන්නා, මම සිහිපත් කරනවා. ඒ හින්දා වැඩි වැඩියෙන් ඒ අමාත්‍යාංශයට සල්ලි ලැබෙනවා නම් අපි සතුටු වෙනවා. අපි වියලි ආහාර පාර්සලයක්

ඉල්ලුවාම දුන්නා. කෑම පාර්සල් ටිකක් හදන්න සල්ලි ඉල්ලුවාම දුන්නා. ඔරු අඟුල් ටිකක් ඉල්ලුවාම අපට ඒක ලබාදුන්නා. නිවාස ආධාර වැඩ පිළිවෙලක් සඳහා අපට සහය දුන්නා. නමුත් මේ සියල්ලට තියන මුදල ප්‍රමාණවත් මදි සමාජ සේවා අමාත්‍යාංශයට පළාත් සභාවේ. මධ්‍යම ආණ්ඩුවටත් මදි මේක. එහෙම නම් අපට කරන්න තියෙන්නේ විවිධ ආධාර සම්පාදනය කර ගැනීමේ වැඩ කටයුත්තකට පිවිසීම. එහෙම නම් මෙහෙම කටයුතු කරලා නව තාක්ෂණය අපි තවත් උපයෝගී



**සබරගමුව පළාත් සභාව**  
**ආරක්ෂක මාකාණ සභාව**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

කර ගනිමින් නාය යැම හා විවිධ අපට ඇති වෙන විපත්වලින් වැළකීමේ වැඩ පිළිවෙලකට යා යුතුයි කියන මතයේ සිටිමින් ගරු සෝමදාස මන්ත්‍රීතුමාට අපි ස්තූතිවන්ත වෙනවා කාලීන මාතෘකාවක් ගෙන ඒම පිළිබඳව.

**ගරු මන්ත්‍රී එම්.වයි.එම්.ඉල්ලාර්**  
**දෙණරා උග්‍රාඨිඤ්ඤා ආරක්ෂක මන්ත්‍රී**  
**Hon.Member M.Y.M.Ifilar**

**ගරු සභාපති කංචන ජයරත්න**  
**දෙණරා ත්‍රිකුණාමරු කුමාරතුංග ජයරත්න**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! ගරු ජී.එම්.කරුණාපාල මන්ත්‍රීතුමා.

**ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක**  
**දෙණරා උග්‍රාඨිඤ්ඤා ජේ.එල්.රත්නායක**  
**Hon.Member K.L.Ratnayake**

බාධා කරනවා නෙමෙයි සභාපතිතුමානි, මේකුමා ගෙනාපු යෝජනාව කාලෝචිත යෝජනාවක්. සබරගමුව ලොකු ආපදාවකට ලක් වෙච්ච මොහොතක්.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**දෙණරා ත්‍රිකුණාමරු කුමාරතුංග ජයරත්න**  
**Hon.Chairman Kanchana Jayarathna**

ඔබතුමාට වෙලාව තියනවා ගරු මන්ත්‍රීතුමා කපා කරන්න. මිලහට ගරු මන්ත්‍රී බී.ආරියවංශ මැතිතුමා. එතුමා සභාවේ නැහැ. මිලහට ගරු මන්ත්‍රී යෙහියා එම්. ඉල්ලාර් මැතිතුමා.

ගරු සභාපතිතුමානි, අපේ විපක්ෂනායකතුමා විසින් ගෙන එන ලද ඉතාමත්ම වැදගත් මේ කාල වකවානුව තුළ, පළාත තුළ සිදුවෙන ආපදා තත්ත්වයන් සහ දරුණු අකුණු සිදුවෙන කැගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක තුළ බහුලව සිදුවෙන බව ඉතාමත්ම පැහැදිලියි. එකක් තමයි අපි නගරබද සහ සමහර ගම්බද ස්ථානවල විදුලි කණු සිටුවීම තුළ අපි දකින දෙයක් තමයි ගරු සභාපතිතුමානි, අපි දැක්කා සමහර කුළුණු හිටවලා තියනවා ඩයලොග් කුළුණු කියයි. මොබ්ටෙල් කුළුණු කියයි. විවිධ නම්වලින් විවිධ දුරකථන සඳහා භාවිතා කරනු ලබන කුළුණු සිටවලා තියන අවස්ථා අපි දැකලා තියනවා. ඉස්සර අපි දැකපු දෙයක් තමයි ඒවා හිටවනකොට ඒ අසල තියන ප්‍රදේශ ආවරණය වෙන විදිහට යම් හෙයකින් මේවාට අකුණු ඇදලා ගන්න ක්‍රමවේදයක් අනුගමනය කලා. නමුත් අද තියන තත්ත්වය ගත්තාම ඒ සියල්ලම ඉදිරියට විසි කරලා ගෙවල් දොරවල්වලට වදින සහ මිනිස්සුන්ට අනතුරුදායක වෙන තත්ත්වයට මේක පත්වෙලා තියනවා. ඒ වගේම තමයි අපේ විපක්ෂනායක සෝමදාස

මැතිතුමා විසින් ඒ තුළින් මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් අපේ සමාජ සුභ සාධන ගරු ඇමතිතුමාට කරන්න පුළුවන් කමක් තියනවා. මීට ඉහත දී මට මතකයි අපේ හිටපු පද්මසිරි ඇමතිතුමා අකුණු සන්නායක සවි කරමින් මේ කටයුත්ත ඉතා සාර්ථකව කරගෙන ගියා. ඉස්සර අපි දැක්කා ඉස්පිරිතාලවල මේ වගේ අකුණු සන්නායක සවි කරලා ආරක්ෂා වුනා. අද ඒ සියල්ල යල් පැන ගියා වගේ ඉවත් කරගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා අපට මේ තුළ විශාල ලෙස හානිදායක දේවල් වෙන් පුළුවන්. විපක්ෂනායක සෝමදාස මැතිතුමා ගෙනාපු යෝජනාව ඉතා වැදගත්.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

මේක දැන් කාලීන අවශ්‍යතාවයක් විදිනට තෝරා බේරා අරගෙන මේ අකුණු සැරවලින් වෙන භානිය අවම කිරීමටත්, ජීවිත අනතුරට ලක් කිරීම අවම කිරීමටත් මේ සඳහා වැඩ පිළිවෙලක් අනුගමනය කරමින් පසුගිය කාලයේ අපි ක්‍රියාත්මක වෙව්ව ඒ ක්‍රමයන් අනුගමනය කරමින් මේක ඉදිරියට ගෙන යමින් මේකට යහපතක් කරන්න අවස්ථාවක් උදව්වා කියලා ප්‍රාර්ථනා කරමින්, මෙම යෝජනාව කාලීන යෝජනාවක් බව ප්‍රකාශ කරමින්, මෙම යෝජනාව ස්ථිර කරමින් මෙම යෝජනාව අපේ ගරු අමාත්‍යතුමාට ක්‍රියාත්මක කරලා, සබරගමුව පළාත තුළ මෙයින් වෙන භානිය අවම කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! ගරු යෙහියා එම් ඉල්ලාර් මන්ත්‍රීතුමාට. මිලභට ගරු නමින්ද අනුරප්‍රිය මන්ත්‍රීතුමා.

**ගරු මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය**  
**கௌரவ நமிந்த அனුரபிரிய**  
**Hon.Member Naminda Anurapriya**

ගරු සභාපතිතුමනි, අපේ විපක්ෂනායකතුමා ඉතාම කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කලා. පහුගිය සභාවෙන් මට මතකයි සභාවේ කටයුතු සියල්ලම අත්හිටුවලා මේ ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කලා. ඒ වගේම පහුගිය සභා වාරයෙන් පස්සේ මේ ගතවෙන කාල සීමාව පශ්චාත් ආපදා කාල සීමාව. අපට

ගතවුන දවස් කීපය ආපදා තත්ත්වය අරණයක සිද්ධියත් එක්කලා, රත්නපුරේ ගංවතුරත් එක්කලා ගතවුන ඒ කෙටි කාලය තුළ අපි විශාල අත්දැකීම් ලැබුවා මෑත කාලයේ දී ලබපු විශාලතම ව්‍යාසනවලට ගොදුරු වෙව්ව පළාත් සභා ප්‍රදේශයක් හැටියට, පළාතක් හැටියට අපට ගොඩාක් අත්දැකීම් තිබෙනවා. ඉතින් එහිදී ඇත්තටම අපේ සෝමදාස මන්ත්‍රීතුමා අකුණු සැර ගැන කථා කළේ. ඊට ප්‍රථම මම මතක් කරන්න අවශ්‍යයි අකුණු අනතුරුත් එක්ක ඇති වුන ව්‍යාසනය හේතුවෙන් උදාහරණයක් හැටියට අපි හිතමු ඇලපාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගත්තාම ගංවතුරට යට වෙනවා. හැමදාම ගංවතුරට යට වෙන්නේ එකම කොටසක් නිසා අපට පුළුවන් ඒවා කලාප හැටියට නම් කරලා අපි රජයේ නිලධාරීන් වෙන්න ඉස්සෙල්ලා ස්වේච්ඡා කණ්ඩායම් හදලා නියලා ඊට පස්සේ ඒ ගමේ ප්‍රදේශයේ හෝ තිබෙන වෙළඳ සැලක්, සමූපකාරයක් හෝ තෝරලා ඒ අවතැන් වෙන පිරිසට අවශ්‍ය සහන, කෑම ටිකක්, ආහාර ටික, ඒ වගේම අවශ්‍ය ප්‍රවාහන කටයුතු ඒවා ඒ අයටම ඉටුකර ගන්න පුළුවන් සාමාන්‍ය සෙනසුරාදා දවසක වගේ ගංවතුරක් ආවොත්, රාත්‍රී කාලයකට ගංවතුරක් ආවොත් උදේ වරුවක්, දවසක් විතර යනකල් මිනිස්සු අවතැන් වෙලා ඉන්නවා රජයේ කටයුතු කෙරෙන කල්.

ඉතින් ඒ නිසා වාර්ෂිකවම ආපදාවට, ගංවතුරට ලක්වෙන ප්‍රදේශ හැටියට අපට පුළුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්, ඒ වගේම පළාත් සභාවන්, ඒ වගේම ප්‍රාදේශීය සභා වගේ ආයතන සියල්ලක්ම ඒකරාශී කරලා මේවාට විසඳුම් හොයන්න. ඉතින් ඒ නිසා මම අපේ සෝමදාස මන්ත්‍රීතුමාගේ යෝජනාවටම ඉදිරිපත් කරලා නියනවා නිතරම සුදානමින් සිටිය යුතු ප්‍රදේශයක් හැටියට කැගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකම තිබෙනවා. ඉතින් ඒ නිසා මේවා පිළිබඳව නිවැරදි වැඩ පිළිවෙලක් අපි ස්ථාපනය කළයුතුයි. අපේ සමාජ සේවා ඇමතිතුමා අපේ රංජිත් බණ්ඩාර මැතිතුමා ඒ සෑම සියළු අවස්ථාවකදීම ඇත්තටම මැදිහත්



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

වෙලා කටයුතු කළා. මේ අකුණු තත්ත්වය පිළිබඳව යමක් මම කිවයුතුයි. ඇත්තටම පහුගිය කාල සීමාව තුළ අපි ඒක අත්දැකීමක් දැක්කා. අපේ සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමාත්, ඇහැළියගොඩ මන්ත්‍රීතුමාත්ලා සියළුදෙනාම අපි ගියා. පුස්සැල්ල ප්‍රදේශයේ ගල්පුස්සැල්ල කියන ප්‍රදේශයේ තිබෙනවා දුරකථන කුළුණක්. ඒ කුළුණ හරහා තමයි තවත් කුළුණු 50 කට, 60 කට අවට ප්‍රදේශයට ඒ තරංග යොමු කරන ප්‍රධාන මධ්‍යස්ථානය. හැබැයි මේක පිහිටලා තියෙන්නේ ගලක් තියන ස්ථානයක. ගමේ අය කියන විදිහට මේකේ භූගත කම්බි පද්ධතිය අකුණක් වැදුනාම ඒක පොළවට පරින වෙන ඒ කම්බි ධාරාව නියමිත ප්‍රමාණයට පොළව යටට දාලා නෑ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලට කැඳවලා, ආපදා කළමනාමණ එකටත් කැඳවලා ඒ කුළුණ ක්‍රියාකාරීත්වය නතර කරලා ගම්මුත් එකතු වෙලා ඒ පිළිබඳව කටයුතු කළා. ඒකත් අපට දුරකථන කුළුණ හරහා අකුණු වදින්නේ නෑ කියන එකට හොඳ උදාහරණයක් තියනවා. සමහර කුළුණුවල නිසි ප්‍රමිතිය නෑ. අපි ඒක අත්දැකීමෙන් දැක්කා. ඉතින් ඒ නිසා ඒ ගල්පුස්සැල්ල ප්‍රදේශයේ ගෙවල් 10 කට, 12 කට පමණ අකුණු වැදිලා තිබුණා. තුවාල වෙලා තිබුණා. ඒ වගේම නිවාසවලට හානි

වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ඒවා පිළිබඳව දුරකථන කුළුණු ඉදිකිරීමේ දී විශේෂයෙන්ම භූගත කම්බි නිවැරදිව තිබෙනවාද? එහෙම නැත්නම් ඒවා පිළිබඳව තිබිය යුතු ප්‍රමිතිය මොකක්ද කියන කාරණාව අපේ ජනතාවට, එහෙම නැත්නම් ඒ අදාළ ආයතනවලට දැනුම් දියයුතුයි. එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ ජනතාවට දැනුම් දියයුතුයි. ඒ පිළිබඳව මම යෝජනාවක් විදිහට ඉදිරිපත් කරනවා අපේ පළාත් සභාවේ. ඇත්තටම මම අත්දැකීමෙන් දැකපු හැටියට සියළුම දුරකථන කුළුණු හරි ප්‍රමිතියකට හදලා තියනවා ද කියන එක නැවත පරීක්ෂණය කරන්න කියලා මේ අකුණු අනතුරු වැඩිවෙලා තියෙන්නේ ඒක කියලා ජනතාව

කියනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව දැනුම තිබෙන විද්වත් අය හොයලා, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හරි හොයලා ඒ පිළිබඳව නැවත සමීක්ෂණයක් කරලා ජනතාවට ජීවත් වීමට සුදුසු පරිදි මේවා ස්ථාපනය කරලා තියනවාද කියන එක ඒ ආයතන එක්ක එකතු වෙලා කටයුතු කරන්න කියන යෝජනාවක් මේ අවස්ථාවේ දී ඉදිරිපත් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன*  
*Hon.Chairman Kanchana Jayarathna*

ස්තූතියි ! ගරු නමින්ද අනුරප්‍රිය මන්ත්‍රීතුමාට. මිලභට කේ.එල්.රත්නායක මන්ත්‍රීතුමා.

*ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක*  
*கௌரவ உறுப்பினர் கே.எல்.ரத்தநாயக*  
*Hon.Member K.L.Ratnayake*

ගරු සභාපතිතුමනි, විපක්ෂනායක අපේ සෝමදාස මැතිතුමා ගෙනාපු යෝජනාව කාලෝචිත යෝජනාවක්. මම හිතන්නේ සබරගමුවම කම්පනයට පත් වූන කාල පරාසයක්. දේශපාලන හේදයකින් තොරව, නාය යෑම්, ගංවතුර ඒ සියළු දේවල්වලට ලක්වුනා. මම හිතන්නේ අරණායක ප්‍රදේශයේ තමයි විශාලතම නාය යෑමට ලක් වුනේ. ඒ ලක්වීමත් සමඟම කැගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක දෙකේම





සබරගමුව පළාත් සභාව  
 පාලකයාගේ කාර්යාලය  
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

විශාල ආපදාවකට ලක්වුනා. ඇහැළියගොඩ විනරක් ඔබතුමා දන්නවා ඇහැළියගොඩ නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනෙක් ඉන්නවා සබරගමුව පළාත් සභාව තුළ. ඒ අයත්, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සියළුදෙනාත් කඳවුරු මම හිතන්නේ 12 ක්, 13 ක් තිබුණා, මේ සියල්ලට ගියා. ඒ නිසා මෙතෙක් විශාල පිරිසක් අවතැන් වෙලා හිටියා. සියළුම මහජන නියෝජිතයෝ ඒකට මැදිහත් වෙලා පුළුවන් ආකාරයකින් සියළුදෙනාම ඒ අයට ආහාර පාන, වියලි සලාක දුන්නා. රංජීත් බණ්ඩාර ගරු ඇමතිතුමා මට හම්බ වුනේ නැති වුනත් මම හිතන්නේ කරුණාපාල මන්ත්‍රීතුමාත් එක්ක ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කළා. හැබැයි අපි දිගින් දිගටම මෙහෙම කපා කරගෙන යනකොට වහින වෙලාවට වැස්ස එනකොට, ගංවතුර තර්ජනය තියනකොට කපා කරනවා. හැබැයි වැස්ස නිමා වුනාට පස්සේ මේ සියල්ල සියළුදෙනාටම අමතක වෙලා යනවා. ඉතින් මෙහෙම බරපතල කාරණාවක් තියනවා. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තියනවා. මම එදාත් කිව්වේ රත්නපුර දිස්ත්‍රික්කයටම ඉන්නේ දෙන්නයි.

සති කීපයක් ඒ කඳවුරුවල සිටියත් තවත් කීප පොළක සාමාන්‍ය ජනතාව ඉන්නවා.

ඒ වගේම තමයි ගංවතුර උවදුරත් මම හිතන්නේ සමන් දෙව් හාමුදුරුවන්ට බුදුබව අත්වෙන්න අපට ගංවතුර තර්ජනය මහා ලොකුවට එල්ල වුනේ නෑ. ඒකත් එල්ල වුනේ කැගල්ල දිස්ත්‍රික්කයේ තල්දූව ප්‍රදේශය සහ කැළණි මීටියාවකට තමයි. එතනදීත් විශාල පිරිසක් ආපදාවට ලක් වුනා. මුළු සමස්ත රටේ දිස්ත්‍රික්ක 22 කට මේක බලපෑවා. මේ බලපානකොට ඇත්තටම සමස්ත රටේ ජනතාව පක්ෂ හේදයකින් තොරව අපේ ගරු ඉදුනිල් මන්ත්‍රීතුමා කිව්වා වගේ පුළුවන් තරමින් ඒ අයට සහන ලබාදුන්නා. අරණායකට යනකොට පොලීසියෙන් හරවලා එව්ව බවත් ප්‍රකාශයට පත් වුනා. දැන් හැබැයි අපට ලොකු වගකීමක් තියනවා. මේවා සියල්ල පරීක්ෂණය කරලා මධ්‍යම රජයේ වෙන්න පුළුවන්, පළාත් සභාවේ වෙන්න පුළුවන්. මේකට බරපතල මැදිහත් වීමක් වෙලා මේ මිනිස්සුන්ට කඩිනමින් සහන සලසා දීම සහ නැවත පදිංචි කිරීම. මට මතකයි කරුණාපාල ගරු මන්ත්‍රීතුමා දන්නවා

හැබැයි මේක ආපදාවට ලක් වුනාට පස්සේ තමයි මේ දෙන්නන් යන්නේ මේ සියල්ල හොයන්න. පායන කාලයට ගිහිල්ලා හොයන්න බැරි වෙනවා ඇති මම දන්න හැටියට. ඒ කෙසේ වෙතත් මේක කඩිනමින් කළයුතුයි කියන කාරණාවේ දී සියළුදෙනාම ඉන්නවා කියලා මගේ විශ්වාසය. මම කපා කරන්න පුළුවන් අයට කපා කරලා කිව්වේ ආපදාවක් නැති දිස්ත්‍රික්කවල ගොඩනැගිලි පර්යේෂණ ආයතනවල ඉන්න සියළුම දෙනා ගෙනල්ලා මේක පරීක්ෂාවකට ලක් කරලා ජනතාවගේ බිය සැක ඇරලා ඒ ස්ථානවල පදිංචි කරන්න. නැත්නම් ඉවත් කරන්න කටයුතු කරන්න කියන කාරණාව ගරු සභාපතිතුමනි. ගරු ඇමතිතුමනි, එහෙම කඩිනම් ක්‍රමවේදයකට යන්න බැරිව නම්

අස්ගඟුල නාය ගිය අවස්ථාවේ දී ඉඩම් ලබාදුන්නා. හැබැයි ඒ ඉඩම් ලබාදුන්නාම වුනේ ඒ ඉඩම් ටික විකුණලා නැවත ගිහිල්ලා ඒ අස්ගඟුලෙම පදිංචි වුනා. ඒ අයම නැවත වාරයක් නාය යෑමේ තර්ජනය එනවා කියලා නැවත වරක් ගිහිල්ලා කඳවුරුගත වෙනවා. මේක බරපතල කාරණාවක්. එතන විතරක් නෙමෙයි නාපාවලත් එහෙමයි. හැබැයි ඉඩම් ලබාදුන්නාට පස්සේ පායනකොට ඒ ටික විකුණලා ඉවර වෙලා ගරු ඇමතිතුමා එතනම පදිංචි වෙනවා.

මෙන්න මේ කාරණාව දැඩි සේ සලකලා ඒ අය ඉවත් කළා නම් ඒ අය පදිංචි කරන්න, මොනම ආණ්ඩුවක් ආවාත්, මේ



රටේ පවතින මොනම ආණ්ඩුව ආවත් ඒක කරන්න බෑ. ඒ නිසා ඉඩම් ලබාදන්නා නම් ඒ ඉඩම් ලබාදන්න අය ගිහිල්ලා පදිංචි වෙන්න ඕන. අරවා සියළුම ඉඩම් රක්ෂිත බවට පත් කරන්න ඕන කිසි කෙනෙකුට ඇතුළත් නොවෙන්න. එහෙම නම් මේවා රජයකට හෝ, පළාත් සභාවකට හෝ, ප්‍රාදේශීය සභාවට හෝ ඕනෑම අයෙකුට ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ බරපතල කාරණාවක්.

ඒ වගේම තමයි කරුණාපාල ගරු මන්ත්‍රීතුමා කථා කරනකොට මම නැගිටිමට පොඩි උත්තරයක් දෙන්න. මොකද මෙතුමා කිව්වා අර සාලාවේ සිද්ධිය තුළ ජාත්‍යන්තර වෙළෙඳන්ට ලොකු රුකුලක් වුනා කියලා සාලාව හමුදා කඳවුරේ බෝම්බ පිපිරීම. හැබැයි පහුගිය කාලයේ තිබුණා මොනවා හරි යම් සිද්ධියක් වුනාද මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්නේ. ඒ නිසා මම කියන්නේ මෙතුමා කියන කාරණාව නෙමෙයි. හැබැයි මට පොඩි සැකයක් තියනවා මේ ගංවතුර සහ නාය යෑමත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද

කියලා. ඔබතුමන්ලා විශ්වාස කරනවා ඇති මේ පළාත් සභාවේ 2004 ඉදලා අවුරුදු දෙකක් විතරයි නොහිටියේ. හැබැයි කොයි විටකවත් මම පළාත් සභාවට සභාපතිතුමාට හෝ මහ ඇමතිතුමා ඇතුළු කැබිනට් එකට බොරුවට ඇගිල්ල දික් කරන්නේ නෑ. කාට වුනත් වැරදි නම් වැරදියි කියන කාරණාව මත ඉදගෙන අපි ඇගිල්ල දික් කරලා තියනවා. ඕනෑම රජයකට වෙන්න පුළුවන්. බරපතල කාරණාවක් තමයි මේක. මේක වැරදියි මේක වැරදියි කියලා ඇගිල්ල දික් කරලා නෑ. ඒක තමයි මම කිව්වේ. අර ඉස්සර කියනවානේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. ඒ නිසා මම ඒකයි කිව්වේ. හැබැයි මොකද මේක මිනිස්සු, ජනතාව නැත්නම් යම් යම් මේ පළාත් සභාවේ ඉන්න අය නෙමෙයි. මහජන නියෝජිතයෝ අර්ථ කථනය කලා

මේකත් යහපාලනයේ වැරද්දක් ද කියන එක. එහෙමත් කලා. හැබැයි මම දන්නේ නෑ ඒ අය මොන ජාතියේ උදවිය ද කියන එක මට බරපතල කාරණාවක් ගරු ඇමතිතුමනි. යම්කිසි ව්‍යාසනයක් එනකොට ඒකත් පවතින ආණ්ඩුවට ගහනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තිබුණා. සුනාමි ව්‍යාසනය ආවා. අපි කිව්වේ නෑ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව හින්දා මේ සුනාමි ආවා කියලා. හැබැයි ඒ සුනාමි ආව මොහොතේ දී සමස්ත රටේ ජනතාවම ගිහිල්ලා ඒ සුනාමියට හසුවූ මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන්කම ලැබුණා. එදා ඇගිල්ල දික් කළේ නෑ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට. ඒ නිසා මම කියන්නේ ඒ වැරදි අර්ථ කථන දෙන්න එපා. මෙහේ ගංවතුර නාය යෑම් සිද්ධි වෙනකොට බංග්ලාදේශයේ ලක්ෂ 5 කට අධික පිරිසක් අවතැන් වුනා. මෙහේ 487,000 ද කොහේද. මේ වෝදනා එල්ල කරනකොට මොනම ආණ්ඩුවක් නෙමෙයි, මේ පළාත් සභාව තුළත් ඉන්නවා හයිබ්‍රිඩ් මන්ත්‍රීවරු. ඇත්ත කථාව එයයි. ඒ නිසා අපි හැම වෙලාවේම ඇගිල්ල දික් කරනකොට අපි හදවතට එකඟව ඇගිල්ල දික් කළයුතුයි ගරු

සභාපතිතුමනි. ඒ නිසා එහෙම මතක් කරන අතර, අපේ රංජීත් බණ්ඩාර ගරු ඇමතිතුමාට බරපතල කාරණාවක් තියනවා අමාත්‍යාංශයේ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මධ්‍යම රජයේ තිබුණාට සබරගමුව පළාත් සභාව තුළ ඕක නෑ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියලා එකක් නෑ. ඒකට ඔබතුමාගේ අමාත්‍යාංශයට මේවා කරලා එකක් තියනවාද? මම දන්නේ නෑ. ඒ නිසා මම කියන්නේ සබරගමුව පළාත් සභාව තුළත් ඒක ස්ථාපිත කළයුතුයි. ඒ නිසා මම යෝජනා කරනවා මේ අමාත්‍යාංශයට ඒකත් අනුයුක්ත කරලා නිලධාරී පිරිසක් යොදවලා ඒ අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින්, ගෙනාපු යෝජනාව කාලෝචිත යෝජනාවක් බව ප්‍රකාශ කරමින්, එම



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

යෝජනාව නැවතත් ස්ථිර කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි !

*ගරු සභාපති කංචන ජයරත්න*  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன*  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! කේ.එල්. රත්නායක මන්ත්‍රීතුමනි. මිලභට පිළිතුරු කථාව කිරීම සඳහා ගරු අමාත්‍ය රංජිත් බණ්ඩාර ඇමතිතුමාට ආරාධනා කරනවා.

*ගරු අමාත්‍ය රංජිත් බණ්ඩාර මැතිතුමා.*  
*கௌரவ அமைச்சர் ரஞ்சித் பண்டார*  
**Hon. Minister Ranjith Bandara**

ස්තූතියි ! ගරු සභාපතිතුමනි, අපේ විපක්ෂනායකතුමා සෝමදාස මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවේ අකුණු සන්තායක සම්බන්ධව සහ අකුණු සැර

වැදීම සම්බන්ධයෙන් තමයි විශාල වශයෙන්ම ඒ යෝජනාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. දැනට මම හිතන්නේ සබරගමුව පළාත් සභාවේ සමාජ සේවා අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් විෂයය භාරව හිටපු සෑම අමාත්‍යවරයෙක්ම මේ අකුණු සන්තායකයන් ඒ ඒ ප්‍රදේශවල හයි කරලා ඒ ජනතාවට විශාල සහනයක් දෙන උත්සාහ කරලා තියනවා. ඒක මා ලඟ තියනවා. දැන් මම ලේඛණයක් ගන්නා රත්නපුර දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ අකුණු සන්තායක හයි කරලා තියන ප්‍රදේශ ඕපනායක, ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට මේ ප්‍රදේශවල තමයි බහුලව මේ අකුණු සැර වදින්නේ. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට,

රුවන්වැල්ල. මේ කියන කඳුයාය තුළ තමයි විශාල වශයෙන් මේ අකුණු සැර වදිනවා කියන එක හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒකට පළාත් සභාවක සමාජ සේවා අමාත්‍යාංශය තුළින් විවිධ අමාත්‍යවරුන්ගේ යටතේ විශාල මුදලක් මේ සම්බන්ධයෙන් අකුණු සන්තායක සවි කරන්න වෙන් කරලා, ඒවා ක්‍රියාත්මක කරලා තිබෙනවා. 2016 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය ගත්තොත් දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොරලන්කඩ වසම, මහවෙලතැන්න, දෙල්කනුහින්න, කියන ප්‍රදේශයේත්, ඒ වගේම ප්‍රතිලාහි පවුල් සංඛ්‍යාව මහවලතැන්න ගම කුළුණු 4 ක් අපි ඉදිකරලා තිබෙනවා මේ වර්ෂයේ. ඒ වගේම ගල්කණුහින්න ගම කුළුණු 8 ක් අපි ඉදිකරලා තිබෙනවා. ඒ ප්‍රතිලහින් සංඛ්‍යාවත් මේකේ තියනවා. විශාල පවුල් සංඛ්‍යාවක්. මොකද අපිට මේ කාරණයේ දී ලැබිලා තියන සීමිත මුදල් සංඛ්‍යාව තුළ අපට එක ගෙදරකට එකක් හයි කිරීමේ ගැටළුවක් තියෙනවා. මොකද ගෙවල් 50 ක් තිබුණොත් 50 ක් හයි කරන්න වෙනවා. ඉතින් අපි ඒ වගේ අකුණු වදින ගමක් තෝරාගෙන එහි ප්‍රධාන තැනක මේ අකුණු සන්තායකයක් ඉදිකරනවා. ඒ ආකාරයෙන් තමයි අපි කරන්නේ. ඉතින් මම පළාත්

සභාවේ සමාජ සේවා අමාත්‍යාංශයෙන් වෙන් කරන මුදල් මේ අකුණු කුළුණු ඉදිකිරීම සඳහා සාමාන්‍යයෙන් මිලියනයක්, මිලියන 1.5 ක් වගේ තමයි මුදල් වෙන් වෙන්නේ. නමුත් අපට ප්‍රමාණවත් නෑ මේක. ඉතින් ඒ නිසා අපි කෑගල්ල ව්‍යසනය වෙච්ච වෙලාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෑගල්ල සම්බන්ධීකරණය තිබිබ වෙලාවේ අපේ විපක්ෂනායකතුමාත් සහභාගී වුනා. අපි ඉල්ලීමක් කලා ආපදා කළමනාකරණ විෂයය පළාත් සභාවට ලබාදෙන්න. ඒ වගේම එතුමා එකඟ වුනා. එතුමා අපිත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එතුමා සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ විෂයය පළාත් සභාවටත් ලබාදෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය



කරනවා කියලා කිව්වා. ඒකේදී අපි පැහැදිලි කිරීමක් කරගන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයේ මට දැන් මේක ලැබුණා. එහි තිබෙනවා මේ ආපදා කළමනාකරණය කියන විෂයයත් එක්ක අපට ප්‍රඥප්තියක් හදාගෙන මේ සම්බන්ධව බලතල ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ගංවතුර, නියග, වසංගත වෙනත් හේතු නිසා ඇති වෙන ආපදාවන්ට සහන සැලසීම සහ ඒවායින් ආපදාවට පත් තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම හා නැවත පදිංචි කිරීම යන ඒ විෂයය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදීලා තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ දී රත්නායක මන්ත්‍රීතුමා කියපු විදිහට ප්‍රඥප්තියක් සභාවට ඉදිරිපත් කරලා මේ සම්බන්ධව නීතිමය කටයුතු ටික අපි කරන්න. ඒ වගේම අකුණු සන්නායක සහ විපත් හදිසි ආපදා මේ පහුගිය කාලයේ මාසයකට ඉස්සෙල්ලා සබරගමුව පළාතේම විශාල වශයෙන් නාය ගිහිල්ලා, විශාල වශයෙන් ජීවිත අහිමි වුනා, කැගල්ල දිස්ත්‍රික්කයෙන් ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයෙන්. මේවා අපි විසින්ම ඇති කරගන්න දේවල්. පරිසරය අපි විසින්ම විනාශ කරලා අපි විසින්ම ඇති කරගන්න

ලැබිලා තියන සීමාවන් තුළ ජනතාව රැක බලා ගැනීම තමයි අපේ වගකීම හැටියට සළකලා ඒ ජනතාව ජීවත් කරවීම, රැදවුම් කඳවුරක එහෙම නැත්නම් ආරක්ෂිත ස්ථානයක ඒ අය ජීවත් කරවීම තමයි අපේ වගකීම. එහෙම නම් ඒ වගකීම අපට පුළුවන් ආකාරයට රත්නපුර සහ කැගල්ල දිස්ත්‍රික්කයේ ඒ ජනතාව වෙනුවෙන් ඉෂ්ඨ කලා. අර මම කිව්ව ස්වභාවික ව්‍යාසන ස්වභාවිකව ඇති වුනත් අපි විසින් කරන ඉදිකිරීම්වල දී අපි දන්නවා මාර්ග විශාල වශයෙන්ම පහුගිය කාලයේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමක් සිද්ධ වුනා. මේවාට මාර්ගය කපනවා අපි දැක්කා පනාවල, කැගල්ලට ඇහැළියගොඩින් යන පාරේ පනාවල පාරේ අපි දැක්කා පස් කණ්ඩි ඇවිල්ලා තියෙන්නේ කපපු තැනින්. ආරක්ෂිත බැම් ඉදිකරපු කිසි තැනකවත් නාය ඇවිල්ලා තිබුනේ නෑ. අර මියගිය පුද්ගලයා මිය ගියෙන් හරියට ආරක්ෂිත බැම්මක් ඉදි නොකරපු තැනක තමයි පස් කණ්ඩිය ඇවිල්ලා තිබුනේ. මේවා ඇත්තටම අපි විසින් කරගන්න දේවල්. අර වයිබ්‍රේට් රෝල දාපුවාම අතුල කුමාර ඇමතිතුමනි, ඒක දාපුවාම මුළු පළාතම දෙදරණවා. මේවායෙන් වෙන්වේ පස බුරුල් වෙලා පල්ලෙහාට කඩාගෙන එන

ව්‍යාසනයන් තමයි මේ වෙලා තියෙන්නේ. අපි දන්නවා රටක සංවර්ධනයේ දී, ඉදිකිරීම්වල දී අපි දකිනවා විශාල වශයෙන් මේ පරිසරයට හානි සිදුවෙනවා. හැබැයි මේවාට පිළියම් යොදන්නේ නෑ. අවශ්‍යතාවය අනුව ඒ වැඩේ කලා. එනනින් එහාට වෙන්වේ මොකක්ද කියන එක හොයන්නේ නෑ. ඒ වගේ සිද්ධීන් තමයි කැගල්ලේ සහ රත්නපුරේ ඇති වුනේ පහුගිය මාසය තුළ. වැස්ස, ගංවතුර, නායයෑම් ඒ වගේ විශාල ව්‍යාසනයන් අපට සිද්ධ වුනා. ඉතින් මේවාට අපට හදිසි වැඩ පිළිවෙලක් අපි පළාත් සභාවෙන් කරන්න උත්සාහ කරලා නෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපට තිබෙන්නා වූ සීමිත සම්පත් එක්ක අපි පළාත් සභාවේ ඒ ඒ අවස්ථාවන්වල දී ඒ ඒ විෂයයන්වල අපට

එක. මේවා මම හිතන්නේ අපි විසින් කරගන්න දේවල්. අපට මේවාට විසඳුමක් හොයාගන්න වෙනවා සියළුදෙනාම එකතු වෙලා. ඒ නිසා අපි කේ.එල්.රත්නායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු නැවත පදිංචි කිරීම. අර ඉඳුනිල් මන්ත්‍රීතුමා ගිහිල්ලා ඒ ස්ථාන බැලුවාම ඇත්තටම අපට විශාල කණාගටුවක් ඇති වෙනවා. ඒ අය තමුන්ට හොඳ ජීවන තත්ත්වයක් තිබුණ පුද්ගලයෝ. ඒ පවුල් හොඳට ජීවත් වෙව්ව පවුල්. ඒ අයට ඇදිවන පමණක් ඉතිරි කරගෙන ඒ අය ආරක්ෂිත ස්ථානයක ඉන්නවා. අද ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ලැබුණත් නමුත් ඒ අයගේ නිවස කියන ඒ හැඟීම නැහැනේ. ඒ අය ඉන්නේ ආරක්ෂිත කඳවුරක. ඉතින් අපට විශාල වගකීමක් තියනවා සියළුම මහජන නියෝජිතයන්ගේ මේ අයට විශාල



වශයෙන් ඉඩම් ලබාදීම, ඒ අයට නිවාස ඉදිකරලා දීම. මේ වෙනකොට රජය, අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යතුමා, නිවාස අමාත්‍යවරයා මේ අපි සම්බන්ධීකරණයේ දී කලා කරගත්තු ආකාරයට මම හිතන්නේ ඉතාමත්ම ඉක්මණින් ඉඩම් අත්පත් කරගෙන මේ අයගේ නිවාස හදලා දීම, නැවත ඒ නිලධාරීන් යලා තත්වයට පත් කරන්නට විශාල උත්සාහයක් ගන්නවා. නමුත් අපි හිතන තරම් ලේසි නැ. මේවා නීත්‍යානුකූලව පවරා ගැනීම, මැදදේගම මන්ත්‍රීතුමා කිවවා මේ නීතිය නියත නීතිය තුළ හරි අමාරුයි කරන්න.

ඉතින් ඉඩම් අත්පත් කර ගැනීම. දැන් වත්තෙන් දෙනවා කියන්නේ පර්චස් 07 යි. නමුත් අතිගරු ජනාධිපතිතුමා කිවවා පර්චස් 20 ක් දෙන්න කියලා. නමුත් වතු අධිකාරිවරුන් කියනවා පර්චස් 07 යි දෙන්නේ. ඒ වගේ ගැටළු විසඳා ගන්න ඕන. මේවා කියනකොට අර අය තවමත් කඳවුරේ. ඉතින් ඒ නිසා මේවා අළුතෙන් නීති සකස්

වෙලා සිද්ධ වියයුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා පහුගිය ව්‍යසනයේ දී ඒ මියගිය අයට, ඒ වගේම ආපදාවට ලක් වෙච්ච අයටත් පළාත් සභාවේ කණගාටුව අපි ප්‍රකාශ කරන අතර, ඉදිරියේ දී මේ වගේ ව්‍යසන නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය තුළින් අපට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම දැන ගත් විගස අපි ඒ සියළුදෙනාටම ලබාදීම නියමවා. ඒ නිසා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමය, ඒ වගේම සියළුම සමාජ සේවා නිලධාරීන්, ඒ වගේම ප්‍රධාන ලේකම්තුමා, ඒ වගේම ප්‍රධාන ඇමතිතුමා, අමාත්‍ය මණ්ඩලය අපට සියළුම සහයෝගය ලබාදුන්නා. ඒ සියළුමදෙනාටත්, ගරු සභාපතිතුමා ඇතුළු සියළුදෙනාටම ස්තූතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න  
 ධනරාජ ත්‍රිවිජයාණන්  
 Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! රංජිත් බණ්ඩාර ගරු ඇමතිතුමනි. ඔබතුමා විසින් ප්‍රකාශ කලා වගේම මම හිතන්නේ පක්ෂ විපක්ෂ ගරු මැති ඇමතිතුමන්ලා වගේම පසුගිය දවසේ සිදුවූන ඒ ශෝචනීය අවස්ථාවේ දී ඔබතුමා කටයුතු කරපු ආකාරය පිළිබඳව පැසසුමට ලක් වූනා, ඔබතුමා ක්‍රියා කරපු ආකාරය පිළිබඳව. ඒ නිසා ගරු සභාවේ ස්තූතිය තමුන්නාන්සේට ඒ කරපු කාරණාව වෙනුවෙන් ඒ අවස්ථාවේ දී වැඩ බලන මහාමාත්‍යවරයා හැටියට ඒ ලබාදුන්න සහයෝගයට, ඒ ක්‍රියාශීලී දායකත්වයට අපේ ගෞරවය, ප්‍රනාමය මේ අවස්ථාවේ දී පුද කරමින්, ගරු විපක්ෂනායක ඩබ්ලිව්.සෝමදාස මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 6/1/2016/09 දරණ යෝජනාව පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ

ගරු මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමිය ඇතුළු සියළුදෙනාම ඉතාම වැදගත්, ඉතාම විශිෂ්ඨ, ඉතාම නිර්මාණශීලී යෝජනා අදහස් රාශියක් ඉදිරිපත් කලා. ඒ යෝජනා සියල්ලම පළාත් සභාවේ විෂයය භාර අමාත්‍යවරයා හැටියට ගරු රංජිත් බණ්ඩාර ඇමතිතුමා වෙතත්, ඒ වගේම රේඛීය අමාත්‍යාංශය වෙතත් අපි යොමු කිරීමට කටයුතු කරනවා. ඒ තුළින් තමුන්නාන්සේලා විසින් ලබාදෙන ලද අදහස් හා උපදෙස් අනුව ඉදිරි කාල සීමාව තුළදී මෙවන් වූ විපත් වැළැක්වීම සඳහා, අවම කර ගැනීම සඳහා අපි සියළුදෙනාටම හැකිවේවා ! කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මිලභට ගරු මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මැතිතුමාගේ 6/1/2016/10 දරණ යෝජනාව අවස්ථාව.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ගරු මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය**  
**கௌரவ நமிந்த அனூரபிரிய**  
**Hon.Member Naminda Anurapiya**

---

ස්තූතියි ! ගරු ආණ්ඩු පක්ෂයේ සංවිධායකත්‍රමනි.

**සභාව කල් තබන අවස්ථාවේ යෝජනා :**

ගරු සභාපතිතුමනි, එම යෝජනාව ඉවත් කරගන්න බව මේ අවස්ථාවේ දී සභාවට දැනුම් දෙනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

---

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

---

මේ සඳහා භාණ්ඩ මුණිප්‍රිය ඇමතිතුමා.

ස්තූතියි ගරු නමින්ද අනුරප්‍රිය මන්ත්‍රීතුමනි. සභාව කල් තැබීමේ යෝජනාව සඳහා අවස්ථාව.

**සභාව කල් තැබීම :**

**ගරු අමාත්‍ය භාණ්ඩ මුනිප්‍රිය**  
**கௌரவ அமைச்சர் பாணு முனிப்பிரிய**  
**Hon. Minister Bhanu Munipriya**

---

**ගරු ආ.ප.සංවිධායක හර්ෂ සියඹලාපිටිය**  
**கௌரவ அரச.க.அமைப்பாளர் ஹர்ஷ சியம்பலாபிடிய**  
**Hon.Gov.Whip Harsha Siyambalapitiya**

---

ගරු සභාපතිතුමනි, මෙම ගරු සභාව 2016.06.28 වෙනි අභහරුවාදා පෙරවරු 10.00 තෙක් කල් තැබීමට යෝජනා කරනවා.

ගරු සභාපතිතුමනි, මේ යෝජනාව අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ යටතේ ඉදිරිපත් කරන්න නියමිතව තිබුණත් ඔබතුමා ලබාදුන්න අවස්ථාව සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදය තුළ හමාගිය සුළු සුළං, ගංවතුර ආදිය ගැනම තමයි අද අපේ විපක්ෂනායකතුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ අකුණු සන්නායක විපත් සම්බන්ධයෙන් යෝජනාව. දැන් මම වගකීමක් තියනවා අධ්‍යාපන ඇමතිතුමා හැටියට මේ කුණාටුවෙන් ඇති වෙච්ච බේදලාවකයන් සමඟ පාසල් ගණනාවක්, පාසල් 08 ක් සඳහටම වසා තබන්නට ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය නියම

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

---



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

කරලා තියනවා ඒවා වසා තබා තිබෙනවා. ඒවා නැවත අරින්න බෑ. ඊළඟට පාසල් 43 ක් ප්‍රදේශයේ ජනතාවට ඒ අය අවතැන් වීම නිසා අවතැන් කඳවුරු වශයෙන් භාවිතා කරන්න සිද්ධ වුනා. දැන් මම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි ඒ සියල්ල අද මේ වනවිට ඉවත් කරගෙන තියනවා එක පාසලක් හැර. ඒ පාසල තමයි උස්සාපිටිය සුමංගල විදුහල. ළමයි 1400 ක් ඉන්න පාසලක්. දැනට අවතැන් වූ ජනතාව 400 ක් ජීවත් වෙනවා පවුල් 135 ක්. දැන් ලබන සඳුදා වනවිට දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමා එකඟ වෙලා තියනවා ඒ පාසලේ තිබෙන අවතැන් කඳවුර වෙනත් ස්ථානයකට ගෙනියන්න.

ඒ ගෙන යනකොටත් ඔවුන් ඉල්ලා සිටින්නේ අම්බලකන්ද විද්‍යාලය ළමයි 200 ක් ඉන්න. අපි අමාත්‍යාංශය වශයෙන් ඒකට එකඟතාවය පළ කරලා නෑ. අපි යෝජනා කරලා තියනවා කටුගහ නාරංගම්මන

කණිෂ්ඨ විද්‍යාලය වැසි ගිය පාසලක්. කිලෝ මීටර් දෙක හමාරක් තියනවා. කටුගහ ප්‍රාථමික විදුහල ඒ ස්ථානයේ ඉදන් තව කිලෝ මීටරයක් තියෙන්නේ. ඒ පාසල් දෙකට ගෙනියන්න කියලා. ලබන සඳුදා දින උස්සාපිටිය සුමංගල විදුහලේ තියන අවතැන් වූ කඳවුරු නිදහස් වූ විට සමස්ත සබරගමුවේ පාසල්වල ගිය දරුවන් ලබන සඳුදා ඉදන් සියළුදෙනා පාසල් යන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වනවිට තවත් වසා තිබෙනවා පාසල් තුනක්. අර්ෂා මුස්ලිම් විදුහල, දික්පිටිය මුස්ලිම් මහා විදුහල සහ තල්ගස්පිටිය මුස්ලිම් විදුහල. මේ පාසල් දෙවන වාරයේ දී ඔවුන්ගේ ආගම අනුව තිබෙන උත්සවය සම්බන්ධයෙන් නිවාඩු ලබා තිබෙන පාසල්. ඒ නිසා ඔවුන් පාසල් යෑම පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ජූලි මාසේ 05 වෙනිදා විවෘත වෙන්නේ. ඒ වනවිට ඒ දරුවන්ට නීත්‍යානුකූලව පාසල් යන්න පුළුවන්කම ලැබෙනවා.

දැන් සබරගමුවේ දරුවන්ට කැගල්ල දිස්ත්‍රික්කයේ පාසල් ගණනක දවස් 15 ක් නීත්‍යානුකූල පාසල් දින අහිමි වුනා. උස්සාපිටිය සුමංගල විදුහලට අද වෙනකොට නීත්‍යානුකූල දින 18 ක් අහිමි වෙලා තියනවා. ඒක දින 23 ක් වෙනවා ලබන සඳුදා වෙනකොට. මේ වෙනකොට සියළුම නිල ඇඳුම් නැති වෙව්ව අයට අපි ලබාදීලා තිබෙනවා. පෙළ පොත් සියල්ල ලබාදීලා තියනවා. සපත්තු සඳහා ඇනවුම් කරලා තිබෙනවා. ඒ සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිද්ධ වෙලා තියනවා ගරු සභාපතිතුමනි. මම සඳහන් කරන්නේ අපි මේ වනවිට මේ තියන තත්ත්වය වාර්තා කිරීම වගකීමක්. ලබන සඳුදා වනවිට සබරගමුව පළාතේ තමාගේම පාසලට යන්න බැරි වෙන පාසල් 8 ක දරුවෝ ඉන්නවා. විවිධ කාරණා නිසා තමා හිටපු පාසලට යන්න බැරි දරුවෝ හිටියත් සියළුම දරුවන්ට සබරගමුවේ කුමන හෝ පාසලක අධ්‍යාපනය කිරීමේ වරම් ලබන සඳුදා ඉදන්

ලැබෙනවා කියන ප්‍රකාශය කරන්න තමයි මම අවස්ථාව ගත්තේ. ඔබතුමාට බොහොම ස්තූතියි !

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கனரவு தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! ගරු අමාත්‍ය භාණු මුණිප්‍රිය මැතිතුමා. මිලඟට ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක මැතිතුමා.

**ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක**  
**கனரவு உறுப்பினர் கே.எஸ்.ரத்நாயக**  
**Hon.Member K.L.Ratnayake**



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ගරු සභාපතිතුමනි, බරපතල කාරණාවකට මම විතරක් නෙමෙයි පළාත් සභාවේ සියළුම මන්ත්‍රීතුමන්ලා මුහුණ දෙන කාරණාවක්. මොකද හේතුව උපමාන පාදක මුදල්වලින් පහුගිය වර්ෂයේ නම් අපට හට එකක් එහෙම දෙන්න පුළුවන්කම ලැබුණා සමිතියකට. ඒ වගේම බුලේ සෙට් එකක්, සාස්පාන් සෙට් එකක්, ස්පීකර් සෙට් එකක්, ඒ වගේම ජෙනරේටරයක් දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ වර්ෂයේ දී මේක නතර කරලා තිබෙනවා වකු ලේඛයක් අනුව. ඒක ලබන අවුරුද්දේ දෙනවා කියන කාරණාව තියනවා. මට මේක පැහැදිලි මදි. පළාත් සභාවේ වකු ලේඛයක් ද , නැත්නම් මධ්‍යම රජයේ වකු ලේඛයක් ද කියන කාරණාව. ඒ නිසා මට මේක පැහැදිලි කිරීමක් කරනවා නම් පළාත් සභාවේ වකු ලේඛයක් ද ? නැත්නම් මධ්‍යම රජයේ වකු ලේඛයක් ද ? කියන කාරණාව.

පය ගහලා යන අය. ඒ නිසා මම එදා ඉදන් මුදල් කොමිෂන් සභාවේ, මොන ආණ්ඩුව තිබුණත්, මොකද පිහියෙන් ඇණ ගන්නාම තුවාල වෙනවා. හැබැයි රත්තරං පිහියෙන් ඇණ ගන්නත් මේක තුවාල වෙනවා. එහෙම නම් බරපතල කාරණාවක් තියනවා. මේ අවුරුද්දේ හට එකක් දෙන්න බැරි නම් අභිසක මිනිස්සු හදාගෙන තියන මරණාධාර සමිතියකට, ස්වෙච්ඡා සංවිධානයකට හට එකක් දෙන්න බැරි නම්, බුලේ සෙට් එකක් දෙන්න බැරි නම්, ජෙනරේටරයක් දෙන්න බැරි නම් අයගම, කලවාන ප්‍රදේශයට ගරු ඇමතිතුමා ජෙනරේටරයක් දෙනවා නම් මහා ලොකු සම්පතක් ඒ මිනිස්සුන්ට. මේ එකක්වත් කරන්න බැරි නම් මුදල් කොමිෂන් සභාවේ කවුරු හිටියත් මේ කරන අසාධාරණය බරපතල අසාධාරණයක් හැටියට තමයි මම දකින්නේ ගරු සභාපතිතුමනි. මාට හෙට අයින් කරයිද දන්නේ නෑ. මට ඒත් ප්‍රශ්නයක් නෑ. ඒ නිසා

**ගරු අමාත්‍ය භාණු මුනිප්‍රිය**  
**கௌரவ அமைச்சர் பாணு முனிப்பிரியா**  
**Hon. Minister Bhanu Munipriya**

ගරු සභාපතිතුමනි, මම යෝජනා කරනවා නැවත වරක් දැන් ඉස්සෙල්ලා යෝජනාවක් හැටියට අරින්න පුළුවන්, මේ ගරු සභාවට මම යෝජනා කරනවා නැවත වරක් මේවා දෙන්න පුළුවන් හැටියට වකු ලේඛණ වෙනස් කරලා මේ වර්ෂයේ දී මේ ටික දෙන්න පුළුවන් හැටියට කටයුතු කරන ලෙස යෝජනා කරනවා මේ ගරු සභාවට. ඉල්ලීමක් කරනවා මේ යෝජනාව මුදල් කොමිෂන් සභාවට යවන්න කියලා.

මුදල් කොමිෂන් සභාවේ.

**ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක**  
**கௌரவ உறுப்பினர் கே.எல்.ரத்நாயக**  
**Hon.Member K.L.Ratnayake**

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ආ.....මුදල් කොමිෂන් සභාවේ. ගරු සභාපතිතුමනි, මේ මුදල් කොමිෂන් සභාවේ ඉන්නේ හැබැයි මේ මහ පොළවේ පය ගහන අය නෙමෙයි. ඒ.සී.කාමරවලට වෙලා වකු ලේඛණ නිකුත් කරන අය. හැබැයි මේ සබරගමුව පළාත් සභාවේ මේ පළාත් සභාව තුළ ඉන්න 44 දෙනාම මේ මහ පොළවේ

ස්තූතියි ! ගරු රත්නායක මන්ත්‍රීතුමනි. ඔබතුමා විසින් කරන ලද යෝජනාව මීට ඉහත දී ගරු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ගරු ප්‍රධාන ඇමතිතුමන් එක්ක ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී දිගින් දිගටම





**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගරු ප්‍රධාන ලේකම්තුමා විසින් මුදල් කොමිෂමට මේ පිළිබඳව ලියා දැන්වුවා මේ පිළිබඳව පක්ෂ විපක්ෂ සියළුම ගරු මන්ත්‍රීතුමන්ලාගේ විරෝධය ප්‍රකාශ කරනවා. ඒ නිසා මුදල් කොමිෂම විසින් ගන්නා ලද තීන්දුව නැවත ප්‍රතිසංශෝධනය කරමින් පෙර පැවති ආකාරයට ගරු මන්ත්‍රීතුමන්ලාට මේ ඉඩකඩ ලබාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ලිපියක් යවලා තියනවා. තවම අපට ඒ ලිපියට පිළිතුරු ලැබීලා නෑ. කෙසේ වෙතත් ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත් ඒ අනුව මුදල් කොමිෂම වෙත අපි යැවීමට අපි කටයුතු කරනවා.

මොකද අතුල කුමාර ඇමතිතුමාගෙනුත් ගන්නවා හට එකක්. එතකොට රංජිත් බණ්ඩාර ඇමතිතුමාගෙනුත් ගන්නවා. මගෙනුත් ගන්නවා. ඉතින් මේ වගේ ලොකු වැඩ පිළිවෙලක් එතන යනවා. ඒවා සොයා බලා හරියට දෙන්නේ නැති එකේ වරදක් තමයි එතන තියෙන්නේ. එහෙම නම් කොහොම හරි එදා අපි සාකච්ඡා කළ පරිදි පක්ෂ විපක්ෂ සියළුදෙනාම මේකට විරුද්ධව අපි දීලා තියන කාරණය හරියාකාරව මේවා කරලා, මොකද හැමදාම ගන්න සමිතිවලට දෙන්න එපා. ඒක හොයාගන්න පුළුවන් අපට. ක්‍රම සම්පාදනයෙන් දන්නවා, අභවල් දැනට අරන් තියනවා. අභවල් තැනට අරගෙන නෑ කියලා. ඒ විදිහට එහෙම හොයලා බලලා දෙන්න ඕන. අනෙක් එක ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම පුටු දෙනකොට නම් මම මේ සභාවේ දෙනුත් වතාවක් කියලා තියනවා අර 1,150 ට තියනවා හොඳ පුටුවක්. ඒ පුටුව අවුරුදු

**ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල**  
**கௌரவ எதிர்க்கட்சி அமைப்பாளர் சிறிபால கிரிஎல்ல**  
**Hon.Opposition Whip Siripala Kiriella**

ගරු සභාපතිතුමනි, රත්නායක මන්ත්‍රීතුමාගේ කථාව සම්බන්ධයෙන් එතුමාට සහයෝගයක් වශයෙන් මම කථා කරන්නේ. දැන් හට එක හා සමානයි විශේෂයෙන්ම තරුණ තරුණියන් ගන්නාම විශේෂයෙන්ම තරුණයෝ, මේ අය ලොකු බලාපොරොත්තුවක් තිබුණා පළාත් සභාව හරහා රියදුරු බලපත්‍රය අරගෙන ඊශාවට අවුරුදු තුනක් ගියාට පස්සේ බර වාහන එළවීම සඳහා අරගෙන රැකියාවක් කරන්න, එහෙම නැත්නම් රට යාමේ බලාපොරොත්තුවෙන්. මේක සුනු විසුනු වෙලා තියනවා. අපි විශාල පිරිසක් රියදුරු බලපත්‍ර ගැනීම සඳහා යොමු කරලා තියනවා. ඒකත් ඒ විදිහට වෙලා තියනවා. හැබැයි අර මේ සමිතිවලට දෙන හට අරවා මේවා ගන්නාම පුදුමු මාරියාවක් වෙලත් තියනවා.

8 ක්, 10 ක් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙන 450 නැත්නම් 600 පුටුව ගරු සභාපතිතුමනි, ඉදගන්නාම කකුල් හතර, හතර පැත්තට යනවා. මේක භය මාසයකවත් තියෙන්නේ නෑ. මේ 1,150 ක් වටිනා පුටුවක් දෙනවා නම් ගරු සභාපතිතුමනි, ඒකේ පළදාව තියෙන්නේ ආණ්ඩුවටමයි. මොකද අවුරුදු ගාණකට ඉල්ලන්නේ නෑ පුටුවක්. ඒ නිසා මේකත් සංශෝධනය කරන්න කියන ඉල්ලීම කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි. මිලහට පී.අබේනායක ගරු මන්ත්‍රීතුමා.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ගරු පී.අබේනායක මැතිතුමා.**  
**கௌரவ உறுப்பினர் பி.அபேநாயக**  
**Hon.Member P.Abeynayaka**

ගරු සභාපතිතුමනි, සභාව කල් තබන අවස්ථාවේ දී මට මේ අවස්ථාව ලබාදීම ගැන මම සතුටු වෙනවා. ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලෙබැද්ද නගරය කියන්නේ ඉතිහාසයක් තියන පැරණිතම නගරය. මේ නගරය ඇත්තටම තවමත් එදා තිබුණ තත්ත්වයෙන් තමයි පවතින්නේ. ඒක මගේ යාබද මැතිවරණ කොට්ඨාශයේ අපේ අපීන් මන්ත්‍රීතුමාත්, ඒ වගේම අපි ඔක්කෝම සම්බන්ධ වෙන නගරයක්. මේ නගරයේ පහුගිය දවස්වල බස් නැවතුම්පලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන්න මහ

තැනක් දැනට පල්ලෙබැද්ද නගරයේ ඒ පරණ ස්ථානයම, මුල්ගල තබපු ස්ථානයම මම ආසනයේ සංවිධායකවරයා හැටියට යෝජනා කරනවා ඒකට දිනයක් ලබාගෙන ගරු මහ ඇමතිතුමාත්, අමාත්‍යවරුත් සහභාගී වෙලා අපි මේ ජනතාව වෙනුවෙන් කරන යුතුකම ඉෂ්ඨ කරන්නට අවස්ථාව සලසා දෙන්න කියන එක මගේ ඉල්ලීම.

අනෙක් කාරණය ඒකට යාබදව තියන මහජන පොළ. මහජන පොළ හිතන්නේ රත්නපුර නගරයේ තියන අන්ත අසරණම තත්ත්වයේ තියන පොළක්. මේක බහින්නේ කඳු හෙල් පල්ලම්වල ජනතාව තමාගේ වගා කටයුතු කරලා ඒ එළවළු ටික, පළතුරු ටික ඒවා විකුණා ගන්න කිලෝ මීටර් ගණන් පල්ලෙහාට ඇවිල්ලා පොළට

ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ ස්ථානයට එතුමා යන්න තිබුණත් කොහොම හරි යම් දේශපාලන බලපෑමක් මත මේක කොහොම හර අපට ආරාධනා කරලා තිබුණා අපීන් මන්ත්‍රීතුමාට, මට. කොහොම හරි ඒ අවස්ථාවේ දී එතුමාට මම හිතන විදිහට බලපෑමක් වගේ දෙයක් ඇවිල්ලා කොහොම හරි ඒ අවස්ථාව අහිමි වුණා. මමත් ගියා. ආරාධනය ලැබුනේ නම් එතනට. වෙන කවුරුවත් නෑ. එතන පිරිසක් උන්නා. ඒ පිරිස කිව්වා කොහොම හරි බලපෑමක් ඇවිල්ලා මම පුද්ගලයා කියන්නේ නෑ. දේශපාලන බලපෑමක් උඩ ඒක නතර කළා කියලා. දැන් මේකෙන් නගර දෙපැත්තේ දෙපිරිසක් අතර ප්‍රශ්නයක් තියනවා. එක පැත්තක් පල්ලෙබැද්ද ප්‍රදේශයේ තැබෑමක් තියන ස්ථානයක් යෝජනා කරලා තියනවා. පර්වස් 20 ක විතර ප්‍රමාණයක් ඇති. නමුත් මේක මම හිතන විදිහට ජනතාවට සුදුසු ස්ථානයක් නෙමෙයි. මොකද මේකේ පාසල් දැරුවෝ, ඒ වගේම පන්සල්වල භාමුදුරුවරු ඒ වගේ පිරිසක් ඉන්නවා. තැබෑම ඉස්සරහාම. එතනත් ඉඩකඩ මදි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මේකට සුදුසු

ගිහිල්ලා බඩු ගන්නේ. මේකට යාබදව තමයි බස් නැවතුම්පල ඉදිකරන්න කටයුතු සුදානම් කරලා තියෙන්නේ. මේ අවස්ථාවේ දී මම ඉල්ලීමක් කරනවා මහජන නියෝජිතයෙක් හැටියට යෝජනාවක්. ඒ පොළ සංවර්ධන කටයුතු කරලා ඒ ප්‍රදේශයේ ජනතාවට සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න ජනතාවට මේ පොළ භූමිය සාර්ථකව ඉදිකරලා, අඩුපාඩු ඉෂ්ඨ කරලා දෙන්න කියලා වැසිකිලි කැසිකිලි එක්ක ඉදිකරලා දෙන්න කියන එක තමයි මගේ ඉල්ලීම.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! පී.අබේනායක මන්ත්‍රීතුමනි.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ගරු මන්ත්‍රී අනුර අලගියවන්ත**  
**கௌரவ உறுப்பினர் அனூர் அலகியவன்**  
**Hon. Member Anura Alagiyawanna**

ගරු සභාපතිතුමනි, පල්ලෙබැද්ද බස් නැවතුම්පළ ඉදිකිරීම සම්බන්ධව සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළා මම පල්ලෙබැද්ද නගරයේ අපේ අබේනායක මන්ත්‍රීතුමා සඳහන් කරපු විදිහට නැබැරුම ඉස්සරහා වංගුවේ පර්වස් 10 ක් හරියට නෑ. ඒ භූමියේ පළක දෙකක් ගහලා තියනවා බස් නැවතුම් පළ ඉදිකරන්න කියලා. ඒ පළක දෙකක් ඡායාරූපගත කරගෙන ඇවිල්ලා මම ගරු ප්‍රධාන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක්

කාලයේ ඉදලා ඒ පොළ එතන තියෙන්නේ ඒ විදිහට. හොඳ නගරයක් කරන්න ඕන තැන. පිටිපස්සේ ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ පුස්තකාලය. හදලා තියෙන්නේ මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා රුපියල් 25,000 කට. මේ සියල්ල ගරු ප්‍රධාන ඇමතිතුමාට පෙන්නලා දුන්නාම එතුමා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න සියලු කටයුතු කළා. මිලියන 300 ක් කෝටි 3 ක මුදලක් පල්ලෙබැද්දේ පොළ හදන්නත් එක්ක. මේ වැඩේ තාවකාලිකව නතර වෙලා තියනවා. ගරු ප්‍රධාන අමාත්‍යතුමා අවධානයට ලක් කරලා පල්ලෙබැද්ද නගරයට පොදු වැසිකිලියක් නෑ. බස් නැවතුම් පළක් නෑ. පොළ තියෙන්නේ දැනට වසර ගණනාවකට ඉස්සෙල්ලා කරපු විදිහට. අවට ඉන්නේ ගොවි ජනතාව තමන්ගේ නිෂ්පාදන

කළාට පස්සේ එතුමා ඇස්තමේන්තුව සකස් කරන්න කියලා කිව්වා එතන මිලියන 17 ක් බැම්මට යනවා. ලක්ෂ 170 ක්. අනික ඉඩකඩ මදි. ඒ නිසා බස් නැවතුම්පළක් පල්ලෙබැද්දට බරපතල ලෙස අවශ්‍යතාවය තියනවා. ඒ නිසා ගරු ප්‍රධාන අමාත්‍යතුමා ඉඩමක් හොයන්න කියලා කිව්වා. අපි ඒ සම්බන්ධව ඉඩමක් පෙන්නුවා, ප්‍රාදේශීය සභා භූමිය. ඒ භූමියේ මිලියන 18.8 ක ඇස්තමේන්තුවක් හදලා පහුගිය 26 වෙනිදා මුල්ගල් තියන්න සියළු කටයුතු ගරු ප්‍රධාන ඇමතිතුමා සකස් කරලා දුන්නා. යම් හේතු සාධකයක් මත තුන් හතර දෙනෙක්ගේ විරෝධතාවයක් කළා. විරෝධතාවය කරපු ඒ හතර පස් දෙනාට තියනවා කඩ. මම වගේම අපිත් කුමාර මන්ත්‍රීතුමාත් මේ සිද්ධිය දන්නවා. කඩ තුන හතරක් තියන කීප දෙනෙක්ගේ විරෝධතාවයක් හරහා මේ 25 වෙනිදා හවස වෙනකොට වැඩ ආරම්භ කරන්නේ 26 වෙනිදා. පළකයත් එතනම ස්ථානගත කරලා තවමත් තියනවා ඒක. වැඩේ ආරම්භ කරන්න හැදුවා විතරක් නෙමෙයි. ගරු ප්‍රධාන අමාත්‍යතුමා අර දණ්ඩේස කට්ටි වදින පොළ ගිහාම ජේනවා. පඩිපෙල් කීපයකට තියෙන්නේ. දණ්ඩේස කට්ටි වදිනවා ඒ පොළේ ගිහාම. අපි දන්න

ගෙනල්ලා අලෙවි කරන්න තියන ස්ථානය. මහා විශාල සෙනහක් සතියට දෙපාරක් මේ නගරයට එනවා ඒ පොළේ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න. ඒ අලෙවි කරන නිෂ්පාදන ලබා ගැනීම සඳහා විශාල පරිසරයක් එනවා. නගරය අවහිරයි බස් නැවතුම්පළ නැති නිසා. ඒ නිසා මේ බස් නැවතුම් පළ ඉල්ලපු සැණින් ගරු ප්‍රධාන ඇමතිතුමා මිලියන 18.8 ක ප්‍රමාණයක් දීලා තියනවා. මෙතුමා කියනවා වගේම මේක අතිවාරයෙන්ම සිද්ධ වියයුතු, එ බස් නැවතුම්පළ හදන්න ඕන ස්ථානයේ මට ඕනෑවටවත්, අබේනායක මන්ත්‍රීතුමාට ඕනෑවටවත්, අපිත් කුමාර මන්ත්‍රීතුමාට ඕනෑවටවත් නෙමෙයි එය ස්ථාපිත කළයුතු ස්ථානයේ ඒකට ඔය විරෝධතාකරුවන් දක්වන්නේ වංගුව. ඉරි දෙක ගහපු තැන. ඉස්සරහා තැබූරුම. පර්වස් 5 ක් හරියට බැලුවොත් නෑ. අදි ගියොත් බලන්න පුළුවන් හිතුවක්කාර විදිහට මේක ඩෝසර් කරලා ගල් කුඩු දාලා බස් නැවතුම්පළ හැදුවා කිව්වා. මේක පල්ලෙබැද්දේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි අවට ඉන්න මිනිස්සුන්ටත් කරන බරපතල හානියක්. ගරු ප්‍රධාන අමාත්‍යතුමා මේ ගැන අවධානය යොමු කළා. මම විශ්වාස කරනවා එතුමා



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

මේ වැඩේ අපට ඉවරයක් කරලා දෙයි කියලා. ඒ නිසා අබේනායක ගරු මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවට මම එක හෙලාම, මම විශ්වාස කරනවා අපේ කුමාර මන්ත්‍රීතුමාත් අපේ ආරි මන්ත්‍රීතුමාත් අපි සියළුදෙනාම ඒ සඳහා සහයෝගය දෙනවා. හදන්න භූමිය සකස් කරලා තියනවා. ටෙන්ඩර් කරලා කොන්ත්‍රාත් එක ලබාදීලා තියනවා. අපි ඒ වැඩේ කරමු කියන යෝජනාව තමයි ස්ථිර කරමින් ප්‍රකාශ කරන්නේ.

ඒක මතයක් විදිහට ගෙනල්ලා තමයි මේ සිද්ධිය ඇති කළේ. කොහොම වුනත් කීප දෙනෙකුට අවශ්‍ය දෙයක් නෙමෙයි පළාත් සභාවක් විදිහට කළයුත්තේ. ඒ නිසා සඳහා වශයෙන් මේකට ප්‍රතිපාදන වෙන් කරලා ඒ යෝජනාව ඉදිරිපත් කරලා ඒ අවශ්‍යතාවය ජනතාව ඉල්ලන්නේ එතුමා කියපු තැන. මේ හැමෝම කියන්නේ එතන. ඒ නිසා සියළුදෙනාගේ ආශීර්වාදය තියෙන්නේ අවශ්‍ය තැන. ඒ නිසා මේ දේශපාලන වශයෙන් ගන්න තීන්දු තීරණ එව්වර හිතකර නෑ. ඒක පෞද්ගලිකව අපේ දේශපාලන නායකයෝ කීප දෙනෙක් එක්ක තමන්ගේ සගයන්ට අවශ්‍ය පරිදි අර කිව්වා වගේ කඩ කාමර හිතවතුන් ගාව තියනවා දෙක තුනක්.

**ගරු අමාත්‍ය අනුලකුමාර රාහුබද්ද**  
**கௌரவ அமைச்சர் அனුல குமார ராஹுபத்த**  
**Hon. Minister Athula Kumara Rahubadda**

එතනට ගිහින් දානවා. හැබැයි අවශ්‍යතාවය තියෙන්නේ මගීන් විශාල ප්‍රමාණයක් ඔතනින් තමයි බඩු මල්ල අරගෙන, සීනි ගෝණිය අරගෙන, සීමෙන්ති කවරේ අරගෙන බස් එකට නගින්නේ. ඉතින් එතන හදලා දෙන්න කියන යෝජනාව තමයි මේ හමෝම කියන්නේ. මේ තීන්දුව දේශපාලනික වශයෙන් කෙටි කාලයක් තුළ මම විශ්වාස කරනවා ගරු ප්‍රධාන ඇමතිතුමා මෙතන හිටියා නම් ඒකට අවශ්‍ය උත්තරය දෙයි. ඉතාම ඉක්මණින් ඒ සාකච්ඡාවේ දී එතුමා කිව්වේ අවශ්‍යතාවය පරිදි කටයුතු කරනවා කියන එක.

ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අබේනායක මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව අනුර අලගියවන්න මන්ත්‍රීතුමාත් මම හිතන්නේ අල්ලපු ආසනයේ සංවිධායකවරයා විදිහට මේක ඇතුලේ තියන කාරණාවේ දී ඇති වෙච්ච බාහිර කාරණාව පිළිබඳව කතා කළා. පළාත් සභාවක් විදිහට විෂයය භාර අමාත්‍යවරයා විදිහට විශාල මුදලක් දීලා ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කාලීනව දීර්ඝ කාලයක් බලාපොරොත්තු වෙච්ච ස්ථානය සකස් කරන්න ගිය වෙලාවේ දී දේශපාලන කුමන්ත්‍රණයක් තමයි ඇත්ත වශයෙන්ම සිද්ධ වුනේ. හැබැයි ඒකට වැරදිකාරයා සබරගමුව පළාත් සභාව නෙමෙයි. ඇඹිලිපිටිය සම්බන්ධීකරණ කමිටුවේ දී අපට මතකයි සමහර වෙලාවට කීප දෙනෙක් එක්ක කමිටුවක් නැතුව තීන්දුවක් ගත්තා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! ඇමතිතුමනි. මිලහට ගරු ආර්යවංශ බාලසූරිය මැතිතුමා.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ගරු මන්ත්‍රී බී.ආරියවංශ**  
**கௌரவ உறுப்பினர் பி.ஆரியவங்ஷ**  
**Hon.Member B.Ariyawansa**

වෙන්වූන ඒ මුදලින් හැකි ඉක්මණින් එම බස් ස්ටෑන්ඩ් එක ඒ ස්ථානයේ ස්ථානගත කරන්න කටයුතු කරන්න කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.

ගරු සභාපතිතුමනි, මගේ යෝජනාව හැටියට මම ඉදිරිපත් කරලා තියෙන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ 100 කණුව වරාගැටිආර ප්‍රදේශයට යන මාර්ගය ඉතාම අබලන් තත්ත්වයට පත්වෙලා තියනවා. ඒ මාර්ගය මේ වෙනකොට විශාල පිරිසක් පාවිච්චි කරනවා. ත්‍රිවිලර් රථ , මෝටර් බයිසිකල් යනවා. පවුල් 200 ක් පමණ මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඒ නිසා මේ මාර්ගය සංවර්ධනය කරලා දෙන්න කියලා ගරු මාර්ග ඇමතිතුමාගෙන් මම මේ

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ආරියවංශ මන්ත්‍රීතුමනි. මිලභට ගරු ආරුක් මන්ත්‍රීතුමා.

අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවේ දී අබේනායක මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඉතා වැදගත් යෝජනාවක්. පල්ලෙබැද්ද නගරය කියන්නේ ඉතාම දුෂ්කර ස්ථානය පිහිටි ඉතාම සුළු කොටසක පිහිටි ස්ථානයක්. අපි දකිනවා ඒ මාර්ගයේ ගමන් කරනකොට ඒ බස් රථ නතර කරලා තියෙන්නේ මාර්ගය දෙපස. ප්‍රධාන මාර්ගය අයිනේ තමයි බස් රථ ගාල් කරලා පල්ලෙබැද්ද, බුළුතොට පැත්තට එහෙම නැත්නම් හෙළලඩකන්දට එහෙම නැත්නම් බලන්ගොඩ ප්‍රදේශයට බස් රථ ගමන් කරන්නේ. මාර්ගය ඉතාම පටු මාර්ගයක්. මාර්ගය අවහිර වෙලා තියෙන්නේ. ඒ නිසා අමාත්‍යතුමන්ලා මැදිහත් වෙලා මිලියන 30 ක් වගේ මුදලක් වෙන් කරලා පසුගිය 26 වෙනිදා වැඩ ආරම්භ කරන්න හදපු ඒ බස්නැවතුම්පළ ඒ ස්ථානය සුදුසුයි කියලා තමයි කවුරුත් කියන්නේ. ඒ ප්‍රදේශයේ ජනතාව බැලූවොත් 99% ක් කියන්නේ ඒ ස්ථානයම තමයි තෝරාගන්න කියලා. අනුර අලගියවත්ත මන්ත්‍රීතුමා, අබේනායක මන්ත්‍රීතුමා, අජිත් කුමාර මන්ත්‍රීතුමා ඒ ප්‍රදේශයේ ඉන්න මහජන නියෝජිතයෝ කවුරුත් කියන්නේ එතන ස්ථානගත කරන්න. එමනිසා මෙතක් කලකට පෙර ඒ

**ගරු මන්ත්‍රී නිහාල් ආරුක්**  
**கௌரவ உறுப்பினர் நிஹால் பாரூக்**  
**Hon.Member Nihal Farook**

ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නේ අපේ සියළුම මන්ත්‍රීවරුන්ට බලපාන කාරණාවක්. අපේ මුද්දර ගාස්තුව සම්බන්ධයෙන්. මේ වනවිටත් අවුරුද්දේ මාස 6 ක් අවසන් වෙනකොට අපේ මුද්දර ගාස්තුව අවසන් වෙලා තියෙන්නේ. ඉදිරියට අපට රාජකාරි කටයුතු කිරීමේ දී නොයෙකුත් බාධා ඇතිවෙලා තිබෙනවා. මම හිතන්නේ කලින් අපි මේ සභාවේ මේක ඉදිරිපත් කළා. වැඩ කටයුතු කාරක සභාවෙන් කරුණු ඉදිරිපත් කළා. මේ පිළිබඳ තැපැල් ඇමතිතුමා සම්බන්ධ කරගෙන අපට ලබාදෙන මුද්දර ගාස්තු ප්‍රමාණය වැඩිකර දීමට කටයුතු කරන්න කියලා ඔබතුමාට යෝජනා කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**



Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ආරක් මන්ත්‍රිතුමනි. ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මීට ඉහත අවස්ථා ගණනකදීම අපේ සිරිපාල කිරිඇල්ල මන්ත්‍රිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ගරු මැති ඇමතිතුමන්ලා දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපි තැපැල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට, තැපැල්පතිතුමාට ඒ වගේම තැපැල් ඇමතිතුමාටත් මේ වෙනකොට ඉල්ලීම් ඉදිරිපත් කරලා තියනවා. හැබැයි අපට මේ වනතුරු කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නෑ. දිගින් දිගටම මේ මන්ත්‍රිතුමන්ලා වෙනුවෙන්

තැපැල් ප්‍රතිපාදන වැඩි කිරීමට මූලික කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේලාගෙනුත් නියත පෞද්ගලික සම්බන්ධකම් හරහා හරි මැදිහත් වෙලා, මොකද සියළුදෙනාම මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව කටයුතු කරගෙන යනවා. අපි තවත් මහත්සි ගන්නවා තමුන්නාන්සේලාගේ මේ කටයුත්ත කරලා දීම සඳහා.

ගරු මන්ත්‍රී සලිත කරුණාරත්න  
 ගෙනරාම උග්‍රාඨිඤ්ඤා ජලිත ජලාභිඤ්ඤා  
 Hon.Member Salitha Karunaratne

ගරු සභාපතිතුමනි අත්‍යාවශ්‍ය කාරණාවක් සඳහා මට අවසර දෙන්න. අධ්‍යාපන විද්‍යා පීඨ වලට දරුවන් ඇතුළත් කිරීමේදී සිදු වෙන අසාධරණයක් පිළිබඳව කරුණු සැල කිරීම මේක බරපතල සහ හදිසි කාරණාවක් නිසා මම කෙටි වෙලාවක් අවසර ඉල්ලා සිටිනවා.

ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා අධ්‍යාපන ඇමති වෙලා ඉද්දී හදපු හොඳ සංකල්පයක් අධ්‍යාපන විද්‍යා පීඨ. කවුරුත් පිළිගන්න දෙයක් තමයි මේ රටේ ගුරුවරු පුහුණු කිරීමේ හොඳම තැන තමයි අධ්‍යාපන විද්‍යා පීඨ. ඒක කවුරුත් පිළිගන්න දෙයක්. ඒ අනුව ගරු සභාපතිතුමනි 2015 ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සිසුන් ඇතුළත් කිරීම වෙනුවෙන් 2015.05.08 ,1914 කියන ගැසට් පත්‍රයෙන් ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. එහි පැහැදිලිව තියෙනවා 6 ඡේදයේ 6.1 තෝරා

ගැනීමේ පදනම වෙනුවෙන් 2018 වසරේ පාසැල් පද්ධතියේ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගුරු අවශ්‍යතාවය පදනම් කර ගනිමින් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් බඳවා ගන්නා ශිෂ්‍ය ලාභී සංඛ්‍යාව තීරණය කර ඇති යනුවෙන්. උදාහරණයක් විදිහට කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විත්‍ර පුරප්පාඩු තියෙන්නේ පහයි නම් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් විත්‍ර විෂය සඳහා වයඹ බිංගිරි අධ්‍යාපන විද්‍යා පීඨයට ශිෂ්‍යයෝ පස් දෙනෙක් තෝරා ගන්නවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුරප්පාඩු 17 ක් තිබෙනවා අධ්‍යාපන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට විත්‍ර විෂය සඳහා. මේ අනුව අර මං සඳහන් කරපු දිනයේ ගැසට් කරලා තිබ්බා ඉල්ලුම් පත කැඳව්වා රත්නපුරේ මේ සියළු සුදුසුකම් තියෙන දරු දැරියෝ ඉල්ලුම් කළා. සම්මුඛ පරීක්ෂණයට ගියා. හැබැයි මේ ගිය එක්කෙනෙක්වත් බඳවා ගෙන නෑ. උදාහරණයක් විදිහට කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හතර දෙනෙක් ගියා එක්කෙනෙක්වත් බඳවා ගෙන නෑ. හැබැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ලියලා යවලා තියෙනවා ප්‍රධාන කොමසාරිස් ගුරු අධ්‍යාපන 2015.07.07 දින එස්ජීටීඩීටී 07 කියන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ලේකම් කොට්ඨාශවල විත්‍ර විෂය සඳහා ගුරු පුරප්පාඩු 17 ක් නියෝජනා කියලා. ඇලපාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරු පුරප්පාඩුවක් නියෝජනා කියලා. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරු පුරප්පාඩු හතරක් නියෝජනා කියලා. හැබැයි කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරු පුරප්පාඩු හතරක් නිලුණට කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ඉල්ලුම් කරපු සුදුසුකම් නියෝජන එක ළමයෙක්වත් අරගෙන නෑ. ඇලපානෙන් සම්මුඛ පරීක්ෂණයට ගියේ එක ළමයයි. ඒ ළමයා අරගෙනත් නෑ. එතකොට බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයට ළමයින් ඇතුළත් කරගෙන නියෝජන කොහොමද. ගරු සභාපතිතුමනි මේක

බඳවා ගන්නවා කියලා. අපේ දරුවෝ ඉල්ලුම් කළා. සම්මුඛ පරීක්ෂණයට ගියා. එහෙත් ලියලා එවලා නියෝජනා ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුරප්පාඩු නෑ කියලා. හැබැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පුරප්පාඩු ලේඛණයක් යවලා නියෝජනා ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අපේ රත්නපුර දරුවන්ට වෙච්චි බරපතල අසාධාරණයක් මේක හොර පාරෙන් ගන්නා නම්. ඒ හින්දා මේ දරුවන්ට හොර පාරෙන් ගන්නද නැද්ද කියලා ඒගොල්ලෝ ඒක භුක්ති විදියි. අර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඉතා හොඳ විශිෂ්ඨ සංකල්පයක් ගෙනාවා. අපි ඒක අගය කරනවා. හැබැයි ඒ විශිෂ්ඨ සංකල්පයක් කාබාසිනියා කරන අධ්‍යාපන

රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමතිවරයා විදිහට කරපු ඉතා හොඳ සංකල්පය පවා වත්මන් දේශපාලන නායකත්වය විසින් වැරදි විදිහට පාවිච්චි කරනවා. අපිට සැකයක් නියෝජනා බිංගිරිය නියෝජනේ වයඹ පළාතේ. එහෙත් හොර පාරෙන් රිංග ගන්නද කියලා. එහෙම සනාථ නොවෙන කතන්දර වලින් හෙළිදරව් වෙලා නියෝජනා එහෙම සුදුසුකම් නැති අය විද්‍යා පීඨයට රිංග ගෙන කියලා. මේක ගරු සභාපතිතුමනි සභාවේ බරපතල විදිහට අවධානය යොමු කළ යුතු කාරණාවක් රත්නපුරේ අපේ මිනිස්සුන්ට අපේ දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට බරපතල අසාධාරණයක්. බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨ පීඨාධිපති ලියලා එවනවා 2016.05.20 දිනැති වයඹ පීඨ තුන ලිපියෙන් විත්‍ර පාඨමාලා සඳහා බඳවා ගැනීමට අමාත්‍යාංශය විසින් ලබා දී ඇති පුරප්පාඩු සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතරට ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇතුළත් වී නැත. මේ එවලා නියෝජනේ ඇලපාන දරුවාට. හැබැයි ඇලපාන පුරප්පාඩුවක් නියෝජනා කියලා අර මං කලින් කියපු ලිපියේ සභාගත කරන්න ලැස්තියි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ලියලා එවලා නියෝජනා. එතකොට ඉල්ලුම් කළා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට

බලධාරීන්ට දේශපාලන නායකයින්ට අද පුටුවල ඉන්නේ කියන එක කියනවා. ඒක පැත්තක නිලුණාවේ. හැබැයි අපිට මේ රත්නපුර අපේ දරුවන්ට සාධාරණයක් වෙන්න ඕනේ කියන කාරණය බරපතලව දැනුම් දෙනවා. මේ කාරණාව සම්බන්ධයෙන් කඩිනමින්ම අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒකමතිකව මේ ගරු සභාවේ අනුමත කළා කියන කාරණාව මේක ලියලා යැව්ලොත් දැන් පළවෙනි වටය අරන් ඉවරයි. දෙවෙනි වටයත් ගන්නා කියලා අනියමින් තොරතුරු ලැබිලා තිබෙන හින්දා මේ රත්නපුරේ ඉන්න ළමයි හය දෙනාටවත් අවසාන මොහොතේවත් සාධාරණය ඉෂ්ඨ කර ගන්න කඩිනමින් ක්‍රියා මාර්ග ගන්නා හැටියට ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கனரவு தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

-----



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

බොහොමත් ස්තුතියි ගරු සලිත කරුණාරත්න මන්ත්‍රීතුමනි. ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද කාරණාව පිළිබඳව අදාළ රේඛීය අමාත්‍යාංශයටත් ඒවගේම පළාත් අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමාටත් යොමු කිරීමට අපි අවශ්‍ය කටයුතු කරනවා.

දැන් වේලාව මධ්‍යහ්න 01.10 යි. අද දිනට මෙම ගරු සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. මෙම ගරු සභාව 2016 ක් වූ ජූනි මස 28 වෙනි දින පෙරවරු 10.00 දක්වා කල් තබනවා.

අත්/කළේ :  
 කංචන ජයරත්න,  
 සභාපති,  
 සබරගමුව පළාත් සභාව

පාලිත නානායකකාර,  
 සභා ලේකම්,  
 සබරගමුව පළාත් සභාව.

2016 ක් වූ ජූලි මස 18 වෙනි දින,  
 සබරගමුව පළාත් සභා ලේකම් කාර්යාලයේදී ය.